

# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

## නිල වාර්තාව

(අශෝධිත පිටපත)

### අන්තර්ගත ප්‍රධාන කරුණු

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය :

මහජන ආරක්ෂක ප්‍රකාශනය

නිවේදනය :

වරප්‍රසාද : " දිවයින " වාර්තා

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත :

පළමුවන වර කියවන ලදී

දිළිඳු සහන පනත් කෙටුම්පත :


පළමුවන වර කියවන ලදී

වරප්‍රසාද : " දිවයින " වාර්තා

මහජන ආරක්ෂක ප්‍රකාශනය :

විවාදය කළ තබන ලදී

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු



# தமிழ் இலக்கியம்

(மேலாண்டு)

தமிழ் இலக்கியம்

(1988-89)

தமிழ் இலக்கியம்

தமிழ் இலக்கியம்  
1988-89  
தமிழ் இலக்கியம்  
1988-89  
தமிழ் இலக்கியம்  
1988-89

தமிழ் இலக்கியம்  
1988-89  
தமிழ் இலக்கியம்  
1988-89  
தமிழ் இலக்கியம்  
1988-89

## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

சனாதிபதியிடமிருந்து வந்த செய்தி :

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

அறிவிப்பு :

சிறப்புரிமை : "திவயின" ச் செய்திகள்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

இலங்கை அரசு பெருந்தோட்டக் கூட்டுத்தாபனம் (திருத்தம்) சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது

வறுமை நிவாரணச் சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது

சிறப்புரிமை : "திவயின" ச் செய்திகள்

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம் :

விவாதம் ஒத்திவைக்கப்பட்டது

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 35  
No. 16

Thursday  
25th July 1985

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

### PRINCIPAL CONTENTS

MESSAGE FROM THE PRESIDENT :  
Public Security Proclamation

ANNOUNCEMENT :  
Privilege : "Divaina" Reports

ORAL ANSWERS TO QUESTIONS

SRI LANKA STATE PLANTATIONS CORPORATION  
(AMENDMENT) BILL :  
Read the First time

2 - A 085116 - 3,025 (85/07)

POOR RELIEF BILL :  
Read the First time

PRIVILEGE : "DIVAINA" REPORTS

PUBLIC SECURITY PROCLAMATION  
Debate adjourned

WRITTEN ANSWERS TO QUESTIONS

PARLIAMENTARY DEBATES

(Continued)

Official Report

(Unconnected)

Official Report

Official Report  
Official Report  
Official Report  
Official Report  
Official Report

Official Report  
Official Report  
Official Report  
Official Report  
Official Report

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unconnected)

PRINCIPAL CONTENTS

WRITTEN ANSWERS TO QUESTIONS  
PUBLIC SECURITY PROCLAMATION  
Private Bill "DIVINA" REPORTS  
POOR RELIEF BILL

1 - ANSWERS TO QUESTIONS  
SRI LANKA STATE PLANTATIONS CORPORATION  
ORAL ANSWERS TO QUESTIONS  
ANNOUNCEMENT  
MESSAGE FROM THE PRESIDENT

පාර්ලිමේන්තුව  
பாராளுமன்றம்  
PARLIAMENT

1985 ජූලි 25 වන බ්‍රහස්පතින්ද  
வியாழக்கிழமை, 25 ஜூலை 1985  
Thursday, 25th July, 1985

ප්‍ර. සා. 10 ට පාර්ලිමේන්තුව රැස්වීමේ නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වෙට්ටරන් මහතා] මූලාසනාදායී විය.

பாராளுமன்றம் மு. ப. 10.00 மணிக்கு கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நேதாமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 A.M. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNE) in the Chair.

ජනාධිපතිතුමාගෙන් ලන් සන්දේශය  
சனாதிபதியிடமிருந்து வந்த செய்தி  
MESSAGE FROM THE PRESIDENT

මහරජා ආරක්ෂක ප්‍රකාශනය  
பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

PUBLIC SECURITY PROCLAMATION

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

The following Message has been received from His Excellency the President.

ශ්‍රී ලංකා ජනාධිපති  
இலங்கையின் சனாதிபதி

PRESIDENT OF SRI LANKA

No. IS/133.

Colombo, July 17, 1985.

Hon. Mr. Speaker,

By Proclamation dated July 17, 1985, and made under section 2 of the Public Security Ordinance (Cap 40), as amended by Act, No. 8 of 1959 and Law No. 6 of 1978, I have declared that the provisions of Part II of the aforesaid Ordinance shall come into operation on July 18, 1985, throughout Sri Lanka.

In compliance with paragraph (4) of Article 155 of the Constitution, I do hereby communicate to Parliament that the reason for making the Proclamation as aforesaid is for the preservation of public order and the maintenance of supplies and services essential to the life of the community.

J. R. Jayewardene  
PRESIDENT.

Hon. Speaker of the Parliament.

නිවේදනය  
அறிவிப்பு

ANNOUNCEMENT

වරප්‍රසාද : " දිවයින " වාර්තා  
சிறப்புரிமை : "திவயின" ச் செய்திகள்  
PRIVILEGE : "DIVAINA" REPORTS

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Arising from the matter of the alleged Breach of Privilege with reference to a news item in the 'Divaina', Sunday Edition of 26th May 1985, which was referred

to the Committee on Privileges by a Motion passed in Parliament on 12th July 1985, the Minister of Parliamentary Affairs and Sports has sought my consent to refer to the Committee on Privileges three other articles appearing in the 'Divaina' pertaining to this same matter. A Motion to refer these three articles to the Committee on Privileges may be moved in the house.

ලිපිලේඛනාදිය පිළිගැනවීම  
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்  
PAPERS PRESENTED

Annual Report of the National Film Corporation of Sri Lanka for 1982. - (Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration)

(1) Regulation made under Section 69 of the Stamp Duty Act, No. 43 of 1982 read with section 2 of the Act.

(2) Convention between the Government of the Democratic Socialist Republic of Sri Lanka and the Government of the Socialist Republic of Romania for the avoidance of double taxation with respect to taxes on income and on wealth entered into on 19.10.1984. - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Finance and Planning.)

Supplementary Estimate No. 3 of 1985. - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Transport and Minister for Transport Boards and Minister for Private Omnibus Transport and Minister for Security of Commercial and Industrial Establishments.)

(1) Supplementary Estimate No. 4 of 1985. - (Dr. Nissanka Wijeyeratne.)

සහමේසය මත තිබිය යුතුයයි නියෝග කරන ලදී.

சமர்ப்பிடத்தில் இருக்க கட்டளையிடப்பட்டது.

Ordered to lie upon the Table.

පෙත්සම්  
மனுக்கள்

PETITIONS

ඩී. බී. විජේතුංග මහතා (තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා)  
(திரு. டி. பி. விஜேதுங்க — தபால், தந்திப் போக்குவரத்து அமைச்சர்)  
(Mr. D. B. Wijetunga - Minister of Posts & Telecommunications)  
ගරු නියෝජ්‍ය කථානායකතුමානි, මහනුවර ජෝජ්. ජී. ජී. සිල්වා මාවතේ අංක 87 දරණ ස්ථානයේ පදිංචි ජී. ආර්. මුතුබාසි මහතා විසින් එවන ලද 1985 මාර්තු 20 දින දරන පෙත්සම මම ඉදිරිපත් කරනවා.

ආර්යරත්න ජයතිලක මහතා (ගම්පහ දිසා ඇමතිතුමා)  
(திரு. ஆரியரத்ன ஜயதிலக்க — கம்பஹ மாவட்ட அமைச்சர்)  
(Mr. Ariyaratne Jayatillake - District Minister, Gampaha)  
I present a petition from Mr. K. A. Piyasena of 'Sukiriwatta', 90/1, Henarathgoda, Mudungoda.

ජී. වී. පුංචිතිලමේ මහතා (නියෝජ්‍ය වහිතා කටයුතු හා ශික්ෂණ රෝහල් පිළිබඳ ඇමතිතුමා)  
(திரு. ஜி. வீ. புஞ்சிதிலமே — மகளிர் அலுவலர்கள், போதக வைத்தியசாலைகள் பிரதி அமைச்சர்)  
(Mr. G. V. PUNCHILAME - Deputy Minister of Women's Affairs and Teaching Hospitals)

I present a petition from Mr. W. K. Piyasena of 43/1, Panadura Road, Ratnapura.

ඉදිරිපත් කරන ලද පෙත්සම් මහරජා පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.

சமர்ப்பிக்கப்பட்ட மனுக்களைப் பொதுமனுக் குழுவிற்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.

Petitions ordered to be referred to the Public Petitions Committee.

**ප්‍රශ්නවලට වාචික පිළිතුරු**  
**வினாக்களுக்கு வாய்மூல விடைகள்**  
**ORAL ANSWERS TO QUESTIONS**

**ම. පී. නන්දවතී : වැන්දඹු විශාම වැටුප්**  
**திருமதி ஓ. பி. நந்தாவதி : விதவை ஓய்வூதியம்**  
**MRS. O. P. NANDAWATHIE : WIDOW'S PENSION**

157/85

1. **ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)**  
**(கலாநிதி டபிள்யூ. தஹநாயகக — கால)**  
**(Dr. W. Dahanayake-Galle)**

ප්‍රවාහන ඇමතිතුමා, ගමනාගමන මණ්ඩල ඇමතිතුමා, පුද්ගලික බස් ප්‍රවාහන ඇමතිතුමා සහ වාණිජ සහ කර්මාන්ත ආයතන ආරක්ෂක ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) 1984.08.07 වැනි දින අංක 168/84 දරන ප්‍රශ්නයට දෙන ලද ලිඛිත පිළිතුර අනුව අභ්‍යන්තර කටයුතු සහ වැන්දඹු සහ අනන්‍යවිද්‍යා විශාම වැටුප් මෙවලම් කටයුතු කර ඇති බවක් සඳහන් වෙතත් ඇයට මේ දක්වා වැන්දඹු විශාම වැටුප් සහ අනෙකුත් දීමනා නොලැබ ඇති බව එතුමා දන්නේද ?

(ආ) මේ වැරදි පිළිතුර සැපයූ නිලධාරියාට විරුද්ධව එතුමා විනයානුකූලව කටයුතු කරන්නේද ?

(ඇ) කෙරෙහි නම්, ඒ මන්ද ?

(ඈ) නන්දවතී මහත්මියට ගෙවීම් කරන්නේ කවර දිනකද ?

போக்குவரத்து அமைச்சரும் போக்குவரத்துச் சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சரும் வர்த்தக, கைத்தொழில், நிறுவனங்கள் பாதுகாப்பு அமைச்சருமான ஆனவரைக் கேட்ட வினா :

(அ) ககவத்தகொடை, அகங்கமை என்ற முகவரியினரான " திருமதி ஓ. பி. நந்தாவதிக்கு விதவைகள் அனுகூலங்கள் ஓய்வூதியம், மரணப் பணிக்கொடை ஆகியன கொடுப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது " என்று 7.8.84 ஆம் தேதிய 168/84 ஆம் இலக்க வினாவிற்கு அளித்த எழுத்துமூல விடையில் கூறப்பட்டிருந்தும் அன்றைக்கு இன்னும் இவை கிடைக்கவில்லை என்பதை அறிவாரா ?

(ஆ) தவறான இந்த விடையைத் தந்த அலுவலருக்கெதிராக அவர் ஒழுங்கு நடவடிக்கை எடுப்பாரா ?

(இ) இல்லையேல், ஏன் ?

(ஈ) இவருக்கு இந்தக் கொடுப்பனவுகள் என்ன தேதியில் வழங்கப்படும் ?

asked the Minister of Transport and Minister for Transport Boards and Minister for Private Omnibus Transport and Minister for Security of Commercial and Industrial Establishments :

(a) Is he aware that Mrs. O. P. Nandawathie, of Kahawattagoda, Ahangama, has not yet received her widow's pension and other dues - despite written answers to Question No. 168/84 of 07.08.84, that action has been taken, to pay the death gratuity and Widows' and Orphans' Pension to Mrs. Nandawathie ?

(b) Will he take disciplinary action against the officer who furnished this erroneous reply ?

(c) If not, why ?

(d) On what date will Mrs. Nandawathie be paid ?

එම්. කුලරත්න මහතා (වැඩබලන ප්‍රවාහන ඇමතිතුමා)  
**(திரு. எச். குலரத்ன—பதில் போக்குவரத்து அமைச்சர்)**  
**(Mr. H. Kularatne—Acting Minister of Transport)**

(අ) ම. පී. නන්දවතී මහත්මියට ලැබිය යුතුව ඇති රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල ගෙවීම් සඳහා එම අරමුදලේ ලේකම් වෙත 1984.09.03 දින ඉදිරිපත් කරන ලද අයදුම්පත දක් අනුමත වී ඇත. ඒ අනුව එම මුදල් නන්දවතී මහත්මියට ගෙවීම සඳහා අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර එවන ලෙස දක්වා, ඒවා නන්දවතී මහත්මිය වෙත යවා තිබේ. එම ලියකියවිලි ආපසු ඇයගෙන් ලද විගස එම මුදල් නන්දවතී මහත්මියට ගෙවීමට කටයුතු කරනු ලැබේ. ඇයට හිමි අතිකුත් දීමනා ගෙවිය හැක්කේ ඉන් අනතුරුවය.

(ආ) නන්දවතී මහත්මියට ලැබිය යුතු දීමනා ගෙවීම පමා වූයේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල කාර්යාලයෙන් එය අනුමතවීම පමා වූ හෙයිනි.

(ඇ) පැන නොනගී.

(ඈ) ඉහත 'අ' අනුව පැන නොනගී.

**එම්. ඩබ්ලිව්. ජී. ප්‍රන්සිස් මහතා : තේ වෙළෙඳ බලපත්‍රය**  
**திரு. எம். டபிள்யூ. ஏ. பிரான்சிஸ் : தேயிலை விற்பனை அனுமதிப்பத்திரம்**

**MR. M. W. A. FRANCIS : PERMIT TO SELL TEA**

186/85

2. **ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා**  
**(கலாநிதி டபிள்யூ. தஹநாயகக)**  
**(Dr. W. Dahanayake)**

රාජ්‍ය පරිපාලන ඇමතිතුමා හා වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) පෝද්දල තාරාවල, ජම්බුහට්ටේ පදිංචි, එම්. ඩබ්. ජී. ප්‍රන්සිස් මහතාට පසුගිය 30 වසර තිස්සේ තේ අලෙවිකිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලද නමුත්, 1985 වර්ෂය සඳහා බලපත්‍රයක් නිකුත් කර තැනි බව එතුමා දන්නේද ? (අංකය වීසේ 230)

(ආ) 1985 වර්ෂය සඳහා ඔහුට බලපත්‍රයක් නිකුත් කරන්නේද ?

(ඇ) එසේ නම්, ඒ කවදද ?

(ඈ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද ?

பொது நிர்வாக அமைச்சரும் தோட்டத் தொழில் அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) போத்தல, நருவல, ஜம்புகஹாவத்தை எனுமிடத்தைச் சேர்ந்த திரு. எம். டபிள்யூ. ஏ. பிரான்சிஸ் என்பவருக்குக் கடந்த 30 ஆண்டுகளாகத் தேயிலை விற்பதற்கான அனுமதிப் பத்திரம் வழங்கப்பட்டதென்பதையும் ஆனால் 1985 ஆம் ஆண்டுக்கான அனுமதிப்பத்திரம் வழங்கப்படவில்லை என்பதையும் அவர் அறிவாரா (இல. DK 230) ?

(ஆ) 1985 க்கான அனுமதிப்பத்திரம் இவருக்கு வழங்கப்படுமா ?

(இ) அப்படியாயின் அது எப்போது ?

(ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Public Administration and Minister of Plantation Industries :

(a) Is he aware that Mr. M. W. A. Francis, of Jambughawatta, Narawala, Poddala, had been issued a permit to sell tea for the last 30 years, but that no permit has been issued to him for 1985 No. DK 230 ?

(b) Will a permit for 1985 be issued to him ?

(c) If so, when ?

(d) If not, why ?

ඇලික් අළුවිහාරේ මහතා (නියෝජ්‍ය වැවිලි කර්මාන්ත ඇමතිතුමා)  
(திரு. அலிக் அலுவிறாரை — பெருந்தோட்டத் தொழில் பிரதி அமைச்சர்)

(Mr. Alick Aluvihare - Deputy Minister of Plantation Industries)

(අ) ඔව්. මම දකිමි.

(ආ) 1985 වර්ෂය සඳහා අංක ඩීකේ 230 දරන බලපත්‍රය 1985.05.21 දින නිකුත්කර ඇත.

(ඇ) පැන නොනගී.

(ඈ) පැන නොනගී.

හෙන්රි ඩයස් මහතා : විශ්‍රාම ප්‍රතිලාභ

திரு. என். கே. எஸ். ஹென்றி டயஸ் : இளைப்பாற்று நன்மைகள்

MR. N. K. L. HENRY DIAS : TERMINAL BENEFITS

196/85

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயகம்)

(Dr. W. Dahanayake)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) 1984 ජූලි 09 වැනි දින, රාජ්‍ය දූව සංස්ථාවේ සේවයෙන් විශ්‍රාම ගත්, ගාල්ලේ වෙහෙරගොඩ පාරේ පදිංචි, එන්. කේ. එල්. හෙන්රි ඩයස් මහතාට හිමි විශ්‍රාම වැටුප, විශ්‍රාම ගැනීමේ දීමනාව, අර්ථසාධක අරමුදල හා අයවිය යුතු අනෙකුත් සියලුම දීමනා ගෙවීමට කටයුතු සලස්වන්නේද ?

(ආ) එසේ නොකරන්නේ නම් ඒ මන්ද ?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) அரசு மரக் கூட்டுத்தாபனத்திலிருந்து 1984 ஜூலை 9 இல் ஓய்வு பெற்றவரும் வேறேறாக்கொடை ரூட்டு, காவி என்ற முகவரியினருமாகிய திரு. என். கே. எஸ். ஹென்றி டயஸ் என்பவருக்குரிய ஓய்வூதியம், ஓய்வூதியப்படி, சேமலாப நிதி, ஏனைய கொடுப்பனவுகள் அனைத்தும் கொடுபடச் செய்வாரா ?

(ஆ) இல்லையெயில், ஏன் ?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

(a) Will he cause the pension, retiring allowance, Provident Fund and all other dues, to be paid to Mr. N. K. L. Henry Dias of Weheragoda Road, Galle, of the State Timber Corporation, who retired on 9th July, 1984 ?

(b) If not, why ?

එම්. එල්. එම්. අබුසාලි මහතා (නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා)  
(ஜனாப் எம். எல். எம். அபூசாலி — மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. M. L. M. Aboosally Deputy Minister of Mahaweli Development)

(a) Yes.

(b) Does not arise.

හින්දු කෝවිල් : ආධාර

இந்துக் கோவில்கள் : உதவி

AID TO HINDU KOVILS

92/85

4. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனகல்ல)

(Mr. Lakshman, Jayakody - Attanagalla)

ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කළ දිනයේ සිට 1984 අග දක්වා හින්දු කෝවිල් තඩත්තුව සඳහා හෝ ප්‍රතිසංස්කරණය සඳහා හෝ අලුතින් ඇති කීරීම සඳහා එතුමා ආධාර ලබා දී තිබේද ?

(ආ) ආධාර ලබාදී ඇති කෝවිල්, ආධාරයේ වටිනාකම, කිනම් වර්ෂයේද, කිනම් කටයුත්තක් සඳහාද යන්න එතුමා සඳහන් කරනවාද ?

(ඇ) එසේ නොවේ නම් ඒ මන්ද ?

பிரதேச அபிவிருத்தி அமைச்சரைக் கேட்ட வினா :

(அ) பிரதேச அபிவிருத்தி அமைச்சர் ஆரம்பிக்கப்பட்டதிலிருந்து 1984 இறுதிவரை இந்துக் கோவில்களைப் பேணுதல், புனரமைத்தல், புதிதாக நிர்மாணித்தல் என்பவற்றிற்காக அவரால் உதவி பெற்றுக்கொடுக்கப்பட்டதா ?

(ஆ) அவ்விதம் உதவி பெற்றுக்கொடுக்கப்பட்டிருந்தால் அவ்வாறான கோயில்கள், உதவியின் பெறுமதி, எவ்வாண்டில், எவ்வேலைக்காக என்பனவற்றை அவர் குறிப்பிடுவாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Minister of Regional Development :

(a) Has he given aid for the maintenance, renovation and establishment of Hindu Kovils since the inception of the Ministry of Regional Development up to end of 1984 ?

(b) Will he state the kovils, the value, year and purpose of the aid, if aid was so given ?

(c) If not, why ?

ඩී. චින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)  
(திரு. டி. வின்சன்ட் டயஸ் — பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. D Vincent Dias - Deputy Minister of Regional Development) නියෝජ්‍ය කථානායකතුමා, මෙම ප්‍රශ්නයට පිළිතුර දීර්ඝ එකක් නිසා එය සහගත \* කිරීමට අවසර ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

එය සහගත කරන්න පුළුවන්.

\* සහගතය මත තවත් ලද පිළිතුර :

\* சபாபீடத்தில் வைக்கப்பட்ட மறுமொழி :

Answer tabled :

(අ) ඔව්.

(ආ) මීට අමුණා ඇති ඇමුණුම බලන්න. \*

(ඇ) අදාළ නොවේ.

1980 වර්ෂයේ සිට 1984 දක්වා අපේ අමාත්‍යාංශ මගින් ගෙවන්නට යෙදුන මුළු මුදල සහ කෝවිල් පිළිබඳ විස්තර

අංකය	කෝවිල්ලේ නම	වර්ෂය	මුළු මුදල රු. ශ.	වැඩ පිළිබඳ විස්තර	මුදල් පිළිබඳ විස්තර
01	පරිත්තින්තුරෙයි විනායගර් කෝවිල්	1980	17,000 00	ප්‍රතිසංස්කරණය සඳහා ගෙවන ලදී.	වර්ෂය තුළදී ගෙවන ලද මුළු මුදල සමඟ අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුළු ගෙවන ලදී. 1980. 12. 23
02	කට්ටේවි වේල්ලුගන් කෝවිල්	1980	10,000 00	එම	එම
03	නුවරඑළිය ශ්‍රී ලංකානිශ්චරන් කෝවිල්	1980	15,000 00	එම	එම
04	වත්තල මුරුගන් කෝවිල් (බෝවන රෝග පාරෝශ්‍යශාලාව තුළ)	1980	10,000 00	එම	එම
05	මන්නාරම් ශ්‍රී ඉරාජේස්වර් අම්පාල් කෝවිල්	1980	10,000 00	එම	එම
06	පුත්තලම තීරවිපද් අම්මන් කෝවිල්	1980	12,000 00	එම	එම
07	පාන්තිර්පදු මුරුගන් කෝවිල්	1980	10,000 00	එම	එම
08	පරිත්තිතුරෙයි කාලි කෝවිල්	1980	10,000 00	එම	එම
09	කාරංගල ශ්‍රී පුබුමනියම් ස්වාමී කෝවිල්	1980	10,000 00	එම	එම
10	බදුල්ල කාලිඅම්මන් කෝවිල්	1980	15,000 00	එම	එම
11	නුවරඑළිය මුත්තුමාර්අම්මන් කෝවිල්	1980	20,000 00	එම	එම
12	කල්ලඩි ශ්‍රී මුරුගන් කෝවිල්	1982	15,000 00	එම	එම
13	ආරයම්පද් සෙල්ව විනායගර් කෝවිල්	1982	10,000 00	එම	එම
14	ආලයිකෝට්ටම් කරප්පිරාන් පිල්ලයාර් කෝවිල්	1982	10,000 00	එම	එම
15	වත්තල හුණුපිටිය මුත්තුමාර්කන් කෝවිල්	1982	10,000 00	එම	එම
16	සම්මන්තුරෙයි ශ්‍රී බද්දකාලි අම්මන් කෝවිල්	1982	10,000 00	එම	එම
17	මුත්තුමාර්ම් ආලයඩි පිල්ලයාර් කෝවිල්	1983	5,000 00	එම	එම
18	කල්ලඩි වෛරවන් කෝවිල්	1983	3,000 00	එම	එම
19	මඩකලපුව සත්ථි වඩ්දේල් කෝවිල්	1983	3,000 00	එම	එම
20	මඩකලපුව කාගපුසති අම්මන් කෝවිල්	1983	5,000 00	එම	එම
21	මඩකලපුව පුත්තේලෙයි ශ්‍රී බද්දකාලි අම්මන් කෝවිල්	1983	5,000 00	එම	එම
22	කල්ලඩි වේදුරකෝලති කාලිඅම්මන් කෝවිල්	1983	5,000 00	එම	එම
23	මඩකලපුව ශ්‍රී වීරපත්තිර් කෝවිල්	1983	3,000 00	එම	එම
24	කල්ලඩි විකුඩි කන්තම්අම්මන් කෝවිල්	1983	8,000 00	එම	එම
25	පෙරියපෝරතිර් ශ්‍රී කවිපග පිල්ලයාර් කෝවිල්	1983	10,000 00	එම	එම
26	ජරාචුර් මදුමලර්නා වීරපත්තිර් කෝවිල්	1983	20,000 00	එම	එම
27	ජරාචුර් ශ්‍රී පෙරියකම්බිරාන් කෝවිල්	1983	5,000 00	එම	එම
28	කීරාන්කුලම් සිත්තිවිනායගර් කෝවිල්	1983	15,000 00	එම	එම
29	මහමුවේ සිත්ති විනායගර් කෝවිල්	1984	25,000 00	එම	එම
30	නුවර දිසාපතිකුමා මගින් දෙවකන්දේ ශ්‍රී මුත්තු මාර්අම්මන් කෝවිල්	1984	25,000 00	එම	එම
31	කැගල්ල දිසාපති මගින්	1984			
	(1) කන්විද වත්තේ කෝවිල්	1984	7,000 00	එම	අමාත්‍යාංශයේ වාර්ෂික අරමුදලින්.
	(2) වෙයිල් වත්ත කෝවිල්	1984	7,000 00	එම	එම
	(3) රුවන්වැලල වත්ත කෝවිල්	1984	2,000 00	එම	එම
	(4) මුදලිමය වත්ත කෝවිල්	1984	1,000 00	එම	එම
	(5) දෙහිමිට්ට වත්ත කෝවිල්	1984	2,000 00	එම	එම
	(6) දෙහිමිට්ට වත්ත කෝවිල්	1984	2,000 00	එම	එම
	(7) ඉරට්ට්ට වත්ත කෝවිල්	1984	2,000 00	එම	එම
	(8) ගල්ලුල වත්ත කෝවිල්	1984	2,000 00	එම	එම
32	මුත්තේ පාලයඩිපිල්ලයාර් කෝවිල්	1984	2,000 00	එම	එම
33	අරුල්මතු කදිරේගන් කෝවිල්	1984	9,500 00	එම	එම

අපේ අමාත්‍යාංශය මගින් (REPIA) රේපියා අධිකාරී සහායෙන් ලබාගත් ආධාර මුදල්වලින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කෝවිල් පිළිබඳ විස්තර

අංකය	කෝවිල්ලේ නම	වර්ෂය	මුළු මුදල රු. ශ.	කරන ලද වැඩ පිළිබඳ විස්තර	අරමුදල් පිළිබඳ විස්තර
01	දෙහිවල වෙබ්කඩේස්වර මහා විෂේෂ කෝවිල්	1984	3,06,530 00	1983 වර්ෂයේ ජූලි මාසයේ සම්පූර්ණ මුදල රේපියාර් කලබලවලින් විනාශ වූ අධිකාරී සහායෙන් ලැබුණ කෝවිල් ප්‍රතිසංස්කරණය	
02	පෙරියකෝට්ට පුපාල විනායගර් කෝවිල්	1984	4,80,000 00	එම	එම
03	මාලිගාවත්ත දේවී පර්මාර්අම්මන් කෝවිල්	1984	80,190 00	එම	එම
04	කපිත්තාවත්ත ශ්‍රී සෙල්වවිනායගර් කෝවිල්	1984	13,005 00	එම	එම
05	පුවත්මිට්ටේ මාර්අම්මන් කෝවිල්	1984	28,500 00	එම	එම
06	මෝත්තුමාර්ම් අරුණාලසවරම් කෝවිල්	1984	19,345 00	එම	එම
07	මාතලේ උඩුපිල්ල මුත්තුමාර්කන් කෝවිල්	1984	1,12,000 00	එම	එම
08	සිත්තිවිනායගර් කෝවිල්, මාතලේ	1984	49,660 00	එම	එම
09	කදිරේගන් කෝවිල්, මාතලේ	1984	1,53,880 00	එම	එම
10	මුත්තුමාර්අම්මන් කෝවිල්, මාතලේ	1984	3,00,000 00	එම	එම
11	මඩුසිත්ත ශ්‍රී කන්තම් විනායගර් කෝවිල්	1984	2,250 00	එම	එම
12	බණ්ඩාරවෙල ශ්‍රී පුබුමනියම් ස්වාමී කෝවිල්	1983	1,665 00	එම	එම
13	ජේරාදේනිය කුර්ත්තිකුමාර් කෝවිල්	1983	5,72,612 00	එම	එම
14	ශ්‍රීකුණාමල උප්පුමේලි සිත්තෝඩුවායි සිත්ති විනායගර් කෝවිල්	1983	1,50,150 00	එම	එම
15	පාතලුර කන්දයාම කෝවිල්	1983	2,84,031 00	එම	එම
16	මාතර වන්දනාකරුවන්ගේ මඩම (කෝවිල්)	1983	2,13,808 50	එම	එම
17	කලුතර කදිර්වේලායුදම් ස්වාමී කෝවිල්	1983	1,90,000 00	එම	එම



“සියනු සළ” සමුපකාර සමිතිය : වාර්ෂික වාර්තා  
 “සියනුසලු” සංද්‍රව්‍යයේ සංස්කරණය : ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ  
 “SIYANE SALU” CO-OPERATIVE SOCIETY : ANNUAL  
 REPORTS

249/85

5. ලක්ෂ්මන් ජයකොඩි මහතා  
 (නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා  
 සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) අත්තනලේඛ ආසනයේ සියනු සළ සමුපකාර සමිතියේ 1977 සිට  
 1984 දක්වා වාර්ෂික ගිණුම් වාර්තා සහායක කරනවාද ?

(ආ) එසේ නොවේ නම් ඒ මන්ද ?

විවෘත අවිච්චිත, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල්, උණුවෙල, සංද්‍රව්‍ය  
 අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලයේ සිට :

(අ) අදාළ කාර්යාලයේ සිටින සියනු සල සංද්‍රව්‍යයේ සංස්කරණය  
 සම්බන්ධයෙන් 1977 සිට 1984 දක්වා වාර්ෂික වාර්තා සහායක  
 කරනවාද ?

(ආ) නොහොත්, එහේ මන්ද ?

asked the Minister of Agricultural Development and  
 Research and Minister of Food and Co-operatives :

(a) Will he table the Annual Accounts Reports for  
 the years 1977 to 1984 of the “Siyane Salu”  
 Co-operative Society in the Attanagalla  
 Constituency ?

(b) If not, why ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා (නියෝජ්‍ය ආහාර හා සමුපකාර  
 ඇමතිතුමා)

(නි.ල. ජාත්‍යන්තර ජාතික සංද්‍රව්‍ය — උණුවෙල, සංද්‍රව්‍ය  
 අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. Sarathchandra Rajakaruna—Deputy Minister of Food &  
 Co-operatives)

(අ) නැත.

(ආ) සමුපකාර සමිති පනතට හා රෙගුලාසිවලට, අනුව මෙම සමිතියට  
 අදාළ වාර්ෂික ගිණුම් 1983 දක්වා විගණනයකට භාජනයකොට එම  
 ගිණුම් වාර්තා සමිතිය වෙත දැනටමත් ඉදිරිපත් කොට තිබේ. 1984  
 විගණනය මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ ආරම්භ කිරීමට  
 නියමිතව ඇත. සමුපකාර සමිති රජයේ ආයතන කොටස ගෙවීම්,  
 එකී සමිතිවලට මහා සහායේ තීරණයක් නොමැතිව, මෙම ගිණුම්  
 වාර්තා ඉදිරිපත් කිරීමට බලකල නොමැත.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
 (නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

මේ වාර්තා තමුත්තාත්තේලාත් දක්වනද ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා

(නි.ල. ජාත්‍යන්තර ජාතික සංද්‍රව්‍ය — උණුවෙල, සංද්‍රව්‍ය  
 අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. Sarathchandra Rajakaruna)  
 මම දක්වන්නේ නැත. දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන් දකින්න  
 ඇති.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
 (නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

මෙම වාර්තා එම නිලධාරීන් ලග තිබෙන බවට පසුව ගරු නියෝජ්‍ය  
 ඇමතිතුමා මේ ගරු සහායට ප්‍රකාශයක් කරනවාද ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා

(නි.ල. ජාත්‍යන්තර ජාතික සංද්‍රව්‍ය — උණුවෙල, සංද්‍රව්‍ය  
 අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. Sarathchandra Rajakaruna)

එම වාර්තා නිලධාරීන් ලග තිබෙනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

එම වාර්තා තිබෙනවාද නැද්ද කියා ප්‍රකාශනයක් කරනවාද ?

නියෝජ්‍ය සභාපතිතුමා

(නි.ල. සභාපතිතුමා — ආහාර හා සමුපකාර  
 අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. Deputy Speaker)

තිබෙනවාය කියා ගරු නියෝජ්‍ය ඇමතිතුමා දැන් ප්‍රකාශනයක් කලා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

සමුපකාර සමිති නීතිරීති අනුව—

එච්. ඩී. අබේරත්න මහතා (නියෝජ්‍ය ගමනාගමන මණ්ඩල පිළිබඳ  
 ඇමතිතුමා)

(නි.ල. ආ. පී. අබේරත්න — ජාතික සංද්‍රව්‍ය — උණුවෙල, සංද්‍රව්‍ය  
 අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. H. B. Abeyratne—Deputy Minister for Transport Boards)

The hon. Member is asking the fourth supplementary  
 question.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

එසේ නම් එම වාර්තා මේ රටේ මහජනයාට දැන ගැනීමට ලැබෙන්නේ  
 කුමන ආකාරයකින්ද ? එසේ නැත්නම් ඒවා සමුපකාර සමාජයකින්ට දැනට  
 ගැනීමට කටයුතු කර තිබෙනවාද ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා

(නි.ල. ජාත්‍යන්තර ජාතික සංද්‍රව්‍ය — උණුවෙල, සංද්‍රව්‍ය  
 අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. Sarathchandra Rajakaruna)

එසේ දැන ගැනීමට කටයුතු කර තිබෙනවා. මහ සහායට, අධ්‍යක්ෂ  
 මණ්ඩලයට ඒ වාර්තා ලබා ගන්න පුළුවන්.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

I have asked only four supplementary questions. I will  
 come with another question.

ග්‍රාම සේවා නිලධාරීන් : I ශ්‍රේණියේ පත්වීම්

නිරාගමන සේවා උපකාරක නිලධාරීන් : I ජ්‍යෙෂ්ඨ ත්‍රය නියෝජ්‍ය

GRAMA SEVA OFFICERS : GRADE I APPOINTMENTS

250/85

6. ලක්ෂ්මන් ජයකොඩි මහතා

(නි.ල. ලක්ෂ්මන් ජයකොඩි)  
 (Mr. Lakshman Jayakody)

සිව්දෙන කටයුතු ඇමතිතුමාගේ ඇසූ ප්‍රශ්නය :

(අ) අංක 87/85 දරන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ‘ඔව් — තමුත්තා  
 ලබාගත් ලකුණු තෝරා ගැනීම සඳහා උපයෝගී කරගන්නා ලද එකම  
 මිනුම් දණ්ඩ නොවේ’ යනුවෙන් ප්‍රකාශ කරන ලද හෙයින් උපයෝගී  
 කර ගන්නා ලද අනෙකුත් මිනුම් දැඩි මොනවාදැයි එකම සඳහන්  
 කරනවාද ?

(ආ) එසේ නොවේ නම් ඒ මන්ද ?



asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Is he aware that Ven. Akmeemana Pannasara acted as the Parivenadhipathi of the Ampara Digamadulla Shri Vidyananda Pirivena from 9th March 1973, and that this priest has been registered under No. B.T.B. 566 at the Pirivenas Unit of the Ministry of Education as a Pirivena teacher ?
- (b) Is he aware that the Venerable Working-Director, of this Pirivena has under the New Pirivena Act on 1980 appointed another priest to the post of Parivenadhipathi without any notification to this priest ?
- (c) As a gross injustice has been thereby done to Rev. Pannasara, will he take action to re-appoint this priest to the post of Parivenadhipathi, or else obtain a compensation payment for him ?
- (d) If not, why ?

විරවනති සමරවිර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා)  
 (திரு. வீரவள்ளி சமரவீர — கல்விப் பிரதி அமைச்சர்)  
 (Mr. Weerawanni Samaraweera-Deputy Minister of Education)

- (අ) ඔව්.
- (ආ) 1980.10.28 දින සිට 1982.09.17 දින දක්වාම තිව්‍යු ලබාගෙන හෝ වෙනත් දත්වීමක් හෝ කොකර සේවයට වාර්තා කර නොතිබූ බැවින් වෙනත් පරිවේනාධිපති වරයෙකු කානොධිකාරී හිමි වීසින් පත් කර ඇත.
- (ඇ) නැත.
- (ඈ) ඉහත (ආ) ඡේදයේ කරුණු නිසා.

කේ. එච්. හර්මානිස් අප්පු : අර්ථසාධක මුදල්  
 திரு. கே. எச். ஹர்மாளிஸ் அப்பு : ஊ. சே. நி.  
 MR. K. H. HARAMANIS APPU : EPF

312/85

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) லப்தாவ அரசாங்கப் பண்ணையில் பணியாற்றுவவரும் அக்டீமீன தொகுதியில் தொட்டகொட, அம்பகஹாவத்தையில் வசிப்பவருமான திரு. கே. எச். ஹர்மாளிஸ் அப்பு தமது அரசாங்க சேவை சேமலாப நிதியைப் பெற்றுக்கொள்ள (உறுப்பினர் இல. 4151453) விண்ணப்பமொன்றைச் சமர்ப்பித்துள்ளாரென்பதை அவர் அறிவாரா ?
- (ஆ) இவ்விண்ணப்பப்பத்திரம் 20.6.84 ஆம் தேதி பட்டஅத்த உதவிக் கமத்தொழில் பணிப்பாளருக்கு அனுப்பிவைக்கப்பட்டதன் பின்னர் 28.6.84 ஆம் தேதி பேராதனை கமத்தொழில் திணைக்களத்தின் கணக்காளருக்கு (வேதனம்) அனுப்பப்பட்டுள்ளபோதிலும், இற்றைவரை இவ்விண்ணப்பப்பத்திரம் அங்கீகாரத்திற்காக அரசாங்க சேவை சேமலாப நிதிச் செயலாளருக்குச் சமர்ப்பிக்கப்படாமையினால் சேமலாபநிதிக் கொடுப்பனவு தாமதமாகியுள்ளதென்பதை அவர் அறிவாரா ?
- (இ) எனவே திரு. கே. எச். ஹர்மாளிஸ் அப்புவின் சேமலாப நிதிப் பணத்தை உடனடியாகச் செலுத்த அவர் கட்டளை யிருவாரா ?
- (ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

- (a) Is he aware that Mr. K. H. Haramanis Appu of Ambagahawatta Thotagoda in the Akmeemana Electorate, who works in the Government Farm, Labuduwa, has submitted an application to obtain his Public Services Provident Fund (Membership No. 4151453) ?
- (b) Is he aware that the payment of this Provident Fund has been delayed as the application had not been forwarded to the Secretary P.S.P.F. for approval although it had been sent to the Assistant Director of Agriculture Bataatha on 20.06.1984, and subsequently to the Accountant (salaries) of the Department of Agriculture, Peradeniya on 28.06.84 ?
- (c) Therefore, will he order that Mr. K. H. Haramanis Appu be paid his Provident Fund dues immediately ?
- (d) If not, why ?

மாதிரி சீயசூரிய மஹா (காண்கார்த்திக சுவர்டன ஹ பர்டேஷன்  
 ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා)  
 (திரு. காமனி ஜயசூரிய — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சரும்)  
 (Mr. Gamani Jayasuriya-Minister of Agricultural Development & Research and Minister of Food & Co-operatives)

- (අ) ඔව්.
- (ආ) අයදුම්පත, ලේකම්/රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල වෙත ඉදිරිපත් කර ඇත.
- (ඇ) නැත.
- (ඈ) ගෙවීම කළ හැකි වනුයේ ලේකම්/රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල විසින් ප්‍රදානය අනුමත කළ පසු පමණි.

9. ඊටඩ් පතිරණ මහතා  
 (திரு. ரிச்சட் பத்திராள்)  
 (Mr. Richard Pathirana)
- කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:
- (අ) ලබුදුව රජයේ ගොවිපලේ සේවය කරන අක්මිමන ආසනයේ නොටගොඩ, අඹගහවත්ත පදිංචි කේ. එච්. හර්මානිස් අප්පු මහතාගේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල (සාමාජික අංකය: 4151453) ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බව එතුමා දන්නවාද ?
  - (ආ) එම අයදුම්පත 1984.06.20 දින බටහේන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙත යවා ඉන් පසුව, 1984.06.28 දින පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී (වැටුප්) වෙත යවා ඇති නමුත් මෙතෙක් එම අයදුම්පත අනුමැතිය සඳහා රාජ්‍ය සේ.අ.අ. ලේකම් වෙත ඉදිරිපත් කර නොමැති බැවින් එම අර්ථසාධක මුදල ගෙවීම ප්‍රමාදවී ඇති බව එතුමා දන්නවාද ?
  - (ඇ) එම නිසා කේ. එච්. හර්මානිස් අප්පු මහතාගේ අර්ථසාධක මුදල් වහාම ගෙවීමට එතුමා නියෝග කරන්නේද ?
  - (ඈ) කො එසේ නම්, ඒ මන්ද ?



asked the Minister of Trade and Shipping:-

(a) Who are the lawyers engaged by the Insurance Corporation and the Sri Lanka Tractor Corporation during the period 1st January, 1982 to 30th April, 1985 to do legal work ?

(b) What are the fees paid to each lawyer referred to in the answer to (a) above during the period 1st January, 1982 to 30th April 1985 ?

මහේන්ද්‍ර විජේරත්න මහතා (නියෝජ්‍ය මෙලද හා නාවික කටයුතු ඇමතිතුමා)  
(திரு. மகேந்திர விஜேரத்தன—வர்த்தக, கப்பற்றுறைப் பிரதி அமைச்சர்)

(Mr. Mahendra Wijeratne—Deputy Minister of Trade & Shipping)  
The Answer to this Question is a long one. I am tabling the answer.

\*සහමුදා මත තවත් ලද පිළිතුර :  
சமர்ப்படுத்திய கவர்த்தகப் பதிலை:  
The Answer tabled :

(a) Vide lists annexed.  
(b) Vide lists annexed.

List of Names of Lawyers engaged by Sri Lanka Tractor Corporation during the period 1st January 1982 to 30th April, 1985 to do legal work

Mr. A. S. Ratnapala	Mr. D. J. P. Fernando
Mr. Namal Weeraratne	Mr. D. N. Thurei Raja Co.
Mr. Dayandra Samarasinghe	Mr. S. A. Parathalingam
Mr. Maxi Bastion	Mr. J. Romesh De Silva
Mr. G. F. Sethukawalar	Mr. C. M. B. Bogollagama
Mr. D. S. R. Jayamaha	Mr. S. Sivarasa
Mr. E. N. P. Senanayake	Mr. R. Suwandarathne
Mr. A. P. Niles	Mr. Y. Fernando
Mr. R. L. Perera	Mr. D. L. H. Ganlath
Mr. S. P. K. Eakrathna	Mr. P. Navarathnarasa
Mr. N. T. S. Kularatne	Mr. V. A. Samararatne

**LEGAL CHARGES REFERRED TO (b)**

NAMES	1982 Rs.	1983 Rs.	1984 Rs.	1985 Rs.
Mr. A. S. Ratnapala	2,520.00	1,050.00	-	-
Mr. Nimal Weeraratne	5,565.00	6,300.00	41,000.00	-
Mr. Dayandra Samarasinghe	1,050.00	-	-	-
Mr. Maxi Bastion	2,257.50	420.00	-	-
Mr. G. F. Sethukawalar	2,625.00	2,100.00	5,775.00	-
Mr. D. S. R. Jayamaha	785.00	735.00	-	-
Mr. E. N. P. Senanayake	1,284.95	-	-	-
Mr. A. P. Niles	1,100.00	-	400.00	400.00
Mr. R. L. Perera	2,350.00	3,275.00	-	-
Mr. S. P. K. Eakrathna	5,115.00	3,620.00	-	-
Mr. N. T. S. Kularatne	2,887.50	1,312.50	4,355.00	-
Mr. D. J. P. Fernando	1,280.00	630.00	1,102.50	367.50
Mr. D. N. Thurei Raja Co.	2,415.00	11,965.00	47,591.36	-
Mr. S. A. Parathalingam	1,312.50	13,230.00	16,317.50	7,262.50
Mr. J. Romesh De Silva	1,050.00	1,050.00	2,362.50	787.50
Mr. C. M. B. Bogollagama	-	420.00	-	-
Mr. S. Sivarasa	-	262.50	-	-
Mr. R. Suwandarathne	-	1,055.00	-	-
Mr. Y. Fernando	-	630.00	-	-
Mr. D. L. H. Ganlath	-	1,130.00	4,252.50	-
Mr. P. Navarathnarasa	-	-	5,250.00	-
Mr. V. A. Samararatne	-	630.00	3,800.00	19,320.00
	<u>33,597.45</u>	<u>49,815.00</u>	<u>132,206.36</u>	<u>28,137.50</u>

List of Names of Lawyers engaged by the Insurance Corporation of Sri Lanka during the period of 1st January, 1982 to 30th April, 1985 to do Legal Work.

1. Mr. E. Ratnayaka
2. M/s. Fonseka & Fonseka
3. Mr. A. C. Gunaratne
4. Mr. Mark Fernando
5. Mr. Raja Dep
6. Mr. Nimal Weeraratne
7. Mr. A. T. R. Gunaratne
8. Mr. S. P. Wijesekera
9. Mr. R. C. Gunaratne
10. Mr. W. Dayaratne
11. Mr. F. G. B. Fernando
12. Mr. H. D. A. de Andradu
13. Mr. W. D. D. Weerasinghe
14. Mr. A. N. Ratnayaka
15. Mr. Vernon Wijetunge
16. Mr. E. S. Matin
17. Mr. A. N. Perera
18. Mr. R. L. Jayasuriya
19. Mr. J. H. Ariyaratne
20. Mr. R. L. V. de Silva
21. Mr. Oska Dalpadadu
22. Mr. Anton Fernando
23. Mr. Shirley M. Fernando
24. Mr. Ben Eliathamby
25. Mr. Palitha Wanasundera
26. Mr. L. Samaratunge
27. Mr. Camilus Rodrigo
28. Mr. Gamini S. Marapana.

29. Mr. N. Sinnathambi
30. Mr. Upali De Almada
31. Mr. P. Sendapperuma
32. Mr. Jayasena Dissanayake
33. Mr. J. N. de Silva
34. Mr. E. S. Amerasinghe
35. Mr. M. S. Peramuna
36. Mr. A. W. Athukorala
37. Mr. E. R. C. Perera
38. Mr. S. Mithrakrishnan
39. Mr. Rex I. de Silva
40. Mr. E. M. P. D. Ekanayaka
41. Mr. J. E. L. de Ratnayaka
42. Mr. R. Kulatunga
43. Mr. P. Navaratna Raja
44. Mr. M. A. J. Soysa
45. Mr. U. Ratnayaka
46. Mr. A. Antony
47. Mr. K. M. Basheer Ahamed
48. Mr. S. D. P. Valentine
49. Mr. S. Amerasekera
50. Mr. K. P. de Silva
51. Mr. N. S. A. Gunatilleke
52. Mr. S. S. Kanthaswamy
53. Mr. H. C. Wickremaratne
54. Mr. S. Jayalath
55. Mr. S. D. Jayasundera
56. M/s. De Silva & Silva
57. Mr. I. P. N. de Jacolyn Seneviratne
58. Mr. T. Pelpola
59. Mr. George Candappa
60. Mr. Bandula Weerasinghe
61. Mr. D. A. Punchihewa
62. Mr. D. Guniyangoda

63. Mr. L. C. Seneviratne	83. Mr. K. B. S. Abeykoon	103. Mr. D. J. P. Fernando	124. Mr. Wimal Udalagama
64. Mr. C. L. Weerakkody	84. Mr. M. Abdul Rahuman	104. Mr. H. M. P. Herath	125. Mr. Gamini Biyangolla
65. Mr. M. A. Azeez	85. Mr. K. N. Choksy	105. Mr. K. M. P. Ahamed	126. Mr. Sunil J. Atapattu
66. Mr. R. Wickremasinghe	86. Mr. Nihal Fernando	106. Mr. P. Suraweera	127. Mr. L. F. Fernando
67. Mrs. Brodie	87. Mr. D. B. Welagedera	107. Mr. S. C. Jayawardena	128. Mr. S. Mathewaraja
68. Mr. Sarath S. Manampery	88. Mr. R. K. S. Sureshchandra	108. Mr. I. D. S. Siriwardena	129. Mr. H. Z. Fernando
69. Mr. C. T. Casinadan	89. Mr. S. Dissanayake	109. Mr. P. R. Seneviratne	130. Mr. B. Rajapaksa
70. Mr. D. A. Iddamalgoda	90. Mr. Derick J. P. Fernando	110. Mr. H. S. A. Perera	131. Mr. G. F. Sethukavaler
71. Mr. Kithsiri Seneviratne	91. Mr. H. S. de Silva	111. Mr. S. A. C. M. Meera Saibo	132. Mr. S. E. Weeraratne
72. Mr. E. W. Seneviratne	92. Mr. J. Salwathura	112. Mr. Nimal Wettasinghe	133. Mr. N. Wettasinghe
73. Mr. M. A. Bastians	93. Mr. E. W. S. Peris	113. Mr. Seemam Pillai	134. Mr. S. Meemanapala
74. Mr. Edward F. W. Silva	94. Mr. R. L. Perera	114. Mr. E. Silva	135. Mr. K. Ratnayaka
75. Mr. Hemasiri Rodrigo	95. Mr. D. J. B. Tantirimudali	115. Mr. C. M. Gunasekera	136. Mr. P. P. Petrick
76. Mr. E. D. K. D. Soysa	96. Mr. D. E. S. Ranasinghe	116. Mr. J. A. Cooray	137. Mr. A. S. Ihalagama
77. Mr. Daya Perera	97. Mr. C. L. de Silva	117. Mr. S. K. Thirviyanayagam	138. Mr. J. Siriwardena
78. Mr. M. L. M. Azeez	98. Mr. N. W. Rajakaruna	118. Mr. v. N. Perera	139. Mrs. P. Jayasinghe
79. Mr. Adrian Perera	99. Mr. M. Mahendran	119. Mr. S. H. Abeysekera	140. Mr. J. H. Wickramatilleke
80. Mr. T. B. H. Dunuwila	100. Mr. N. Sathayendran	120. Mr. P. W. Seneviratne	141. Mr. Chula de Silva
81. Mr. A. C. Jabar	101. Mr. R. N. M. Dheeraratne	121. Mr. Sirimevan Bibile	142. Mr. C. Renganathan
82. Mr. J. P. Fernando	102. Mr. J. D. Subasinghe	122. Mr. M. P. Paranagama	143. Mr. K. K. Eswaran
		123. Mr. C. M. B. Bogollagama	

LIST OF NAMES OF LAWYERS ENGAGED BY THE INSURANCE CORPORATION OF SRI LANKA DURING  
THE PERIOD 1ST JANUARY 1982 TO 30TH APRIL 1985 TO DO LEGAL WORK

Serial No.	Name of Lawyer	1982 Rs.	1983 Rs.	1984 Rs.	1985 Rs.	Amount Rs.
01	Mr. A. Ratnayake	1,102.50	4,462.50	5,512.50	-	11,077.50
02	M/s Fonseka & Fonseka	13,756.95	10,736.50	60,622.15	6,522.70	91,638.30
03	Mr. A. C. Gooneratne	32,025.00	59,745.00	81,900.00	29,400.00	203,070.00
04	Mr. Mark Fernando	21,930.00	48,890.00	72,100.00	22,050.00	164,970.00
05	Mr. Raja Dep	2,625.00	16,419.50	26,250.00	3,360.00	48,654.50
06	Mr. Nimal Weeraratne	35,859.50	40,297.50	29,192.00	3,150.00	108,499.00
07	Mr. A. T. R. Gooneratne	1,524.50	7,585.00	3,475.00	-	12,584.50
08	Mr. S. G. Wijsekera	48,936.00	73,965.50	139,017.20	90,717.50	352,636.20
09	Mr. R. C. Gooneratne	39,174.50	55,460.50	43,632.50	16,845.00	155,112.50
10	Mr. W. Dayaratne	10,595.00	8,140.00	8,715.00	1,050.00	28,500.00
11	Mr. F. G. B. Fernando	9,160.00	13,762.50	7,777.50	2,312.50	33,012.50
12	Mr. H. D. A. de Andrade	6,830.00	8,625.00	5,670.00	1,890.00	23,015.00
13	Mr. W. D. D. Weerasinghe	18,255.00	13,650.00	6,615.00	415.00	38,935.00
14	Mr. A. N. Ratnayake	7,600.00	24,720.00	18,375.00	4,400.00	55,095.00
15	Mr. Vernon Wijetunga	-	32,850.00	83,475.00	10,500.00	126,825.00
16	Mr. E. S. Martin	3,762.50	7,440.00	19,050.00	8,250.00	38,502.50
17	Mr. A. N. Perera	-	7,192.50	19,425.00	18,217.50	44,835.00
18	Mr. R. L. Jayasuriya	48,064.75	109,955.00	62,135.00	43,785.00	263,939.75
19	Mr. J. H. Ariyaratne	33,225.00	32,400.00	24,750.00	4,000.00	94,375.00
20	Mr. R. L. V. De Silva	1,132.00	3,964.00	184.50	527.00	5,807.50
21	Mr. Oscar Dalpathathu	-	4,193.50	1,000.00	1,750.00	6,943.50
22	Mr. Anton Fernando	16,545.00	17,045.00	21,967.00	7,955.00	63,512.00
23	Mr. Shirly Fernando	-	1,575.00	2,100.00	-	3,675.00
24	Mr. Ben Eliatamby	31,372.50	34,597.50	5,512.00	1,050.00	72,532.00
25	Mr. Palitha Wanasundera	768.00	1,708.00	1,941.00	1,267.00	5,684.00
26	Mr. L. Samaratunge	205.00	1,073.50	1,000.00	-	2,278.50
27	Mr. Camillus Rodrigo	7,027.50	10,458.00	22,229.50	6,043.00	45,758.00
28	Mr. Gamini S. Marapana	9,900.00	42,975.00	27,450.00	-	80,325.00
29	Mr. N. Cinnathamby	2,887.50	1,400.00	1,050.00	-	5,337.50
30	Mr. Upali De Almeda	3,811.50	-	525.00	-	4,336.50
31	Mr. Sendapparuamuna	-	350.00	877.50	-	1,227.50
32	Mr. Jayasena Dissanayake	-	350.00	2,919.00	-	3,269.00
33	Mr. J. R. De Silva	8,085.00	8,972.50	9,714.50	1,575.00	28,347.00
34	Mr. E. S. Amerasinghe	-	3,150.00	13,125.00	-	16,275.00
35	Mr. M. S. Paramuna	-	-	150.00	-	150.00
36	Mr. A. W. Athukorala	4,200.00	11,655.00	17,332.50	14,910.00	48,097.50
37	Mr. E. R. C. Perera	2,520.00	1,890.00	787.50	3,412.50	8,610.00
38	Mr. S. Mithrakrishanan	3,823.50	525.00	4,725.00	-	9,082.50
39	Mr. Rex I. de Silva	-	-	100.00	-	100.00
40	Mr. E. M. P. D. Ekanayake	3,675.00	-	1,680.00	-	3,355.00

Serial No.	Name of Lawyer	1982 Rs.	1983 Rs.	1984 Rs.	1985 Rs.	Amount Rs.
41	Mr. J. E. L. D. Ratnayaka	-	-	5,250.00	-	5,250.00
42	Mr. R. Kulatunge	-	650.00	3,842.00	-	4,492.00
43	Mr. P. Navaratnarajah	-	1,575.00	5,250.00	-	6,825.00
44	Mr. H. E. A. Soysa	-	-	4,410.00	-	4,410.00
45	Mr. U. Ratnayaka	-	-	1,700.00	-	1,700.00
46	Mr. A. Anthony	500.00	2,050.00	4,867.00	1,242.50	8,659.50
47	Mr. K. M. Baseer Ahamed	-	-	4,987.50	787.50	5,775.00
48	Mr. S. D. P. Valentine	31,080.00	12,180.00	7,890.00	-	51,150.00
49	Mr. S. Amarasekera	-	9,283.00	4,012.60	-	13,295.60
50	Mr. K. P. de Silva	-	2,690.00	3,325.00	-	6,015.00
51	Mr. N. S. A. Gunatilleke	3,675.00	14,435.00	15,540.00	7,350.00	41,000.00
52	Mr. S. S. Kandasamy	-	1,915.00	3,255.00	-	5,170.00
53	Mr. S. C. Wickremaratne	-	-	2,551.00	565.00	3,116.00
54	Mr. S. Jayalath	630.00	10,710.00	12,495.00	1,890.00	25,725.00
55	Mr. S. D. Jayasundera	-	11,660.85	32,287.50	9,975.00	53,923.35
56	M/s. De Silva & De Silva	-	6,548.00	7,649.20	625.60	14,822.80
57	Mr. I. P. N. de J. Seneviratne	2,625.00	13,005.50	8,021.70	-	23,652.20
58	Mr. T. Pelpola	-	-	1,575.00	-	1,575.00
59	Mr. George Candappa	18,375.00	19,587.50	18,900.00	4,200.00	61,062.50
60	Mr. Bandula Weerasinghe	-	-	749.90	200.00	949.90
61	Mr. D. A. Punchiheva	-	2,655.50	7,614.17	-	10,269.67
62	Mr. D. Guniyangoda	-	2,205.00	315.00	-	2,520.00
63	Mr. N. C. Seneviratne	1,050.00	2,887.50	2,975.00	-	6,912.50
64	Mr. C. L. Weerakkodi	-	-	350.00	-	350.00
65	Mr. M. A. Azeez	524.80	496.45	954.00	-	1,975.25
66	Mr. R. Wickremasinghe	-	-	2,000.00	-	2,000.00
67	Mr. K. Broodie	1,921.50	735.00	2,625.00	-	5,281.50
68	Mr. Sarath S. Mannamperi	1,074.00	1,285.00	350.00	105.00	2,814.00
69	Mr. C. T. casinadar	-	562.00	350.00	-	912.00
70	Mr. D. A. Iddamalagoda	1,740.45	1,591.70	212.50	106.00	3,650.65
71	Mr. Kirthisiri Seneviratne	1,942.00	1,919.00	7,341.00	-	11,202.00
72	Mr. E. W. Seneviratne	-	-	2,520.00	-	2,520.00
73	Mr. M. A. Bastiyance	-	4,462.50	3,675.00	8,850.00	16,987.50
74	Mr. Edward F. W. Silva	-	13,200.00	4,000.00	-	17,200.00
75	Mr. Hemasiri Rodrigo	-	-	-	11,000.00	11,000.00
76	Mr. E. D. K. de Zoysa	-	-	-	525.00	525.00
77	Mr. Daya Perera	-	-	-	7,350.00	7,350.00
78	Mr. M. L. M. Ameen	-	-	-	2,625.00	2,625.00
79	Mr. Adiriyana Perera	-	-	-	1,050.00	1,050.00
80	Mr. T. B. H. Dunuwila	400.00	2,235.00	-	877.00	3,512.00
81	Mr. A. C. Jabaar	-	-	-	752.50	752.50
82	Mr. J. P. Fernando	-	-	-	262.50	262.50
83	Mr. K. B. S. Abeykoon	-	350.00	-	900.00	1,250.00
84	Mr. M. Abdul Rahuman	-	-	-	700.00	700.00
85	Mr. K. N. Choksy	4,200.00	15,750.00	-	7,875.00	27,825.00
86	Mr. Nihal Fernando	1,400.00	-	-	2,625.00	4,025.00
87	Mr. D. B. Welagedera	-	12,033.00	-	2,321.00	14,354.00
88	Mr. R. P. S. Suresh Chandra	-	-	-	1,312.50	1,312.50
89	Mr. S. Dissanayake	-	2,711.00	-	1,908.70	4,619.70
90	Mr. Deric J. P. Fernando	-	-	-	262.50	262.50
91	Mr. H. S. De Silva	-	-	-	500.00	500.00
92	Mr. J. Salvathurai	-	-	-	735.00	735.00
93	Mr. A. L. W. L. Peiris	-	-	-	750.00	750.00
94	Mr. R. L. Perera	-	750.00	-	-	750.00
95	Mr. D. J. B. Thantrimudali	-	1,000.00	-	-	1,000.00
96	Mr. D. E. S. Ranasinghe	750.00	7,710.50	-	-	8,460.50
97	Mr. C. L. De Silva	-	1,849.82	-	-	1,849.82
98	Mr. N. W. Rajakaruna	210.00	3,990.00	-	-	3,990.00
99	Mr. N. Mahendra	-	1,575.00	-	-	1,785.00
100	Mr. N. Sathyendra	-	1,050.00	-	-	1,050.00
101	Mr. R. N. M. Dheeraratne	21,460.00	10,750.00	-	-	32,210.00
102	Mr. J. D. Subasinghe	200.00	1,575.00	-	-	1,775.00
103	Mr. D. J. P. Fernando	1,050.00	787.50	-	-	1,837.50
104	Mr. H. H. P. Herath	2,625.00	2,362.00	-	-	4,937.00
105	Mr. K. M. P. Ahamed	-	1,312.00	-	-	1,312.00
106	Mr. J. Suraweera	-	250.00	-	-	250.00

Serial No.	Name of Lawyer	1982 Rs.	1983 Rs.	1984 Rs.	1985 Rs.	Amount Rs.
107	Mr. S. C. Jayawardena	-	4,500.55	-	-	4,500.55
108	Mr. I. D. S. Siriwardena	-	525.00	-	-	525.00
109	Mr. P. R. Seneviratne	-	735.00	-	-	735.00
110	Mr. H. S. A. Perera	-	2,887.80	-	-	2,887.80
111	Mr. S. A. C. M. Meera Saibo	-	5,000.00	-	-	5,000.00
112	Mr. Nimal Wettasinghe	-	1,794.00	-	-	1,794.00
113	Mr. Seemam Pillai	-	2,433.00	-	-	2,433.00
114	Mr. E. Silva	-	300.00	-	-	300.00
115	Mr. C. M. Gunasekaram	-	1,291.00	-	-	1,291.00
116	Mr. J. A. Cooray	-	525.00	-	-	525.00
117	Mr. S. K. Thiraviyanayagam	1,055.55	1,873.55	-	-	2,929.10
118	Mr. V. N. Perera	-	980.00	-	-	980.00
119	Mr. S. H. Abeysekera	327.00	315.00	-	-	642.50
120	Mr. P. W. Seneviratne	-	787.50	-	-	787.50
121	Mr. Sirimevan Bibile	-	2,800.00	-	-	2,800.00
122	Mr. M. P. Paranagama	-	2,787.50	-	-	2,787.50
123	Mr. C. M. B. Bogollagama	-	391.50	-	-	391.50
124	Mr. Wimal Udalagama	2,647.00	144.00	-	-	2,791.00
125	Mr. Gamini Biyangolla	-	715.00	-	-	715.00
126	Mr. Sunil J. Atapattu	1,420.85	-	-	-	1,420.85
127	Mr. L. F. Fernando	554.50	-	-	-	554.50
128	Mr. S. Mathavaraja	52.50	-	-	-	52.50
129	Mr. H. Z. Fernando	350.00	-	-	-	350.00
130	Mr. B. Rajapakse	525.00	-	-	-	525.00
131	Mr. G. F. Sethukawalar	13,860.00	14,020.00	-	-	27,880.00
132	Mr. S. E. Weeraratne	167,500.00	-	-	-	167.50
133	Mr. N. Wettasinghe	539.00	-	-	-	539.00
134	Mr. S. Meemanapalana	525.00	-	-	-	525.00
135	Mr. K. Ratanayake	913.50	-	-	-	913.50
136	Mr. G. P. Patrick	1,660.00	-	-	-	1,660.00
137	Mr. A. S. Ihalagama	2,617.85	-	-	-	2,617.85
138	Mr. J. Siriwardena	200.00	-	-	-	200.00
139	Mrs. Padmini Jayasinghe	2,373.25	-	-	-	2,373.25
140	Mr. J. H. Wickrematilleke	358.50	-	-	-	358.50
141	Mr. Chula de Silva	630.00	-	-	-	630.00
142	Mr. C. Renganathan	5,250.00	-	-	-	5,250.00
143	Mr. K. K. Iswaran	10,500.00	-	-	-	10,500.00

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය : සී. ඩී. එස්. කොරියා මහතාගේ යෝජනා  
 හේතුවෙන් :  
 හේතුවෙන් :  
 HOMEOPATHY : PROPOSALS BY DR. C. V. S. COREA  
 325/85

12. මෙහිපාල සේනානායක මහතා (එම් හලීම් ඉසාක් මහතා වෙනුවට)  
 (ති. ඉ. ආමත්තිරිපාල ජෙනරායක—ඉහළ ප්‍රශ්නය :  
 සාර්ථක)  
 (Mr. Maithripala Senanayake - on behalf of Mr. Haleem Ishak)  
 සෞඛ්‍ය ඇමතිතුමාගේ ඇසු ප්‍රශ්නය :
- (අ) ශ්‍රී ලංකා හෝමියෝපති සභාවට වෛද්‍යවාර්ය සී. ඩී. එස්. කොරියා මහතා පත් කරනු ලැබුවේ කවදදී එතුමා සඳහන් කරන්නේද?
  - (ආ) ශ්‍රී ලංකාවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වැඩි දියුණු කිරීමේ යෝජනා සම්බන්ධයෙන් වෛද්‍යවාර්ය කොරියා මහතා එතුමාට ලියා දෙන්නට තිබේද?
  - (ඇ) එස්. හම්. එම්. ලීම් සහ එතුමා විසින් වෛද්‍යවාර්ය කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?
  - (ඈ) ශ්‍රී ලංකාවේ හෝමියෝපති ක්‍රමය තහනම් කිරීමට පිණිස වෛද්‍යවාර්ය කොරියා මහතා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් එතුමා යෙදු ක්‍රියාමාර්ග කවරේද?
  - (ඉ) ශ්‍රී ලංකාවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය පරීක්ෂා කර බැලීම සඳහා සෞඛ්‍ය උපදේශක කාරක සභාවේ අනු කාරක සභාවක් පත් කිරීමට එතුමා වහා පියවර ගන්නේද?
  - (ඊ) ගන්නේ නම්, ඒ කවදද? තොගන්නේ නම්, ඒ මන්ද?

ඡායාරූප අනුමැතියක් සඳහා :  
 සභාපති :  
 සභාපති :

- (අ) ඉලක්කයේ හේතුවෙන් ක්‍රමයට වෙනස්කිරීමට යෝජනා කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?
- (ආ) ඉලක්කයේ හේතුවෙන් ක්‍රමයට වෙනස්කිරීමට යෝජනා කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?
- (ඇ) ඉලක්කයේ හේතුවෙන් ක්‍රමයට වෙනස්කිරීමට යෝජනා කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?
- (ඈ) ඉලක්කයේ හේතුවෙන් ක්‍රමයට වෙනස්කිරීමට යෝජනා කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?
- (ඉ) ඉලක්කයේ හේතුවෙන් ක්‍රමයට වෙනස්කිරීමට යෝජනා කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?
- (ඊ) ඉලක්කයේ හේතුවෙන් ක්‍රමයට වෙනස්කිරීමට යෝජනා කොරියා මහතාට යවන ලද පිළිතුරු එතුමා සහාය කරන්නේද?

asked the Minister of Health :

- (a) Will he state when Dr. C. V. S. Corea was appointed to the Homeopathy Council of Sri Lanka ?
- (b) Has Dr. Corea written to him regarding proposals to improve Homeopathy in Sri Lanka ?



- (c) If so, will he table such letters together with the replies sent by him to Dr. Corea ?
- (d) What action has he taken regarding Dr Corea's proposals to improve Homeopathy in Sri Lanka ?
- (e) Will he take immediate action to appoint a sub committee of the Consultative Committee of Health to examine the question of Homeopathy in Sri Lanka ?
- (f) If so, when ? If not, why ?

චන්ද්‍ර ගන්කන්ද මහතා (නියෝජ්‍ය නොබර ඇමතිතුමා)  
(திரு. சந்திர கணகந்த — சுகாதாரப் பிரதி அமைச்சர்)  
(Mr. Chandra Gankanda—Deputy Minister of Health)

- (a) 01.03.1979.  
He was re-appointed for a further period of 5 years w.e.f. 01.03.1984.
- (b) Yes.
- (c) No.
- (d) Dr. Corea is the President of the Homoeopathy Council. There is no unanimity regarding these proposals in the Council. Hence they have not been implemented.
- (e) Yes.
- (f) It will be taken up at the next meeting of the Consultative Committee.

**ශ්‍රී ලංකා විදේශ සේවා විභාගය, 1984**

இலங்கை வெளிநாட்டுச் சேவைய் பரீட்சை, 1984

SRI LANKA FOREIGN SERVICE EXAMINATION 1984

333/85

13. මෛත්‍රිපාල සේනානායක මහතා (සරත් මුත්තේට්ටුවේම මහතා - කලවාන - වෙනුවට)

(திரு. மைத்திரிபால சேனநாயக்க—திரு. சரத் முத்தேட்டுவெகம—கலவான — சார்பாக)

(Mr. Maithripala Senanayake - on behalf of Mr. Sarath Muttetuwegama - Kalawana)

විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගැනීම සඳහා 1984 වසරේ විභාගයක් පැවැත්වූ බව එතුමා දන්නේද?
- (ආ) එම විභාගයේ සමත්ව ඇති විභාග අපේක්ෂකයින් 1984 නොවැම්බර් මාසයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව දන්නේද?
- (ඇ) එහෙත් මෙම විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නොමැති බවත්, සමත් වී ඇති අපේක්ෂකයින් මෙතෙක් බඳවා ගෙන නොමැති බවත් එතුමා දන්නේද?
- (ඈ) එම විභාගයේ ප්‍රතිඵල විභාග නිකුත් කිරීමටත් සමත්ව ඇති අය බඳවා ගැනීමටත් එතුමා කටයුතු කරන්නේද?
- (ඉ) එසේ නම් ඒ කවදද?
- (ඊ) නොඑසේ නම් ඒ මන්ද?

வெளிநாட்டலுவல்கள் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) இலங்கை வெளிநாட்டுச் சேவைக்கு ஆட்களைச் சேர்த்துக் கொள்வதற்காக 1984 ஆம் ஆண்டில் பரீட்சையொன்று, நடாத்தப்பட்டதென்பதை அவர் அறிவாரா ?

- (ஆ) இப்பரீட்சையில் சித்தியடைந்த பரீட்சார்த்திகள் 1984 நவம்பர் மாதத்தில் தேர்வுகப் பரீட்சைக்கு அழைக்கப்பட்டார்களென்பதை அவர் அறிவாரா ?
- (இ) ஆயினும் இப்பரீட்சையின் பெறுபேறுகள் இற்றைவரை வெளியிடப்படவில்லையென்பதையும் சித்தியடைந்துள்ள பரீட்சார்த்திகள் இதுவரை சேர்த்துக் கொள்ளப்படவில்லையென்பதையும் அவர் அறிவாரா ?
- (ஈ) இப்பரீட்சையின் பெறுபேறுகளை உடனடியாக வெளியிடுவதற்கும், சித்தியடைந்துள்ளவர்களைச் சேர்த்துக் கொள்வதற்கும் அவர் நடவடிக்கை எடுப்பாரா ?
- (உ) ஆமெனில், அது எப்போது ?
- (ஊ) இன்றேல், ஏன் ?

asked the Minister of Foreign Affairs :

- (a) Is he aware that an examination was conducted in 1984 for recruitment to the Sri Lanka Foreign Service ?
- (b) Is he aware that the candidates who were successful at the examination were called for interview in November, 1984 ?
- (c) Is he aware that so far the results of this examination have not been released and the successful candidates have not been recruited ?
- (d) Will he take action to immediately release the result of that examination and recruit those who have been successful ?
- (e) If so, when ?
- (f) If not, why ?

ඊ. සී. එස්. හමීඩ් මහතා (විදේශ කටයුතු ඇමතිතුමා)

(ஜனாப் ஏ. சி. எஸ். ஹமீத் — வெளிநாட்டலுவல்கள் அமைச்சர்)  
(Mr. A. C. S. Hameed—Minister of Foreign Affairs)

- (a) Yes.
- (b) Yes.
- (c) Results were released on 31.05.85. Appointments were made from 1.7.85.
- (d) Does not arise.
- (e) Does not arise.
- (f) Does not arise.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

**Question No. 14.**

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Youth Affairs and Employment and Minister of Education, I ask for two month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவை மற்ருகு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

**පනත් කෙටුම්පත් පිළිගැන්වීම**

සාමාජිකයන්ගේ පැවැත්ම

**BILLS PRESENTED**

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත  
ඉහල සභාවේ පැවැත්වීමට පිටුපත්  
(නිකුත් කිරීම) සඳහා

**SRI LANKA STATE PLANTATIONS CORPORATION  
(AMENDMENT) BILL**

"To amend the Sri Lanka State Plantations Corporation Act, No. 4 of 1958."

පිළිගැනීමට ලද්දේ අනුමැතියෙන්, පළාත් පාලන, නිවාස හා දේශීය ඇමතිතුමා, මහාමාත්‍ය කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ හදිසි අවස්ථා මත පවතින පරිපාලන ඇමතිතුමා වෙතට එම පනත පිළිබඳව පැහැදිලි කරන ලදී. 1985 අගෝස්තු 6 වන අඟහරුවාද දෙවන වර කියවීමට යුතුය. එය මුද්‍රණය කළ යුතුය. එය කෙරෙහි කවර ප්‍රශ්න තිබේද?

පිරිමි අමාත්‍යවරයාගේ ප්‍රකාශන, වැඩසටහන, නිර්මාණ අමාත්‍යවරයාගේ පැවැත්ම සහ අමාත්‍යවරයාගේ ප්‍රකාශන සම්බන්ධයෙන් පැවැත්වූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට මහාමාත්‍යවරයා පිළිතුරු දුන් බව පෙනේ. 1985 අගෝස්තු 6 වන දිනට පැවැත්වූ සභා සාමාජිකයන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් පැවැත්වූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට මහාමාත්‍යවරයා පිළිතුරු දුන් බව පෙනේ.

Presented by Mr. M. Vincent Perera on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration; to be read a Second time upon Tuesday, 6th August 1985 and to be printed.

**දිළිඳු සහන පනත් කෙටුම්පත  
ඉහල සභාවේ පැවැත්වීමට පිටුපත්  
POOR RELIEF BILL**

"to make provision for the better regulation and administration of Poor Relief; and for matters connected therewith or incidental thereto."

පිළිගැනීමට ලද්දේ එන්. එච්. ජී. ජී. කුමාරතුංග මහතා විසිනි. 1985 අගෝස්තු 6 වන අඟහරුවාද දෙවන වර කියවීමට යුතුය. එය මුද්‍රණය කළ යුතුය. එය කෙරෙහි කවර ප්‍රශ්න තිබේද?

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව පැවැත්වූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට මහාමාත්‍යවරයා පිළිතුරු දුන් බව පෙනේ. 1985 අගෝස්තු 6 වන දිනට පැවැත්වූ සභා සාමාජිකයන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් පැවැත්වූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට මහාමාත්‍යවරයා පිළිතුරු දුන් බව පෙනේ.

Presented by Mr. N. H. A. M. Karunaratne, to be read a Second time upon Tuesday, 6th August 1985 and to be printed.

**වරප්‍රසාද : 'දිවයින' වාර්තා  
ප්‍රිවිලිජ් : 'DIVAINA' REPORTS**

එම්. චන්දන විජේසේන මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ලිමේන්තු ප්‍රධාන සාමාජිකයෙකු) (ශ්‍රී ලංකා විනිසුරු පෙරේරා - පාර්ලිමේන්තු කටයුතු, ක්‍රීඩා සහ ස්වයංපාලන අමාත්‍යවරයා) (Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip) I move,

"That arising out of the question of Privilege with reference to the news item captioned '1977 වසරේ සිට මන්ත්‍රී හිම මුදල් ගෙවීමට කෙටි 15ක්' appearing in the 'දිවයින' Sunday Edition of 26th May, 1985 which was referred to the Committee on Privileges by a

Motion passed by Parliament on 12th July, 1985, the following articles which also appeared in the " "be referred to the Committee on Privileges for determination under Stading Order 127 :-

- (a) Article under the Caption " මහ සිද්ධේන්ද්‍රාචාර්ය වැවිලි ලක්ෂ්මණන්! ප්‍රචී සිද්ධේන්ද්‍රාචාර්ය...? in the " දිවයින " of 31st May, 1985 ;
- (b) Article under the caption " ලක්ෂ්මණන් උපන්ද සිට ඇරැඹුණු දුක්කර කතා මදි! " in the " දිවයින " Sunday Edition of 2nd June, 1985 ; and
- (c) Article under the caption " ගරු මන්ත්‍රීතුමන්ලාගේ හිම වැටුප් කැපීමකින් ගෙවන. " in the " දිවයින " of 3rd June, 1985."

ප්‍රශ්නය සඳහා පිළිතුරු දීමට මහාමාත්‍යවරයා පිළිතුරු දුන් බව පෙනේ.  
Question proposed.

ලක්ෂ්මණන් ජයකොඩි මහතා (ශ්‍රී ලංකා විනිසුරු ජයකොඩි) (Mr. Lakshman Jayakody)

Sir, on the last occasion, you might recall a similar motion was submitted. We never debated that, nor did we vote on that. The Hon. Speaker then said that it was a passage - where a motion passes through Parliament to the Committee of Privileges. But in your speech this morning, when you were making your announcement you said, "passed in Parliament". It was not passed in Parliament. It was not debated, nor was a vote taken on it. According to this Resolution, it says "passed by Parliament".

නියෝජ්‍ය කථානායකතුමා (පිරිමි ප්‍රකාශකරු) (Mr. Deputy Speaker)

Order, please ! May I enlighten the hon. Member ?

ලක්ෂ්මණන් ජයකොඩි මහතා (ශ්‍රී ලංකා විනිසුරු ජයකොඩි) (Mr. Lakshman Jayakody)

May I finish ? After that you can enlighten me, Sir.

නියෝජ්‍ය කථානායකතුමා (පිරිමි ප්‍රකාශකරු) (Mr. Deputy Speaker)

No, the question has been put to the House this way. I am reading the record, the HANSARD, which says : "Question put, and agreed to"

ලක්ෂ්මණන් ජයකොඩි මහතා (ශ්‍රී ලංකා විනිසුරු ජයකොඩි) (Mr. Lakshman Jayakody)

Yes.

නියෝජ්‍ය කථානායකතුමා (පිරිමි ප්‍රකාශකරු) (Mr. Deputy Speaker)

That means it was passed by Parliament.

ලක්ෂ්මණන් ජයකොඩි මහතා (ශ්‍රී ලංකා විනිසුරු ජයකොඩි) (Mr. Lakshman Jayakody)

I do not know what you have put there, but that was not debated and there was no vote taken, because if there was a debate and a vote taken, we would have

voted against it. Secondly, at that time, on the 12th of July 1985, there certain allegations were referred to . Now subsequently, three other allegations are being introduced into the same Motion : Namely-

- (a) Article under the caption “මහ සිඤ්ඤෝලාව වැටුප් ලක්ෂ ගණනින්! ප්‍රංචි සිඤ්ඤෝලාව...?” in the “ දවස ” of 31st May, 1985 ;
- (b) article under the caption “ උක්තමයක් උපක්ඛ සිට ඇරිසර්ස් දක්නක් සිතට මද ! ” in the “දවස” Sunday Edition of 2nd June 1985 ; and
- (c) Article under the caption “ගරු මන්තීතුමන්ලාගේ හිස වැටුප් හැකි ඉක්මනින් වෙන්න” in the “ දවස ” of 3rd June 1985.”

This is obviously an afterthought because all these three -

නියෝජ්‍ය කථානායකතුමා  
(පිරිනිමිස් සභානායකර් අවර්තක්)  
(Mr. Deputy Speaker)

May I know what Standing Order you are referring to ?

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

Sir, this is not a Standing Order.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)  
(ති.ල. අනුර පණ්ඩාරනායක - எதிர்க்கட்சி முதலவர்)  
(Mr. Anura Bandaranaike-(Leader of the Opposition)

There are three new items appearing in the Motion.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

I am a raising a Point of Order.

නියෝජ්‍ය කථානායකතුමා  
(පිරිනිමිස් සභානායකර් අවර්තක්)  
(Mr. Deputy Speaker)

Is the Point of Order based on a Standing Order ?

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

Of course, under Standing Order 127 it is a matter of privilege.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

There is nothing to prevent me from elaborating the earlier Motion.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

If you look at these three dates, you will see it was definitely before the 12th July 1985. Now you are having an afterthought and now you are pushing three other captions into the same Resolution.

අනුර බණ්ඩාරනායක මහතා  
(ති.ල. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

That is not done. This type of thing should not be done.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

It can be done. There is nothing to prevent me from doing it.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

From what I gather and from what I feel this is what is called wilful persecution and now you are trying to hound the “Divaina”.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

That is a matter for the Chair. I say I am in order.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

What I want to say is, let there be no precedent of this nature because next week you will come again and say that there are three others and introduce three others.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති.ල. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I have the right to do it. - [Interruption]

කථානායකතුමා  
(සභානායකර් අවර්තක්)  
(Mr. Speaker)

Order, please !

අනුර බණ්ඩාරනායක මහතා  
(ති.ල. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

Do not allow him to do this type of thing.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්‍යමන් ඉයාක්කොඳි)  
(Mr. Lakshman Jayakody)

I wish to submit to you, Sir, that we are opposed to this type of activity. We are opposed to this type of Resolution and I would like you to put the motion to the House, so that we can vote against it. Very clearly we will vote against it. - [Interruption]

කථානායකතුමා  
(සභානායකර් අවර්තක්)  
(Mr. Speaker)

Order, please !

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I say that this is in order.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

We will vote against this particular Motion and we will go to the bitter end. It is not fair. This is wilful persecution of a Press. And not only that I know you are trying to hound the "Divaina". There is something up your sleeve.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

The "Divaina" is my next door neighbour. I have nothing against them. I do not think there is anything to prevent me from introducing this Motion. I am acting within my rights. I have nothing personal against them.

අනිල් මූණේසිංහ මහතා (මතුගම)  
(திரு. அனில் முணசிங்ஹ — மதுகம)  
(Mr. Anil Moonesinghe-Matugama)

I am not saying that it is something against the standing Order on Privileges, but it is highly improper because the Government was already knowledgeable about these matters. All these dates are preceding 12th July, 1985. Now why do they again bring this Motion adding new matter which they should have known at that time? It shows that either they are hounding somebody or they are not doing their work properly - I am very sorry to say - that this is highly improper. That is the position that we want to safeguard against.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

I have already approved this Motion, and in my announcement this morning I have said a Motion to refer these three articles to the Committee may be moved in the House. I am now putting this Motion to the House.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

Sir, we are going to object.

ප්‍රශ්නය විමසන ලදී.  
කටහමට අනුව "පක්ෂ" මන්ත්‍රීන්ට ජය බව නියෝජ්‍ය කථානායකතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

வினா எடுத்தியம்பப்பெற்றது.  
குரல்களின்படி "ஆம்" மேலொங்கிற்று என சபாநாயகர் அவர்கள் அறிவித்தார்கள்.

Question put.

MR. DEPUTY SPEAKER having collected the Voices, declared that the "Ayes" had it.

අනුර බණ්ඩාරනායක මහතා  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

Divide!

මෙමුසාල සේනානායක මහතා (මැදවට්ට)  
(திரு. மைத்திரிபால சேனநாயக்க — மதவாச்சி)  
(Mr. Maithripala Senanayke-Medawachchiya)

The hon. Member for Kalawana and myself are refraining from voting. The two of us are refraining since we are Members of the Privileges Committee.

පාර්ලිමේන්තුව 43 වන ස්ථාවර නියෝගය යටතේ-පක්ෂව 57 : විරුද්ධව 7 : යනුවෙන්-වෙදුණේය.

பாராளுமன்றம், 43 ஆம் நிலைக் கட்டளையின்படி பிரித்தது : சாஃபாக 57 ; எதிராக 7.

The Parliament divided under Standing Order No. 43 : Ayes 57 ; Noes 7.

### පාර්ලිමේන්තුවේ කටයුතු

பாராளுமன்ற அலுவல்

### BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I move,

"That the proceedings on Item 1 of Public Business appearing on the paper be exempted at this day's sitting from the provisions of Standing Order No. 23."

ප්‍රශ්නය විමසන ලදී. සහභාගී මතය.  
එහි බිලි කෙරුණු අනුමැතියක් ලෙසට.

Question put and agreed to.

### මහජන ආරක්ෂක ප්‍රකාශනය

பொதுமக்கள் பாதுகாப்பு பிரகடனம்

### PUBLIC SECURITY PROCLAMATION

දු. හ. 10.25

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration, I move,

"That the Proclamation dated July 17, 1985 made by the President under section 2 of the Public Security Ordinance (Chapter 40), as amended by Act, No. 8 of 1959 and Law, No. 6 of 1978, bringing into operation the provisions of Part II of the aforesaid Ordinance throughout Sri Lanka, be approved."

Mr. Deputy Speaker, under the provisions of Clause 155 (8) of the Constitution, we need two-thirds of the whole number of Members of Parliament to pass this Resolution.

On the last occasion, on 21st June 1985, I made a statement before this House in support of the need to extend the operation of the Emergency Regulations, I recalled the events that enabled us to see some light at

the end of the tunnel. The events that followed brought a glimpse of hope that the dark clouds of aggression that hang over our land may soon be dispersed. The untiring efforts of our President to resolve the grievances through the process of dialogue reached fruition when a delegation sent by the Government met the TULF and the militant groups for discussions at Thimpu.

I take this opportunity to express our grateful thanks to the Indian Government and to Shri Rajiv Gandhi in particular, for the role they played in creating an opportunity for the various groups to sit around the conference table. I also take this opportunity to thank the Government of Bhutan for all the facilities provided to hold the discussions.

As was clearly indicated by our Prime Minister, time and again, it was India's intervention that was necessary to persuade the Tamil militants even to think of negotiations. He referred to a statement made by Shri Rajiv Gandhi at the National Press Club in Washington. I quote from HANSARD Volume 35, column 988 of 21.6.1985. The statement says :

"If you see the actions that we have taken during the past six or seven months you will see that not only India but all the countries in the region are bringing about a new atmosphere of friendliness and co-operation in South Asia".

He further referred to a statement made by Appapillai Amirthalingam in Madras as reported in the Daily News of the same day :

"Appapillai Amirthalingam, Leader of Sri Lanka's main Tamil Political Party, the Tamil United Liberation Front, told the Press Trust of India News Agency, the guerillas were observing a ceasefire. 'The militants have agreed to a ceasefire in deference to the Indian Prime Minister's wishes', he said in Madras."

It will therefore be seen that what the Prime Minister has stated has in fact come to pass.

It is also heartening to see that during the past few days the Prime Minister of India has made certain positive statements regarding the situation in Sri Lanka.

He has made it quite clear that India stands for the unity and integrity of Sri Lanka and that the separatist Tamils in Sri Lanka cannot ask for anything more than what exists in India.

At the Thimpu talks the Leader of the Sri Lanka delegation, in his opening statement on 9th July 1985,

had clarified that, while the aim of the conference was to take a new look at the problems facing the Tamils in order to find a lasting and effective solution to their problems, the search for such a solution must be based on the sovereignty and unity of Sri Lanka and the unitary character of its Constitution and be acceptable to all communities. This is stated in the written report presented to the Cabinet on the return of the delegation.

However, the Tamil representatives have said that the proposals were not an adequate response to the aspirations of the Tamil people and that a solution could not be found within the present unitary Constitution. It had been made clear to them that the Sri Lanka Government's proposals did take into account the need to grant autonomy for all citizens of the country alike and that no political settlement can be arrived at on the basis of any special privileges to a single community.

The Tamil representatives had informed the conference that although the Government's proposals did not meet the aspirations of their people they would consult their organizations and return to Thimpu in August for further discussions.

There was an understanding to abandon armed violence as a preliminary to the search for a lasting peace. However, it was disquieting to observe that some of the Tamil groups had grossly violated this understanding while the talks were going on at Thimpu. The Government on its part proceeded to reduce the curfew hours, restored the movement of tains, allowed fishing off the coast and took steps to reduce the activity of the forces, in order to restore normalcy.

However, violence in the North and the East does not seem to have abated as yet. Acts of highway robbery and looting by groups have continued. A number of ordinary citizens who were suspected as informants had been victims of lamp-post killings. The Principal of a leading school in Jaffna who stood for peace and understanding was shot in cold blood. Thefts of vehicles, office equipment and machinery from a number of Government institutions have continued.

I wish to give a statistical summary of the main incidents that had taken place during the period 18th June 1985 to 17th July 1985.

SUMMARY OF INCIDENTS IN NORTH AND EAST FROM  
18.6.1985 TO 17.7.1985

	Jaffna	Vavuniya	Batticaloa	Trincomalee
1. Murder of Civilians	03	-	02	02
2. Robberies of Vehicles at Private Institutions & Residences	16	31	07	06
3. Robberies of Vehicles at Public Institutions	17	13	06	02
4. Bombs & Firearms attacks on Public Institutions including Police Stations	-	01	-	-
	36	45	15	10

[එම්. වික්‍රමසිංහ මහතා]

In this manner the understanding to cease hostilities has been violated on many occasions in the course of the month. The armed forces had to be engaged to meet such situations.

Unruly elements in the North and the East have been on the rampage when all efforts were being directed towards achieving a lasting solution to the existing problem. Some of these groups even carried their activities into other parts of the country as well. A well-hatched plot to take the life of His Excellency the President was detected in the nick of time on 11th July 1985 due to the vigilance of the Police. Investigations have revealed that one the militant groups was involved, their plan being also to cause a heavy explosion near the President's Office.

I do not want to deal with this incident in detail as investigations are still proceeding. A large number of youths suspected of complicity are being questioned.

In the light of these developments it is unlikely that unruly elements will desist from striking again. We cannot escape the fact that tension still exists. Our appeals to restore peace and our magnanimity have not been fully reciprocated. We have still to continue to be vigilant. While praying for increasing cordiality among all parties and groups till the resumption of the Thimpu talks and thereafter, we must be on our guard to avoid being taken unawares till such time as we are able to restore trust between us and our compatriots in the North and the East.

In the light of these circumstances, Mr. Deputy Speaker, the operation of the Emergency Regulations will have to go on for a further period. I therefore appeal to all Members of this House to vote for this Motion.

ප්‍රශ්නය සභානායක කරන ලදී.

வினா எடுக்கப்பட்டபிறகு  
Question proposed.

ප්‍ර. සා. 1035

මොතිපාල සේනානායක මහතා (මැදවර්තීය)

(திரு. மைத்திரிபால சேனநாயக்க — மதவாச்சி)

(Mr. Maithripala Senanayake—Medawachchiya)

ගරු නියෝජ්‍ය සභානායකතුමනි, වෙඩි තැබීම්, මිනී මැරීම් ආදී මිනිස් ඝාතනවලින් පිරී ඉතිරි ගිය අවුරුදු දෙකකටත් වැඩි කාලසීමාවකින් පසුව යම් විධියකින් ඒ තත්ත්වයෙන් ඊට බෙරා ගැනීමේ තත්ත්වයකට දැන් පත්වී තිබීම ගැන අපගේ සන්තෝෂය අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. දැම ජාතියකටම සාමයෙන්, සමගියෙන් මේ රටේ ජීවත්වීමට හැකිවන පරිදි අද ඇතිවී තිබෙන තත්ත්වයෙන් අනාගතයේදී නියම බේරුමක් ඇතිවේවා කියන ප්‍රාර්ථනයයි අපි මේ අවස්ථාවේදී කරන්නේ.

මේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට ඉන්දියාවේ සහාය අපට ලැබී තිබෙනවා. මම හිතනවා ඉන්දියාවට පමණක් නොවෙයි, ඒ ගැන ඉන්දියානු අගමැති ජර්ජි ගාන්ධි මැතිතුමාටත් අපි සියලුදෙනාගේම

ස්තුතිය මේ අවස්ථාවේදී පුදකිරීම යෝග්‍යය කියා. පසුගිය කාලය තුළදී යම් යම් ගැටීම් ඇතිවුණත්, අපි බලාපොරොත්තුවෙනවා දැනට ඇති තත්ත්වය තුළින් සාමය ඇතිකර ගැනීමට හැකියාව ලැබෙව් කියා.

මම විශේෂයෙන්ම සන්තෝෂයි මේ අවස්ථාවේදී මතක් කරන්න මේ තත්ත්වය උදකර ගැනීමට ඉන්දියන් රජයේ සහාය ලබාගැනීම අවශ්‍යය කියා අප පක්ෂයේ තායිකාට කිහිපවරක්ම ප්‍රකාශ කර තිබෙනවා. ඒ වාගේම එතුමිය විදේශ සංචාරයක යෙදී පැමිණියාට පසුව විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ප්‍රකාශයෙන් වගන්ති කීපයක් පමණක් මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. 1985 ජූලි මස 8 වැනිදා 'දවස' පත්‍රයේ පළවූ ඒ ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙනවා :

" එසේ වුවද අප ප්‍රවේශම විය යුත්තේ අපේ රටට යෝග්‍යතම විසඳුම කුමක් විය යුතුදැයි පහදා විකිණීමට කරගැනීමේදීය. කුමන විසඳුමක් හෝ වෙවා එය සාධාරණ විය යුතුය. මහ ජාතිය වූ සිංහල ජනතාවටත්, ද්‍රවිඩ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් සාධාරණය විය යුතුය. බලය බෙදාගැනීම, පාලනය විමර්ශන කිරීම සහ ද වටිනා අදහස් බව සැබෑය. එහෙත් අද පවතින තත්ත්වය ඉදිරියේ දී කුමක් හෝ වෙවා ස්ථාවර හිඬුමක එකම සාරගර්භ පදනම විය යුත්තේ සාධාරණත්වය බවයි. අපේ හැමිම, ඒ සාධාරණත්වය සියළු ජන කොටස් කෙරෙහිම පැවැත්විය යුතුය. එසේම අපගේ ජනතාව එකිනෙකා අවිශ්වාස නොකරන එකිනෙකාට බව තැනී. සියළු දෙනාගේම සැහීමත් දියුණුවත් සඳහා සාධාරණ අයිතිවාසිකම් භුක්ති විදින මිත්‍රයක් වශයෙන් වාසය කරන පිරිසක් කිරීමට අප ගත යුතු පියවර මොනවාදැයි ද තීරණය කළ යුතුය. "

මෙසේ කල්පනා කිරීමේ දී යම් විධියක බලය බෙදවීමක් අවශ්‍ය යයි හැඟෙන්නේ නම් ඊට අදාල වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවද අප පැහැදිලිව විකිණීමට කළ යුතුය. එනම් එසේ බලය බෙදවීම බල ජනතා කුමන්ත්‍රීය යුතුද ? එම ජනතා බලතල හා වගකීම විය යුත්තේ කුමන අංශද ? එසේම ඒකීය රාජ්‍යයක මුල් ධර්ම නොපිරිහෙන සේ, කුමන ආණ්ඩුක්‍රමික අගෝපාංග අවශ්‍ය වන්නේද, යන්නයි. "

මය විදියට කියාගෙන ගිහිල්ලා, අවසාන වශයෙන් එතුමිය කියනවා :

" අප කිසිසේත්ම අමතක නොකළ යුතු යි, දැනට පවතින සාකච්ඡා ගනුදෙනු ආරම්භ වූයේ වගකීමෙන් තොර රාජ්‍ය පාලන කටයුතු මග හැරීමක් නිසා සිදුවූ අක්‍රමවත්වුරු බෙදවැටීමකට නමුත් නමුත් ආරක්ෂාව නොසැපයූ රජයක් ඉදිරියේ තිබුණමල දිස්වූකයේ සිංහල ජනතාව දුකෙන් පලා යාමෙනුත්, පසුව බව. "

අපගේ පක්ෂයේ අදහස මන්න මිකය කියන්න එකයි එතුමිය ඒ ප්‍රකාශයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ. අපේ ජාතියේ ඉරණම විසඳන මේ හාරදුර ප්‍රශ්නයේදී හුතක් දුරට මේ රටේ මහජනතාවටත්, මේ ගරු සභාවටත් විශ්වාසයට ගෙන නැතැයි කියන ප්‍රකාශය මේ අවස්ථාවේදී මට කරන්නට සිදුවී තිබෙනවා. අපට යම් විධියක ආරාධනා ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ ඉන්දියාවේ පත්‍රවල පළකරන ලිපිවලින් උපුටාගත්දෝල් මේහි පත්‍රවල ප්‍රසිද්ධ කිරීමට ගැනියාවක් තිබෙන නිසයි.

මෙම ප්‍රශ්නය විසඳන ආකාරය පාර්ලිමේන්තුවටත් ජනතාවටත් වසන් කරන බවක් පෙනෙනවා. ඊටට ජාතියට වැදගත් මෙවැනි දෙයක් ජනතාවට රහසක් ලෙස තබා ගන්නේ නැතිව මහජනතාවට මේ ගරු සභාවට විශ්වාසයට අරගෙන ඒ සියලු දෙනාගේම විශ්වාසය තුළින් මෙම ප්‍රශ්න විසඳීම ඉතාමත්ම අවශ්‍ය බව මේ අවස්ථාවේදී කියන්නට සිදු වී තිබෙනවා. එය කළ හැක්කේ ඇත්ත ඇති සැවි කීමෙන් පමණක් බව ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. තුස්තවාදී සැකකරුවන් 643 දෙනෙක් නිදහස් කරන බව ඉන්දියාවේ පුවත්පත්වල පළ වී තිබුණු බවක් 1985 ජූලි 11 වන ද පුවත්පත්වල පළ වී තිබෙනවා. එය මෙහි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ස්ථිර කළා. නමුත් ඇත්තවශයෙන්ම මොකක්ද වුණේ ? ගරු රාජ්‍ය ඇමතිතුමා එය එසේ නොවේ යයි ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ පත්‍රවල මෙන්න මේ විධියට පළ වී තිබුණා :

"Terrorist Suspects Freed"  
Government has decided to release 643 suspects."

ඒ පුවත පළ වුණයින් පසුව ජූලි 11 වන ද ' දි අයිලන්ඩ් ' පත්‍රයේ මෙන්න මේ විධියට පළ වී තිබෙනවා :

"Meanwhile, the lifting of the curfew in Sri Lanka and the release of 643 suspected terrorists by the Sri Lankan authorities has been welcomed in New Delhi as being a positive step to assist in finding a solution at the Thimpu talks."

ඒ කියන්නේ අපට ඒ රටින් පමණයි. කෙළින්ම ප්‍රධානති දන ගන්නට සිදු වී තිබෙන්නේ. මේ රටේ ජනතාවත්, මේ ගරු සභාවත් විශ්වාස කර පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම ගැන අපගේ කණගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනෑ. ඊට පස්සේ එදම ගරු රාජ්‍ය ඇමතිතුමා මෙන්න මේ විධියට කියා තිබෙනවා :

“Answering questions from the press, Mr. de Alwis denied reports from Madras that the Sri Lankan delegation at Thimpu had agreed to release 500 terrorist suspects now in custody.”

මේ කාරණය සම්බන්ධයෙන් මොන විධියේ තත්ත්වයක්ද ඇති වී තිබෙන්නේ කියන එක මගේ මතය විධියේ පරස්පරවරෝධී ප්‍රකාශයක් තුළින් මේ රටේ මහජනතාවට දැන ගන්නට ලැබී තිබෙන්නේ. ඉන්දියාවේ “fප්‍රන්ට්ලයින්” නමැති සඟරාවේ ප්‍රධානතියක් පල කර තිබෙනවා. එය ‘දිවයින’ පත්‍රයේ පල වී තිබුණා. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට පියවර ගතරකින් යුත් පැලයුමක් හා කොන්දේසි මාලාවක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වී ඇති බව පල වී තිබුණා. නමුත් මේ රටේ සිටින මහජනතාවට ඒවා දැනගැනීමට කිසිම මාර්ගයක් නැහැ. ඒ කාරණය ජූලි 23 වැනි ද ‘දිවයින’ පත්‍රයේ පල වී තිබුණේ මෙන්න මේ විධියටයි :

“මෙම කාලය තුළදී ශ්‍රී ලංකා රජයේ පහත සඳහන් පියවර ගනු ඇත. ඉස්කවැදි කටයුතු ක්‍රියාත්මක වූ ප්‍රදේශයෙහි වාහන ගමනාගමනය පිළිබඳව පනවා ඇති දඬු නීතිරීති ඉවත් කරනු ලබන අතර එහි ප්‍රකාශයට පත්කොට ඇති තහනම් කලාප නියෝගයද ඉවත් කරනු ඇත.”

මගේ මතය විධියට කොන්දේසි හතරක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සමගම ඒ අනුව, ඉස්කවැදි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන කොන්දේසි ප්‍රකාශයට පත් කර තිබුණා. ජූලි 22 වැනි සඳුදා ‘දී අයිලන්ඩ්’ පත්‍රයේ මෙන්න මේ විධියට ඒකක් කියා තිබෙනවා :

“Madras journal publishes action to be taken by the Sri Lanka Government and action to be taken by the other side for the political solution of this question.”

මගේ මතය විධියට තුන් වැදුරුම ක්‍රමයකට එය ක්‍රියාත්මක කරන්නට අදහස් කරන බවයි. මේ පත්‍රවල ප්‍රකාශවලින් අපට පැහැදිලි වෙන්නේ. මේ කොන්දේසි මොනවාද කියන එක අද වන තුරු මේ ගරු සභාවට ඉදිරිපත් කර තිබෙනවාය කියා මම හිතන්නේ නැහැ. ඇත්තවශයෙන්ම මෙම ප්‍රශ්නය සාධාරණව විසඳ ගැනීමට හැකි වන පරිදි කටයුතු කරනවා නම් අපි ඒ ගැන සැකයක් ම වන අතර, එසේ ගන්නා තීරණ මේ රටේ ජනතාවටත් දැන ගත හැකි වන පරිදි මේ ගරු සභාව තුළින් ප්‍රකාශයක් කිරීම ඉතාමත්ම අවශ්‍ය බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

ඒවාගේම අතිගරු ජනාධිපතිතුමා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. එය 1985 ජූලි මාසයේ 25 වැනිදා “සත්” පත්‍රයේ පල වී තිබුණා. “fපා ඊස්ටන් ඉකොනෝමික් රිවිව්” කියන පත්‍රයේ “සලමන් අලී” නැමැති පුවත්පත් කලාවේදියාට එතුමා කියා තිබෙන්නේ මෙන්න මේ විධියේ විස්තර සහිතවයි :

“I am confident I will get over it. I will listen to the Tamils, the Opposition parties, the clergy, my own Ministers and party men and everybody else who has anything to say on this matter but it is I who shall have to decide what is right. Once that decision is made, it will have to be supported by a majority in the Cabinet. Those who do not support it will have to go.”

එතුමා තම අවසාන තීන්දුව ගන්නවාය කියලයි කියන්නේ. අද පත්‍රය ගෙන බලන්න. ඉන්දියාවේ, පන්ජාබයේ ප්‍රශ්නය ගැන සාකච්චා කළ අගමැති රජීව් ගාන්ධිතුමා තමා අවසාන තීන්දුව ගන්නවාය කියා නැහැ. එතුමා කියන්නේ ඉන්දියාවේ විරුද්ධ පක්ෂයට ඒ ගැන දකුම් දී සෑම දෙනාගේම සහාය ඇතිව එය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවයි. මේ අවස්ථාවේදී අපි අහන්නේ ගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවාද මේ රටේ ජනතාවගේ කැමැත්ත නැතිව සිය කැමැත්තෙන් තීරණයක් ගන්නට කියන එකයි. ඒ අතරම ගරු ආරක්ෂක ඇමතිතුමා කියනවා. අපි මහජනතාවගේ කැමැත්ත ඇතිවයි මේ සම්බන්ධ තීන්දුවක් ගන්න බලාපොරොත්තු වන්නේ කියා. මෙයින් කොයිකද ඇත්ත කියන එක මේ රටේ ජනතාවට දැන ගන්නට අවශ්‍යයි. ජනාධිපතිතුමා මේ ගන්නා තීන්දුව මහජනයාගේ කැමැත්ත ඇතිව අනුමත කරන්නට හැකියාවක් තිබෙනවා නම් වැදගත් වන බවයි විශේෂයෙන් අපි ප්‍රකාශ කර සිටින්නේ. මේ රටේ මහා ජාතිය වන සිංහල ජාතියට

අසාධාරණයක් නොවන විධියට, සුළු ජාතීන්ටත් සාධාරණය ඉෂ්ට වන පිළිවෙලට, මේ ප්‍රශ්නය විසඳා ගන්නට හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඒ සඳහා ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. නමුත් මහජනතාවගේ අනුමතිය ඉතාමත් අවශ්‍යය කියන එක මේ අවස්ථාවේදී නොකියාම බැහැ. මහජනතාවගේ අනුමතිය ලබාගෙන සදකාලීන විදියට මේ ප්‍රශ්නය විසඳන්නට ක්‍රියා කරන්න ඕනෑය කියන එකයි අපි මේ අවස්ථාවේදී කියන්නේ.

ඒවාගේම එතුමා ඉන්දියාවේ “ජේන්ට්ලිමන්” කියන සඟරාවටත් ප්‍රකාශයක් කර තිබෙනවා. එය ජූලි මාසයේ 21 වන ඉරිදා “දී අයිලන්ඩ්” පත්‍රයේ පල වී තිබෙන්නේ මෙන්න මේ විධියටයි :

“President J. R. Jayewardene has said in an interview with an Indian magazine ‘Gentleman’ that the government would not go to the country either at a General Election or Referendum on the degree of autonomy to be granted to the Tamils.”

එහෙම කියලා අනෙක් අතින් මම මූලින් කී ප්‍රකාශය කර තිබෙනවා. ඒ කියන්නේ, මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් ඇතිමක් නොකර වැඩි දෙනෙක් එකඟ වූණත් නැතත් මම ඒක ඉෂ්ට කරන්නට යනවාය කියන එකයි එතුමාගේ ප්‍රකාශයෙන් කියලා තිබෙන්නේ. එම නිසා, මහජනතාවගේ අනුමතිය නැතිව මේ තීරණ ක්‍රියාත්මක නොකරන හැටියටයි අපි මේ රජයට කියා සිටින්නේ. ඒවාගේම බලගත්කාරයෙන්, තර්ජනයෙන් මේ ප්‍රශ්නය විසඳන්නට බැරි බවත් පැහැදිලි කළ යුතුව තිබෙනවා. එම නිසා අපි රජයට කියා සිටින්නේ යම් තීරණයක් ඇත්නම් ජනතාවට, රටට හෙළි කරන්නය කියලයි. එසේ හෙළි කිරීමෙන් පසුව, මේ රටේ මහා ජාතිය වන සිංහල ජාතියටත්, ඒවාගේම අනෙක් සුළු ජාතීන්ටත් සාධාරණය ඉටුවන විධියට, එසේම කාටත් පිළිගන්නට පුළුවන් විධියට ඒ තීරණය ක්‍රියාත්මක කළ හැකි වේය කියලයි අපි බලාපොරොත්තු වන්නේ.

මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළයුතු කරුණු දෙකක් තිබෙනවා. පසුගියදා අනුරාධපුරයේ ඇතිවුණු අවාසනාවන්ත සිද්ධියේදී වෙඩි වැදී මරණයට පත් වූණු අයගෙන් යැපෙන්නන්ට මොන විධියේ සහනයක් සලසා දී තිබෙනවාද යන ප්‍රශ්නය පලවූවෙන් මේ අවස්ථාවේදී අහන්න අපට සිදු වී තිබෙනවා. එද මම මේ කාරණය ගැන ප්‍රශ්න කළ විට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධ වාර්තාවක් බලාපොරොත්තු වන බව කීවා. ඒ වාර්තාව ලැබුණාද ? ඒ අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් මේ පිරිසට දී තිබෙන සහන මොනවාද ? රජයෙන් දී තිබෙන සහන මොනවාද ? යන ප්‍රශ්න මම මේ අවස්ථාවේදී විශේෂයෙන් අහනවා. රජය ඒ ගැන කරුණු පැහැදිලි කිරීම අවශ්‍යයි.

මම ඉස්පිරිතාලයට ගොස් ඒ ලෙවුන් බැඳු අවස්ථාවේදී එකම පවුලේ දෙන්නෙක් වෙඩි වැදී සිටිනු මට දකින්නට ලැබුණා. පියා වෙඩි වැදී ඇදේ සිටිනවා. පුතාටත් වෙඩි වැදීමෙන් සිදු වූණු තුවාල නිසා ඔහු ඇදෙන් නැගිටින්නවත් බැරි තත්ත්වයකට පත් වී සිටිනවා. ඔය විධියේ දුප්පත් පවුල්වල ජනතාවට රජයෙන් මොන විධියේ ආධාර දී තිබෙනවාද යන ප්‍රශ්නයයි මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අහන්නේ.

අනෙක් කරුණ පාවක්කුලම් ප්‍රදේශය ගැනයි. මෙය පන්තරයෙන් පල වී තිබුණා. වටිනියාවේ පාවක්කුලම් නමින් සිංහල උප දිසාපති කොට්ඨාශයක් තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ තත්ත්වය මොකක්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් අපට ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් ප්‍රකාශ වූණේ නැහැ. පාවක්කුලම් ප්‍රදේශයේ සිංහල මහජනතාව ගමේ පත්සලට වී සිටින බවයි පන්තරයේ පල වූණු වාර්තාවෙන් අපට දැනගන්නට ලැබුණේ. ඒ සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් කරන හැටියට ඉල්ලන ගමන් අනාථ වූවන්ට දිය යුතු ආධාර වැඩිකල් යන්නට මන්නෙන් දීමට කටයුතු කරන ලෙසත් නැවත වරක් ඉල්ලීමත් මම නිහඩ වෙනවා.

පු. ගා. 10. 52  
 ඩී. චින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)  
 (திரு. டி. வினசன்ட் டயஸ் - பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்)  
 (Mr. D. Vincent Dias - Deputy Minister of Regional Development)  
 ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගද්සි නීති දිර්ඝ කිරීමේ විවාදය පැවැත්වෙන මේ අවස්ථාවේදී මැදවච්චියේ ගරු මන්ත්‍රීතුමාගේ (මෙමුත්‍රීපාල සේනානායක මහතා) කතාවෙන් පසු මාත් මේ විවාදයට සහභාගී වන්නට

[වී. තිසේරත්න විසින් මහතා]

කල්පනා කළා. අප රටේ මේ භයානක තත්ත්වය ඇතිවීමෙන් පසු මේ භයානක උවදුර ඇතිවීමෙන් පස්සේ මාසයෙන් මාසයට අපි මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය මගින් ඒ තත්ත්වය ගැන මේ ගරු සභාවේ සාකච්ඡා කරලා මේ ගරු සභාව මගින් මුළු ලෝකයටම අප රටේ ඇති වි තිබෙන ඒ තත්ත්වය පිළිබඳව පැහැදිලි ලෙස කරුණු අවබෝධ කර ගන්නට මේ රජය අවස්ථාවක් ඇති කර දී තිබෙන බව තමුත්තාත්සේ දන්තවා. තමුත් මැදවර්තියේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවෙන් ඵලදායී වූණු වෝදනාව නම් අද රටේ වෙන්වේ මොනවාද යන්න ගැන අවබෝධයක් ජනතාවට ලැබෙන්නේ නැත කියන එකයි. අද රටේ තිබෙනවා වැනි වාතාවරණයක් එතුමන්ලාගේ ආණ්ඩුව තිබුණු 1971 කාලයේදී තිබුණාද යන කාරණය මම එතුමාට මතක් කර දෙන්න කැමතියි. අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා එවකට විරුද්ධ පක්ෂයේ නායකයා හැටියට කටයුතු කරන කාලයේදී මැදවර්තියේ ගරු මන්ත්‍රීතුමාගේ රජයට 1971 දී ක්‍රස්තවැදී උවදුරට මුහුණ දෙන්න සිදු වූණු අවස්ථාවේදී ඒ විරුද්ධ පක්ෂයේ නායකතුමා කටයුතු කළ ආකාරය මම මැදවර්තියේ මන්ත්‍රීතුමාට මතක් කර දෙන්න කැමතියි. අපි එද පාර්ලිමේන්තුවේ කොමිටියක් ඒ කරුණ පිළිබඳව අවධානයෙන් සිටියා. මොන විධියේ පිළිවෙතක් එවකට තිබුණු රජය අනුගමනය කළාද යන වග අපි දන්නවා. 1971 දී තිබුණු ක්‍රස්තවැදියත් අද තිබෙන ක්‍රස්තවැදියත් අතර විශාල පරතරයක්, විශාල වෙනසක් තිබෙන බව අපි ඇත්තවශයෙන්ම පිළිගන්න ඕනෑ. ඒ ක්‍රස්තවැදිය රජයට පමණක් මුහුණ පාන්න තිබෙන ප්‍රශ්නයක්ය. රජය පමණක් ඒකට මුහුණ දිය යුතුය යන තර්කය මත එද එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා නම් 1971 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයට ඇත්තවශයෙන්ම ලොකු තර්ජනයකට මුහුණ පාන්න සිදු වෙනවා. රටේ ඇති වි තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලබා දෙන්නය කියා එද විරුද්ධ පක්ෂය විසින් විටින් විට ඉල්ලා සිටි බව මට මතකයි. මේ රටේ එද පැවැති සත්‍ය තත්ත්වය ගැන මහජනයාට පැහැදිලි කර දෙන්නය කියා එවකටත් ගාල්ලේ මන්ත්‍රීවරයා වශයෙන් සිටි දහනායක මහතාත්, විරුද්ධ පක්ෂයේ නායකතුමාත්, මැද කොළඹ ජලවූවැනි මන්ත්‍රීවරයා වශයෙන් සිටි අපේ ගරු අගමැතිතුමාත් විටින් විට මෙම ඉල්ලීම කර තිබෙනවා. තමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට විපක්ෂයට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. එපමණක් නොවෙයි, පාර්ලිමේන්තුවට එම සිද්ධීන් පිළිබඳ ප්‍රකාශයක් කරන්නටත් එවකට සිටි ගරු අගමැතිතුමා හෝ රජය උත්සාහ කර නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, 1971 අප්‍රේල් 21 වැනි දින ගැන්සාඩ් වාර්තාවේ, එවකට විරුද්ධ පක්ෂයේ නායකතුමා වශයෙන් සිටි වර්තමාන ජනාධිපතිතුමා විසින් කරන ලද කථාවක් මෙන් මේ විධියට වාර්තා වි තිබෙනවා.

අද රටේ සිදුවන බෙදුම්කරණ සිද්ධීන් පිළිබඳව මෙම මන්ත්‍රී මණ්ඩලයට දන්වා නැති තමුදු නිත්‍යානුකූල ලෙස මහජනතාව විසින් තෝරා ගන්නා ලද රජයක් පෙරලා දැමීම සඳහා බිහිවූණු ක්‍රියා මාර්ගයක් උපයෝගී කරගැනීම අප විසින් අනුමත නොකරන බව ප්‍රකාශ කිරීම මගේ යුතුකම වේ. රටේ නීතියත් සාමයත් යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගනු ලබන සෑම අවශ්‍ය පියවරක් පිළිබඳව අපේ සහයෝගය පිරිනමමු.

ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා කම රාජකාරි ඉටු කිරීමට ක්‍රියා කරන්නා වූද, එමෙන්ම වඩා හොඳ සමාජයක් බිහිවූණු ක්‍රියා මාර්ගයක් මගින් ඇති කළ හැකිය යන මිථ්‍යා විශ්වාසය කෙරෙහි නොමඟ යවන ලද්ද වූද, යන මේ දෙකොටසටම අයත් අපේම සහෝදරීය සහෝදරීයන් අතර වැඩිදුරටත් මරණ ඇතිවීම වැළැක්වීම පිණිස එකමුතුව ක්‍රියා කරමු.

දැනට පවත්නා අවාසනාවන්ත තත්ත්වය උපයෝගී කරගෙන එමගින් වැරදි සෙවීමට හෝ දේශපාලන වාසි ලබා ගැනීමට තැත්කිරීම අපි තරයේ නොදැකිමු. ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා අප සියලු දෙනාම සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. සාමයේත්, ප්‍රගතිසේත් එකම මාර්ගය එය වේ. ඒ සඳහා වෙනත් මඟක් නොමැත.

ඒ වගේම ගාල්ලේ මන්ත්‍රීතුමා (ආචාර්ය ඩබ්ලිව්. දහනායක) විසින් රටේ තිබෙන හදිසි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට අවසර ඉල්ලා තිබෙන බව මේ ගැන්සාඩ් වාර්තාවේම සඳහන් වෙනවා. තමුත් එයට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එද 1971 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය එම තත්ත්වයට මුහුණ දුන් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ක්‍රියා කර තිබෙන්නේ මෙන්න මේ ආකාරයටයි. අද වර්තමාන රජයට, ශ්‍රීමත් ජනාධිපතිතුමාට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වි තිබෙන අවස්ථාවේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවැනි සහයෝගයක් ලැබෙනවාද කියා මම අසන්න සතුටුයි. වචනයකින් හරි සහයෝගයක් ලැබෙනවාද කියා මා අසන්න කැමතියි. ඒ උදවිය පාර්ලිමේන්තුවේදී යම් ප්‍රකාශයක් කරනවා. පාර්ලිමේන්තුවෙන් පිටත ඒ අයගේ රැස්වීම්වලට ගොස් ජට වඩා හාත්පසින්ම විරුද්ධ ප්‍රකාශයක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම අද ගෙනයන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් බව මේ අවස්ථාවේදී කියන්න ඕනෑ. මහජනතාවත් අද ඒ බව අවබෝධ කරගෙන තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඒ උදවිය උත්සාහ කරන්නේ කොයි විධියේ දෙයක් ලබා ගන්නටද කියන එක මහජනයා අවබෝධ කරගෙන තිබෙනවා. 1971 මුලදී වුණ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යම් ප්‍රකාශයක් කරන්නට ඉදිරිපත් වි තිබෙන්නේ ජූලි මාසයේදීයි. අප්‍රේල් මාසයේ 24 වෙනි ද අගමැතිතුමා විසින් පත්වලට කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ආර. ඩයස් බණ්ඩාරනායක මහතා විසින් ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එය ඉදිරිපත් කළේත් රාජ්‍යය කථාවක් සම්බන්ධයෙන් කථා කරන අතරේයි. එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් ඒ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නට ඉදිරිපත් වූණේ නැහැ. තමුත් අද ඒ උදවිය මොනවාද කියන්නේ ? ජට හාත්පසින්ම විරුද්ධ දෙයක් අද කියනවා. තමුත්තාත්සේලා දන්නවා ඇති හදිසි නීතිය විවාද කිරීම මාසයකට වරක් බැගින් පාර්ලිමේන්තුවේදී සිදු වෙන බව. ගරු අගමැතිතුමා වෙනුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඇමතිතුමා විසින් ගැම මාසයක වරක්ම එම මාසය තුළදී රටේ ඇතිවූණු අපරාධ පිළිබඳව, වෙනත් සිද්ධීන් පිළිබඳව, විදේශීය වශයෙන් දේශීය වශයෙන් ඇතිවූණු කාරණා පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරනවා. එය නැහැයි කියන්න තමුත්තාත්සේලාට බැහැ. ඒ වගේම පුවත්පත්වල සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව විස්තරයක් පළ වෙනවා.

සමහර අවස්ථාවලදී මහජනයා ප්‍රකෝප කරන දේවල් පළ කරන්නට බැහැ. අපි එය පිළිගන්නට ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමුත්තාත්සේලා මේ රට පාලනය කළ කාලයේ ඒ තත්ත්වය පිළිගන්නා. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැර ඇතැම් ප්‍රකාශන හා ඇතැම් සිද්ධීන් තිබෙනවා. එක්කෝටි ගැට ලක්ෂයක් ජනතාවට වගකිව යුතු රජයක් ගැටියට මහජනයාගේ ආරක්ෂාව පිණිස ඇතැම් ප්‍රකාශන ඉදිරිපත් කරන්නට බැහැ. එය තමුත්තාත්සේලාත් පිළිගන්නවා. 1971 සිට - තමුත්තාත්සේලා ආණ්ඩු කළ කාලයේ සිට - අනුගමනය කළේත් ඒ පිළිවෙතයි. එසේ තිබියදී දැන් අපට කියනවාද, මේ හැම දෙයක්ම ඉදිරිපත් කර මහජනයා ප්‍රකෝප කර සම්පූර්ණයෙන් මුළු දිවයිනම ලේ විලක් බවට පත් කරන්නය කියා ? වගකිවයුතු රජයක් ගැටියට - මේ ප්‍රශ්නය පිළිබඳව දුරදක්නා කල්පනාවකින් යුතුව කටයුතු කරන රජයක් ගැටියට - එය කරන්නට බැහැ. මුළු මහත් ජනතාවම ඒ තත්ත්වය පිළිගන්නවා.

ඊළඟට අපි බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් කරන්නේ මොනවාද කියා. පාර්ලිමේන්තුවේදී එක ප්‍රකාශයක් කරනවා ; මහජන රැස්වීම්වලට ගොස් තවත් ප්‍රකාශයක් කරනවා ; විටින් විට පක්ෂ නායිකාව තවත් ප්‍රකාශයක් කරනවා ; පක්ෂ නායිකාවගේ නැදැසින් වික - බැහැලා වික හා දුවලා වික - තවත් ප්‍රකාශයක් කරනවා. මේ අන්දමේ දෙබිඩි පිළිවෙතක් අනුව තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් කල්පනා කරන්නේ ; කටයුතු කරන්නේ.

මේ ගරු සභාවේ මේ ප්‍රශ්නය සාකච්ඡා කරන අවස්ථාවක බොහොම පැහැදිලිව කල්පනා කර ගරු අගමැතිතුමා ප්‍රකාශ කළා. ක්‍රස්තවැදී ව්‍යාපාරයට ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙන බව. එතුමා එසේ ප්‍රකාශ කළ බව මට මතකයි. එතුමා ඒ ප්‍රකාශය කළ අවස්ථාවේදී සමහර අය - විරුද්ධ පාර්ශ්වයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු - එය පරිභවයට භාජනය කළ බවත් මට මතකයි. තමුත් අද තත්ත්වය කුමක්ද ? අද ක්‍රස්තවැදී ප්‍රශ්නයේදී අපි බිම තබන්නය කියා කවුද ඉල්ලීම් කරන්නේ ? විශේෂයෙන්ම මම විරුද්ධ පාර්ශ්වයෙන් අගන්න කැමතියි. ක්‍රස්තවැදීන් මේ පිළිබඳව ගුරු උපදෙස් ගත්තේ කාගෙන්ද කියා. අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනෑ ක්‍රස්තවැදීන් ගුරුගුරුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව ඇතුළතින්ද කියා. අපි බිම තබන්නය කියා මවුත්ට නියෝග ලැබෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළතින්ද කියා.

නියෝජ්‍ය කථානායකතුමා  
(ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක) (Mr. Deputy Speaker)

Order, please ! නව විනාඩි 5 යි, කාලය තිබෙන්නේ.



ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. D. Vincent Dias)  
Yes, Sir.

ඉන්දියාව තුළ පවතින බලවේගය උදව් උපකාර කොඳුන බව කිවිමත්, තුළුතුවදී කඳවුරු ඇති බව ප්‍රතික්ෂේප කළත්, ඉන්දියාවත් තුළුතුවදී තුළුතුවදී අතර ඇති එවැනි සම්බන්ධකම් උඩ එද අගමැතිතුමා ඉන්දියාවට එල්ල කළ වෝදකාව අද පොදුවේ කාටත් පිළිගන්න සිදු වී තිබෙනවා. එද පුවත්පත්වල - විශේෂයෙන් ඉන්දියා පුවත්පත්වල - මදුරාසියෙන් තම්බුණු ඉන්දියාවේ කොටසක් ප්‍රාන්තවලත් ඇති තුළුතුවදී කඳවුරු පිළිබඳව වාර්තා පල වී තිබුණු බව අපට මතකයි. ඒ නිසා අපි කල්පනා කර බලන්නට ඕනෑ. මෙයට ජාත්‍යන්තර සම්බන්ධකමක් තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගය තිබෙනවා. මේ ප්‍රශ්නය සම්බන්ධව ඉන්දියාවේ ක්‍රියා පිළිවෙත් අපට පැහැදිලිව පෙනෙනවා. ඉන්දියාවේ රජය මේ ප්‍රශ්නයට මොන ආකාරයට මැදිහත්වී තිබෙනවාද කියා අපට පෙනෙනවා. තමුත් මේ ප්‍රශ්නය විසඳන්නට ඉන්දියාවේ රජය මැදිහත්වී සිටීම ගැන අපි සන්නේෂයි. මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමාත් (මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා) සමඟ මමත් එකඟ වෙමු. අපට මේ ප්‍රශ්නය තිබෙනවා වගේම ඉන්දියාවටත් පත්රාම ප්‍රශ්නය තිබෙනවා. පත්රාම ප්‍රශ්නය විසඳීමට යම් පියවරක් ගන්නා යයි අද පත්‍රවල තිබෙනවා. ඒ නිසා අපි සන්නේෂ වෙන්නට ඕනෑ. තමුත් අරගෙන තිබෙන්නේ කොයි විධියේ පියවරක්ද කියන එක ගැන ස්ථිර ප්‍රකාශයක් තැබූ. කොන්දෙයි මොන විධියේ ඒවාදයි ඉදිරිපත් කර තැබූ. කොන්දෙයි ඉදිරිපත් කරන්නාදී තමුත්තාත්දේලා අපට කියනවා. කෝ ඒ අයගේ කොන්දෙයි ?

මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. Maithripala Senanayake)  
ඉන්දියාවේ පත්‍රවල තිබෙනවා.

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. D. Vincent Dias)

ලංකාවේ ඒවා ගැන ඉන්දියාවේ පත්තරවල තිබෙන ඒවා පිළිගන්න බැහැනේ. ලංකාවේ පත්‍රවල තිබෙන ඒවාගේ පිළිගන්න ඕනෑ. තමුත්තාත්දේලාට ලංකාවේ ඒවා ගැන කිසි විශ්වාසයක් තැබූ. ලංකාවේ පත්‍ර ගැන විශ්වාසයක් තැබූ.

මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. Maithripala Senanayake)

රාජ්‍ය ඇමතිතුමා එකක් කියනවා ; ජාතික ආරක්ෂක ඇමතිතුමා එකක් කියනවා.

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. D. Vincent Dias)

තමුත්තාත්දේලා ලංකාවේ පත්‍ර විශ්වාස කරන්නේ තැබූ. ඒකගේ වෙලා තිබෙන්නේ.

මම බොහෝම සන්නේෂ වෙමවා මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමා (මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා) එතුමාගේ කායිකාවගේ දේශපාලන ජීවිතය පිළිබඳව අභිතන්දන උදෙසක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇති පුවත්පත් වාර්තාවක් ගැන සඳහන් කරන්න. මේ දිනවල සිරිමාවෝ ඛණ්ඩාරනායක මැතිණියගේ දේශපාලන ජීවිතයේ රජන ජයන්තිය පැමිණීමේ අභිතන්දන උදෙසක් කේෂාවක් ඇතෙහිනාය කියා "දිනකර" පත්‍රයේ පල වී තිබෙනවා. තමුත්තාත්දේ මේ පත්‍රයටත් විශ්වාස කරන්න කියා මම කියන්නේ මෙය මැතිණියගේ දුටුගේ පත්‍රය නිසයි. ඒකටත් පිළිගන්නෙ තැන්නම් පුදුමයි. ඒ රජන ජයන්තිය අභිතන්දන කමිටුවේ සභාපති මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමායි. මෙම උත්සවයේ පුරෝගාමියා වී ඇත්තේ ද එතුමායි. මෙම උත්සවය අලලා ඉතා රසවත් ලීපියක් ඛණ්ඩාරනායක මැතිණියගේ දියණියගේ පුවත්පතක් වශයෙන් සැලකෙන ඒ "දිනකර" පත්‍රයේ මැද පිටුවේ පල කර තිබෙනවා. ඒහි තැනෙක අපේ මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා ගැන සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි :

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ තුන්වන)  
(ඉලාහ් ආම්. හාමීම් ශිෂාක් - කොළඹ මුහුණත අර්ඝ්‍යාත්තරා)  
(Mr. M. Haleem Ishak-Third Colombo Central)  
තමුත්තාත්දේ ඒ පත්‍රයට ලං වෙලාද ?

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. D. Vincent Dias)

මම ලං වෙලා තැබූ. තමුත්තාත්දේ විකක් අගනෙත ඉන්න. ඊට පස්සේ කථා කරන්න.

එම්. හලීම් ඉෂාක් මහතා  
(ඉලාහ් ආම්. හාමීම් ශිෂාක්) (Mr. M. Haleem Ishak)

තමුත්තාත්දේ පොඩි සපෝට් එකක් දෙන්න.

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(ශ්‍රී ලංකා. ඩී. ඩයස් උපාය) (Mr. D. Vincent Dias)

දුටුගේ පත්‍රයේ මෙසේ කියනවා :

"ඛණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා උරුමය අනෙකුත් වුවාට පසු ඇගේ පුතා සමඟ බලලෝකී සම්බන්ධකම් පා අයිතිවාසිකම් පැහැර ගැනීමට තැත් කළේ මේ අභිතන්දන කියා ය.

ඒ සඳහා රජයේ බලවතුන්ගේ ද සහයෝගය ලබාගෙන ගොඩනැගිල්ලද කොල්ල කා තවු මගට බැස්සේ ද මේ අභිතන්දන නායකයා ය.

ඇගේ පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති බලතල රඳවා ගැනීමට සකස් කරන ලද්දකැයි දඩි වැඩිපිළිවෙලක් ප්‍රචාරය කරගෙන ගියේ ද මේ අභිතන්දන පුරෝගාමියා ය."

පසුගිය කාලයක මැතිණිය කරගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරයක මුල් තැනක් ගත්තේද මේ අභිතන්දනකයාගේ බිරිඳ සමඟ පත්‍ර වාර්තාකරුවකු කළැයි කියන දුරකථන සාකච්චාවක් ඇතුළත් කැසට් පටියක් සම්බන්ධයෙන් බව ද මෙම පුවත් පතේ විස්තර කර තිබෙනවා.

එවකට ඛණ්ඩාරනායක මැතිණියට පක්ෂපාතීව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුට විරුද්ධව මහා අධිකරණයේ අංක 1191/82 දරණ අපරාධ තවුට පැවරුවා. මෙම ලීපියෙන් පෙන්වා දී ඇත්තේ, මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ පැවති විශේෂ කාරක සභාවේදී මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා ගෙළි කළ කරුණු අනුව පක්ෂ නායකයින්ට විරුද්ධව තවු පැවරූ බවයි. මෙම තවුට ඉදිරිපත් කරන ලද්දේ ජනමත විචාරණ සමයේ ය. ඒ ජන්ද ව්‍යාපාරයේදී මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා ඇතුළු කල්ලිය ලාමිපුව දිනවා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්නට දඩි උත්සාහයක් දැරූ බවත් "දිනකර" පත්‍රයෙන්ම පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 33 නේ ගෙළි කර තිබෙන විශේෂ කාරක සභාව ඉදිරියේදී සාක්ෂි දුන් මෙමන්ත්‍රීතුමා සේනානායක මහතා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අසන ලද ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දී ඇති බව වාර්තා වී තිබෙනවා.

" ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා : මොන විධියේ උපදෙස් ඒ පිරිසට දී තිබුණි කියලද ඒ අය කීවේ ?

සේනානායක මහතා : යම් විධියක කඩාකප්පල්කාරී වැඩිපිළිවෙලක් දියත් කළුණු කියලයි. ඒ කියන්නේ රජයට විරුද්ධව යම් යම් වැඩිපිළිවෙලවල් දියත් කළුණු කියලයි.

ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා : මොනවද ඒ අයට කරන්න කියා තිබෙන්නේ ? සේනානායක මහතා : විදුලි බලාගාරවල ඇති මුත්තේපෝමර්වලට බෝම්බ ගහන්න, පාලම් කඩන්න, ඔන්න මය අන්දමේ වැඩිපිළිවෙලක් තිබුණා කියා."

1985 ජූලි මස 23 වැනි අභ්‍යන්තරවද " දිනකර " පත්‍රයේ පල වූ මෙම වාර්තාවට " අභිතන්දන හකුරු යවින් කකුරු " යන ශීර්ෂ පාඨය යොදා තිබෙනවා. මෙම ශීර්ෂ පාඨය වෙනුවට " ලැජ්ජා තැනි කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි " කියා යෙදුවා නම් එය වඩා සුදුසු බවයි මම හිතන්නේ.

නියෝජ්‍ය කථානායකතුමා  
(චීර්‍යාත්‍රීජ් ජපාතායකර් අචාර්කර්) (Mr. Deputy Speaker)

Order please ! We have a very strict schedule.

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(**ಶ්‍රී. ඩී. ඩයස්**)  
(Mr. D. Vincent Dias)

මෙම විවාදයට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් දීම ගැන මම සතුටින් සිටිමි. ඒ එක්කම අපට කියන්න තිබෙන්නේ නිම්පු සාකච්ඡා ලබන අගෝස්තු වේදි යළි පැවැත්වීමට කටයුතු කෙරෙන අතර උතුරුකරයේ යම් යම් ප්‍රදේශවලටත් ඇතුළු වීම අපේ ප්‍රදේශවලටත් යම් යම් තර්ජන එල්ල වී තිබෙන බවයි. විරුද්ධ පාර්ශ්වයේ ඇතුළු කොටස් අද නොපෙනෙන තුස්තවාදයක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන බවත් අපට පෙනෙනවා. මේ බව වැඩිකල් යන්නට පෙර රටවත්, ජනතාවටත් දැන ගැනීමට පුළුවන් වෙයි. එම නිසා මේ රටේ මහජන සාමය ආරක්ෂා කිරීම පිණිස හදිසි නීතිය අවශ්‍ය වන බව ප්‍රකාශ කරමින් මා නවතිනවා.

ප්‍ර. හා. 11.11

**රිචඩ් පතිරණ මහතා (අක්මමන)**  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරණ - අක්මමන**)  
(Mr. Richard Pathirana - Akmeema)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව නැවතත් මේ ගරු සභාවට ඉදිරිපත් කර තිබෙන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වචන කිහිපයක් කථා කිරීමටයි මා නැති සිටියේ.

පළමුවෙන්ම මා කියන්න කැමතියි, මැදවර්තීය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා (මෙමුච්චල සේනානායක මහතා) සඳහන් කළ පරිදි මෙම ප්‍රශ්නය සාමකාමී සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදම පක්ෂ බව. අපේ පක්ෂයේ මතය වූයේ - දීර්ඝ කාලයක් තිස්සේ අපි ඒ මතය ඉදිරිපත් කර තිබෙනවා - සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳාගත යුතුය යන්නයි. ඒ වාගේම අපේ නායිකාවන්, අපේ පක්ෂයන් ඉදිරිපත් කර තිබෙන තවත් මතයක් තමයි, යම්කිසි විසඳුමකට එළඹෙන්නේ නම්, ඒ විසඳුම ජනතාවගේ අනුමතිය සඳහා ඉදිරිපත් කළ යුතු බව. එය මේ රටේ වැඩි ජනතාවගේ මතයයි. භූතනයේ නිම්පු නුවරදී හෝ වේවා, ඉන්දියාවේදී හෝ වේවා, වෙනත් කවර ස්ථානයකදී හෝ වේවා මෙම ප්‍රශ්නය විසඳීම සඳහා යම් විසඳුමකට එළඹුණහොත් එම විසඳීම ජනතාවට ඉදිරිපත් කර ඒ සඳහා ජනතාවගේ අනුමතිය ලබා ගත යුතුයි.

මට කලින් කථා කළ ගරු නියෝජ්‍ය ඇමතිතුමා කීවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙබිඳි පිළිවෙතක් අනුගමනය කරනවාය කියා. මේ දෙබිඳි පිළිවෙත අනුගමනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව තමන්ගේදේශයේ ආණ්ඩුව බව මා එතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. තමන්ගේදේශයේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමති ලෙසින් ඇතුළත්වූදී ඇමතිතුමා "දිවයින" පත්තරයේ ගයිර්ක ජෙරුසිංහ සමග කළ සාකච්ඡාවේදී මොකක්ද කියා තිබෙන්නේ? 1985 ජූලි 7 වැනිදි "දිවයින" පත්තරයේ එතුමා කියූ දේ මේ විධියට සඳහන් වෙනවා :

"භූතනයේ තීරණය මහජන අනුමතියට"

දෙමළ තුස්තවාදීන් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග භූතනයේදී කෙරෙන සාකච්ඡා මගින් කවර තීරණයක් ගනු ලැබුවත් එය මහජන අනුමතිය සඳහා ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂක ඇමති ලෙසින් ඇතුළත්වූදී මහතා 'දිවයින' ඉදිරි සංග්‍රහයට පැවසීය.

තමුත් තමන්ගේදේශයේ ගරු ජනාධිපතිතුමා මොකක්ද කියා තිබෙන්නේ? "ජේන්ට්ලමන්" - GENTLEMAN - කියන සඟරාවේ වාර්තාකරු සමග එතුමා මොකක්ද කියා තිබෙන්නේ?

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා)  
(**ශ්‍රී. ගාමිණී අත්තුකුරාල - ග්‍රීෂ්මේෂ්**)  
(Mr. Gamini Atukorale - Deputy Minister of Youth Affairs & Employment)

මොකක්ද ඒ සඟරාවේ නම?

**රිචඩ් පතිරණ මහතා**  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරණ**)  
(Mr. Richard Pathirana)  
ජේන්ට්ලමන් "සඟරාව."

එම සඟරාවේ වාර්තාකරු සමග කළ සාකච්ඡාව 1985 ජූලි 22 වැනි දින "සත්" පත්තරයේ සඳහන් වෙනවා. එහි සඳහන් පරිදි නීතියෙන් මේ සාකච්ඡාවට යැවීමේ ඇයි කියා අසන ලද ප්‍රශ්නයට එතුමා දී තිබෙන පිළිතුර නම් ජනතාවගේ ඉදිරියට යන්නේ නැතිව, ජනමත විචාරණයක් තිසන්නේ නැතිව, ජනතාවගේ නියෝජ්‍යයන් නැතිව, ව්‍යවස්ථාව අනුව දෙන්න පුළුවන් දෙයක් දෙන්න එසේ නීතියෙන් යැවූ බවයි. ජූලි එක්සත් විමුක්ති පෙරමුණට ජනමත විචාරණයක් ඕනෑ නැහැ, ඉන්දියාවට ජනමත විචාරණයක් ඕනෑ නැහැ, ඕවිඩි තුස්තවාදීන්ට ජනමත විචාරණයක් ඕනෑ නැහැ, මටත් ජනමත විචාරණයක් ඕනෑ නැහැ, ඒ නිසයි එම සාකච්ඡාවට නීතියෙන් යැවීමේ කියා ජනාධිපතිතුමා එහි තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ජාතික ආරක්ෂක ඇමතිතුමා පත්තරයට ප්‍රකාශ කර තිබෙනවා, ඒ ගන්න තීරණය ජනතාවට ඉදිරිපත් කරනවාය කියා. තමුත් ජනාධිපතිතුමා කියනවා කිසිම ජනමතයකට එය යොමු කරන්නේ නැහැ කියා. මා කියන්නේ බොරු නම් තමුත්තාගේ මේ පත්තරය, 1985 ජූලි 22 වැනි දින "සත්" පත්තරය කියවා බලන්න. මෙය "අයිලන්ඩ්" පත්තරයෙන් තිබෙනවා. "සත්" පත්තරයේ තිබෙනවා. "ඒ අපට ජනමත විචාරණයක් ඕනෑ නැහැ, ටී. යූ. එල්. එච්. එකට ඕනෑ නැහැ, මටත් (ජනාධිපතිතුමාටත්) ඕනෑ නැහැ, ඉන්දියාවටත් ඕනෑ නැහැ, එම නිසා මෙය ජනතාවට ඉදිරිපත් කරන්නේ නැහැ" කියලයි තිබෙන්නේ. මේ දෙබිඳි ප්‍රතිපත්තිය මොකක්ද කියා මම අහනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක ඇමතිතුමා-

**චන්ද්‍ර රණතුංග මහතා (මාවතැල්ල)**  
(**ශ්‍රී. චන්ද්‍ර රණතුංග - මාවතැල්ල**)  
(Mr. Chandra Ranatunga - Mawanelle)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජනාධිපතිතුමා එහෙම දෙයක් කීව්වාය කියා පත්‍රයක පළ වී ඇති බව මේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා. ඒ වාර්තාව පත්‍රයෙන් කියවන්නට පුළුවන් නම් හොඳයි.

**රිචඩ් පතිරණ මහතා**  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරණ**)  
(Mr. Richard Pathirana)

මම කියවන්නම්. මේ වාර්තාව පළ වී තිබෙන්නේ ජූලි මාසයේ 22 වනදා "සත්" පත්‍රයේ. ගරු ජනාධිපතිතුමාගේ පින්තුරයකුත් මෙහි පළ කර තිබෙනවා. මම ඒ වාර්තාවෙන් කොටසක් කියවන්නම් :

"The Tamil United Liberation Front (TULF) does not want one, and we don't want one either."

"රෝපරත්ඨම්" එක ඕනෑ නැහැයි කියලයි, මේකෙ කියන්නේ.

Q : Is this why you sent your lawyers to Delhi ?

A : Yes. We want to find out how far we can go towards granting autonomy without having a general election or a referendum."

ඒට වැඩිය මොකක්ද? තමුත්තාගේට සිංහල තේරෙන්නේ නැති නිසා ඉංගිරිසියෙන් අහනවා. මහා මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් වුවමනා තැනැයි එතුමා කියා තිබෙනවා.

**අනුර බණ්ඩාරනායක මහතා**  
(**ශ්‍රී. අනුර බණ්ඩාරනායක**)  
(Mr. Anura Bandaranaike)

ඉතින් ඒට වැඩිය මොනවාද පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ.

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(**ශ්‍රී. ඩී. ඩයස්**)  
(Mr. D. Vincent Dias)

ඒ කියවපු දේ අපට පුළුල්ව පැහැදිලි කියවන්නට කියන්න.

**රිචඩ් පතිරණ මහතා**  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරණ**)  
(Mr. Richard Pathirana)  
අගගෙන හිටියේ තැද්ද මගේ පරිවර්තනය?

වන්ද රණතුංග මහතා  
(**ශ්‍රී. ජන්තිර රනාතුංග**)  
(Mr. Chandra Ranatunga)

රෝපරත්වම් වුවමනා තැනැයි කියා එතැන කියල තැහැ.

රිචඩ් පතිරණ මහතා  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරාණ**)  
(Mr. Richard Pathirana)

මම සිංහලෙන් කියපු දේ තමුත්තාත්සේට තේරෙන්නෙ තැහැ.  
තමුත්තාත්සේට සිංහලත් තේරෙන්නෙ තැහැ.

වන්ද රණතුංග මහතා  
(**ශ්‍රී. ජන්තිර රනාතුංග**)  
(Mr. Chandra Ranatunga)

තමුත්තාත්සේට වැඩිය මට සිංහල තේරෙනවා. තමුත්තාත්සේට ඉංගිරිසි තේරෙන්නෙත් තැහැ. සිංහල තේරෙන්නෙත් තැහැ.

රිචඩ් පතිරණ මහතා  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරාණ**)  
(Mr. Richard Pathirana)

මම ඒ කොටස කියවන්නම් :

“Yes. We want to find out how far we can go towards granting autonomy without having a general election or a referendum.”

විමලා කන්නන්ගර මහත්මිය (ග්‍රාම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)  
(**ශ්‍රී.විමලා කන්නන්ගර — கிராம அபிவிருத்தி அமைச்சர்**)  
(Mrs. Wimala Kannangara - Minister of Rural Development)  
**Within the framework of the Constitution.**

රිචඩ් පතිරණ මහතා  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරාණ**)  
(Mr. Richard Pathirana)

ඒක බලපෑමක් කියන්නේ. ව්‍යවස්ථාව අනුව දෙන්නට පුළුවන් ඉහලම දේ දෙන්නට ජනාධිපතිතුමාට ඕනෑකම තිබෙනවා, ජනමත විචාරනයක් හෝ මහා මැතිවරණයක් තබන්නේ තැනුව. තමුත් ජාතික ආරක්ෂක ඇමතිතුමා කියනවා, කවර තීරණයක් ගන්නත් ජනතාවට එය ඉදිරිපත් කරනවාය කියා. එහෙම නම් මේ දෙබිඩි පිළිවෙත අනුගමනය කරන්නේ ශ්‍රී ලංකා තීරණය පක්ෂයද, තැන්නම් එක්සත් ජාතික පක්ෂයද කියා මම අගන්නට කැමතියි. අපි කවදවත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කර තැහැ.

වන්ද රණතුංග මහතා  
(**ශ්‍රී. ජන්තිර රනාතුංග**)  
(Mr. Chandra Ranatunga)

වාක්‍යයකින් කොටසක් පමණක් කියවන්නට එපා. සම්පූර්ණ වාක්‍යම කියවන්න. [බාධාකීර්මක්]

එම්. හලීම් ඉෂාක් මහතා  
(**ஜனப் எம். ஹலீம் இஷாக்**)  
(Mr. M. Haleem Ishak)

තමන්ටත් එපා. TULF එකටත් එපා. තුස්තවාදීන්ටත් එපා. ඉන්දියාවටත් එපා.

රිචඩ් පතිරණ මහතා  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරාණ**)  
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජූලි 23 වනදා “අයිලන්ඩ්” පත්‍රයේ මෙන්ම මෙහෙම ප්‍රවෘත්තියක් තිබෙනවා.

“Tiger training in Lanka”

ලංකාවේ උතුරු ප්‍රදේශයේ කොටි පුහුණු වන හැටි බොහෝම ලස්සනට පින්තූරයකුත් සමග විස්තර පළ කර තිබෙනවා. තමුත් මේ පැන්නේ. දකුණු පළාතේ, කවුරුත් හරි කෙහෙල් කැනක් හෝ කැපුවොත් කකුල් දෙකෙන් උස්සලයි පොලීසිය ගහන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම නවදුරටත් කියවන්නම්, පත්‍රවල පළ වූණු වාර්තාවලින්.

“ තුස්තවාදීන්ට ද්‍රෝහ වූයේ යැයි සාමාන්‍ය වැසියන් 16 දෙනකු මරති.”

ඒ ජූලි 1 වනදා “දිවයින” පත්‍රයේ පළ වූ වාර්තාවක්. ඒ සිද්ධිය ඇති වූණේත් රජය අවි බිම තබා පැත්තකට වූණෙට පස්සෙයි.

“ ඉන්දියාව තුස්තයන්ට අතහැරූ හඟවයි ”

ඒ ජූලි 3 වනදා ‘දිවයින’ පත්‍රයෙන්, අවි බිම තැබීම ගැනයි ඒ කියන්නේ.

“ තුස්තයෝ කෝට්ටේට පැහැර ගනිති ”

ජූලි 3 වන බදාදා “දිවයින” පත්‍රයෙන් මම කියවන්නම්.

“ තැගෙනහිර දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක ගබඩා කර තිබුණු රුපියල් කෝට්ටියකට ආසන්න වටිනාකමක් ඇති වි තොගයක් පසුගිය දින කීපය තුළදී තුස්තවාදීන් විසින් පැහැර ගෙන ගොස් ඇත.”

“.....තුස්තවාදීන් විසින් පැහැරගනු ලැබූ මුදල් සහ කරත්තවලින් එම වි ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ.”

එහේ රුපියල් කෝටි ගණන් වටිනා වි මුදල් සහ කරත්තවලින් අරගෙන යනවා. මෙහේ අවි බිම තබලා ඒ පැත්තේ සාමය පවතිනවාල.

ජූලි 18 වනදා “දිවයින” පත්‍රයේ ඇති මෙම ප්‍රවෘත්තිය මම දැන් කියවන්නම් :

“ තුස්තයෝ කඩා වැදී පවුල් 60 ක් පත්තනි (නෝමන් පලිභවඩන)

වවුනියාවේ පාවට්ටිකුලම් හි ගම්මානයකට කඩා වැදුණු තුස්තවාදීන් පිරිසක් එම ගම්මානයේ පදිංචිව සිටි සිංහල පවුල් 60 ක් පමණ බිය ගන්තවා පළවා හැර ඇතැයි උතුරේ ආරක්ෂක අංශ පවසයි.”

ජූලි 20 වන දා “දිවයින” පත්‍රයේ මෙන්ම මෙහෙම වාර්තාවක් පළ වී තිබෙනවා :

‘තුස්තවාදී ව්‍යාපාරයට උදව් ගන්න රත්තරන් සම්මාදමක’

‘කොටි රන් පවුම් අරමුදලක් අරඹයි.’

මෙන්ම තවත් ප්‍රවෘත්තියක් :  
“ ප්‍රහාරයක රහසක් හෙළිවේ.”

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(**ශ්‍රී. ඩී. ඩයස්**)  
(Mr. D. Vincent Dias)

තුස්තවාදීන් කියලද, කරන්නේ ? ඕක තමයි තුස්තවාදය කියන්නේ.

රිචඩ් පතිරණ මහතා  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරාණ**)  
(Mr. Richard Pathirana)

ඉන්න ටිකක් මම ඒ ගැන පෙන්වා දෙන්නෙමු.

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(**ශ්‍රී. ඩී. ඩයස්**)  
(Mr. D. Vincent Dias)

තමුත්තාත්සේගේ කතාවෙන් ඒ අයට සහයෝගයක් ලැබෙනවා. ප්‍රශ්නයක් ආවොත් ඒකට මුහුණ දෙන්න ඕනෑ. තුස්තවාදය කියන්නේ ඒකටයි. තුස්තවාදීන් පහර දෙන්නේ කලින් දැන්වා නොවෙයි.

රිචඩ් පතිරණ මහතා  
(**ශ්‍රී. රිච්ඡල් පත්තිරාණ**)  
(Mr. Richard Pathirana)

85.07.23 දින “දවස” පත්‍රයේ මෙහෙම තිබෙනවා :

“ උතුරු-තුගෙනහිර ආරක්ෂක හමුදාවලට පහර දීම යළි අරඹන ලෙස ද්‍රවිඩ ජලාම චිත්‍රකිති ‘කොටි’ සංවිධානය සිය කණ්ඩායම්වලට අණ දුන් රහස් පණිවිඩයක් ආරක්ෂක හමුදා විසින් හෙළිකර ගැනීමෙන් පසු ඒ ගැන විමසිලිමත්ව සුදුකමේ සිටින ලෙස රජයේ ආරක්ෂක අංශ උතුරු තැගෙනහිර ආරක්ෂක හමුදාවල උපදෙස් දී තිබේ.”

85.07.19 දින “දවස” පත්‍රයේ මෙහෙම තිබෙනවා :

“කෝකිලාසිහි වෙඩි තුවමාරු”

මේ කෝකිලාසිහි ප්‍රදේශයේ තුස්තවාදීන් සමග හමුදාව—

ඩී. වින්සන්ට් ඩයස් මහතා  
(திரு. டி. வினசன்ட் டயஸ்)  
(Mr. D. Vincent Dias)

තමුත්තාත්සේ පත්තරවලින් මක්කොම විස්තර කියවතවා. තමුත්  
මැදවච්චියේ ගරු මන්ත්‍රීතුමා (මෙමුත්‍රීපාල සේනානායක මහතා) කියන්නේ  
ජනතාවට විස්තර ලැබ්ලා නැහැ කියායි.

රිචඩ් පතිරණ මහතා  
(திரு. ரிச்சட் பத்திரனா)  
(Mr. Richard Pathirana)

මේ 85.07.07 "දවස" පත්‍රයෙන් :

"දුට්ඨ සැකකරුවන්ට මාපියා රැකවරණ"

මේ 85.07.09 "දවස" පත්‍රයෙන් :

"ගුනාත් සාකච්චාවලට විරෝධය පාමේ සාපතයේ හර්තාල්"

මේ 85.07.09 "දිවයින" පත්‍රයෙන් :

"නිමුදුකාර්ථය : සාපතේ හර්තාල්"

ත්‍රස්තවාදීන් මේ විධියට උතුරු නැගෙනහිර පළාත්වල වැඩ කරන විට මේ  
ආණ්ඩුව ඒවා තවත්වන්නේ නැත්තේ මොකද ? ජනතා විමුක්ති පෙරමුණට  
1971 දී සම්බන්ධ වූණය කියලා 1971 ලැයිස්තු කැවන අරගෙන දකුණේ  
නරුණයන්ට පොලීසිවලට ගෙතියලා තිබෙනවා. පසුගිය වතාවේ ශ්‍රී ලංකා  
කොමියුනිස්ට් පක්ෂයෙන් හමරාදුව ආසනයට තරඟ කළ ජෝර්ජ් රත්නායක  
මහත්මයාට පසුගිය දවසවල හමරාදුව පොලීසියට ගෙන ගියා. 1971  
ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධයි කියා. තමුත් සාපතයේ තරගය මැදදේ  
පිට්ටිවල යුද්ධය පුහුණු කරන්න රජය ත්‍රස්තවාදීන්ට ඉඩ දී තිබෙනවා. දැන්  
ඒවා ගැන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. [බාධා කිරීමක්] මම  
තමුත්තාත්සේට කියන්න කැමතියි. අද බෙහෙමාම හයිටේ මය විදියට  
කැහැනුවත් තව වික දවසක් යන විට. මේ පුහුණුව තුළින් මේ අරමුදල්වල  
ආධාරයක් ලබාගෙන ඒ අය පෙරට වඩා හොඳ යුදකමක් ඇතුළු ප්‍රහාරයක්  
ඉන් එල්ල කරන්න බලාපොරොත්තුවෙන් සිටින බව.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මම කියන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස්  
පක්ෂය කටයුත්තේ දෙබඩ පිළිවෙතක් අනුගමනය කළේ නැති බව. අපි හැඳුම  
කිව්වා, ඉන්දියාව සමග සාකච්චා කරන්න කියා. මෙතේ සමහරු ඉන්දියාවට  
ගොරවන කොට, සමහරු ඉන්දියාවට පුප්පතකොට, සමහරු ඉන්දියාව සමග  
සටන් කරන්න මිනෑ කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා ඉන්දියාවත්  
සමග සාකච්චා කර මේ ප්‍රශ්නය විසඳන්න මිනෑ කියලා. අපේ නායිකාව  
කිව්වෙන් ඒකයි. ඒ නිසා අපි - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - සතුටුයි මේ  
ප්‍රශ්නය විසඳනවා නම්.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, හදිසි තීතිය දීර්ඝ කරන මේ  
අවස්ථාවේදී මම කියන්න කැමතියි. 1980 ජූලි මාසයේ 20 වැනිදා දවසකට  
රුපියල් දහයක් වැඩියෙන් වැටුප් ලබාදෙන්න කියා වැඩ වර්ජනයක යෙදුණු  
මේ රටේ දහස් සංඛ්‍යාත රජයේ සේවකයින් ගැන. ඒ අය දහස් ගණනක්  
තවමත් රක්ෂාව නැතිව ඉන්නවා. මේ ගැන අපි දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම්  
කර තිබෙනවා. සමහර අමාත්‍යාංශ මගින් සමහර අයට නැවත රැකියාව ලබා  
දී තිබෙනවා. තමුත් සමහර අමාත්‍යාංශ නැවත රැකියාව දුන්නේම නැහැ.  
අත්ත ඒ අයට නැවත රැකියාව ලබාදෙන්න කියා අපි නැවතත් ඉල්ලනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, එපමණක් නොවෙයි. දැන් දැන් නැවත  
රැකියාව ලබා දුන් අයටත් අසාධාරණකම් කරනවා. ඔවුන්ට ගෙවූ හිඟ වැටුප්  
මුදල් නැවත ඒ අයගෙන් අයකර ගන්න කියා වතුලේබන යවා තිබෙනවා.  
සමහර විට රුපියල් 25,000, රුපියල් 30,000, රුපියල් 35,000, රුපියල්  
40,000 ආදී වශයෙන් හිඟ මුදල් ලබාගත් සේවකයින්ගෙන් නැවතත් ඒ මුදල්  
අය කරගන්න කියා දැන් වතුලේබන යවා තිබෙනවා. දෙපාර්තමේන්තු  
ප්‍රධානීන් මගින් ඒ මුදල් අයකර ගන්න හදනවා. එපමණක් නොවෙයි.  
උසස්වීම් දීමේදී මේ වැඩ වර්ජනය කළ සේවකයින් ගැන සලකන්නේ නැහැ.  
විශ්‍රාම යන විටත් 1980 ජූලි මාසයේ වැටුප් තලය මත තමයි. විශ්‍රාම  
යවන්නේ. ඒ වාගේම ඉතාමත්ම අසාධාරණ විධියට ඒ අය මාරු කිරීමත්  
කරනවා. මේ කාරණය දුන් වර්ෂ පහක් ගතවෙලා තිබෙනවා. ඒ අය පසුගිය  
දවසවල රැස්වීම් පවත්වා එය සැමරුවා. ඒ අය ඉතා කරුණාවෙන්  
ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා ඔවුන්ට නැවත රැකියාව ලබාදෙන්න කියා.  
තවමත් රැකියාව නොලැබුණු අය දහස් ගණනක් ඉන්නවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, තමුත්තාත්සේ දන්නවා අද වරප්‍රසාද  
ප්‍රශ්නයක් ප්‍රවෘත්ති පත්‍රයකට විරුද්ධව ඉදිරිපත්ව තිබෙනවා. මම ඉතාමත්ම  
කැමතියි මේ හදිසි තීතිය පාවිච්චි කරනවා නම්, මම කියන මෙන්ම  
දසහස් පුවත්පත් මර්දනය කිරීමට, අසහස් පුවත්පත් රාශියක් දැන් මේ රටේ  
තිබෙනවා. මම කැමති නැහැ මේ පුවත්පත් තමුත්තාත්සේට බලන්න  
දෙන්නවත්. මේවා අතිශයින්ම වැඩිහිටියන්ට සීමා වූ ප්‍රවෘත්ති පත්‍ර. "නිසර",  
"තුසර", "ලියනමරා" ඒවායින් සමහරක් මුද්‍රණය කර තිබෙන මේ වගේ  
පත්තර කොළඹ තරයේ පමණක් නොව ලංකාවේ සෑම පළාතකම පාහේ  
විකුණන්නට තිබෙනවා. එක පත්තර සාප්පුවකින් මේ වගේ පත්තර හාර-  
පත්සියයක් දවසකට විකිණෙනවා. මේවා වැඩිපුර ගත්තේ පාසල් යන  
ලමයිනුයි. මේවායේ ඇතුළේ තිබෙන දේවල් දෙමාපියන් කියවා බැලුවොත්  
පෙනෙයි, මේවා කියවීමෙන් ලමයින් කොයි පැත්තකට යොමු වෙයිද, හිතන්න  
පුරුදු වෙයිද කියා.

මේ හැම පත්තරයක්ම වාගේ ශ්‍රී ලංකා ජනරජය යටතේ ලියාපදිංචි කර  
තිබෙනවා. "නියම ක්‍රම", "නොයෙක් ක්‍රම" ආදිය ඒ පත්තරවල විස්තර කර  
තිබෙනවා. සාමාන්‍යයෙන් පාසල් යන ලමයින්ට මේවා දැන ගන්න මිනෑ  
විධියටයි, මේ පත්තර අවිච්චි ගහලා තිබෙන්නේ. මම ඒයේ මේ පත්තර ගරු  
මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙකුටත් පෙන්වුවා. ඒ වගේ පත්තර තහනම් කරන්න  
මේ හදිසි තීතිය ඉවහල් කර ගන්නවා නම් යෝග්‍ය බව පෙනෙනා දෙන්න  
කැමතියි.

අපි සෑම විටම ජනවාර්ගික ප්‍රශ්නය සාකච්චා මගින් විසඳනවාට කැමැති  
බවත්, එතෙකුදු වුවත් ඒ සාකච්චාවලදී එළඹෙන තීරණ ක්‍රියාත්මක කළ  
යුත්තේ මේ රටේ ජනතාවගේ අනුමැතිය මත පමණක් බවත් ශ්‍රී ලංකා නිදහස්  
පක්ෂය වෙනුවෙන් අවධාණයෙන් ප්‍රකාශ කරමින් මගේ වචන කීපය අවසාන  
කරනවා.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Hon. Member for Gampaha, you will have only ten minutes.

පූ. ගා. 11.26

එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගමපහ)  
(திரு. எஸ். டி. பண்டாரநாயக்க - கம்பஹ)  
(Mr. S. D. Bandaranayake - Gampaha)

Mr. Deputy Speaker, I wish to submit a few matters in this emergency debate. The cause of terrorism has been that grave injustices have been perpetrated on man in the name of democracy and safeguarding so-called democratic institutions. Therefore in the struggle to eliminate terrorism, let the world unite to eliminate the cause of terrorism, it is then that we can eliminate the terrorism. Therefore let each country feel its pulse and analyse the cause.

By the year 2001 the younger generations must be free of all fetters to develop a new era for World Peace.

Today in Sri Lanka the tamil speaking people have to resort to terrorism to win their human rights as a result of the Westminster system of party politics. The Bandaranaike-Chelvanayakam Pact as well as the Senanayake-Chelvanayakam Pact failed to materialise as a result of this system. That is why this system has to be destroyed for Sri Lanka to develop as a unitary and free and sovereign nation.

The Tamil representatives at Thimpu in Bhutan had based their solution to the National problem in Sri Lanka on four cardinal principles, viz. :-

(1) the recognition of Tamils of Sri Lanka as a distinct "Nationality" ;

(2) the recognition and guarantee of the "territorial integrity" of the identified Tamil "homelands" ;

(3) the recognition of the inalienable right of self-determination of the Tamil "Nation" ; and

(4) the recognition of the right to citizenship and other fundamental rights of all Tamils to look upon the island as their home.

In the formulation of the Bandaranaike-Chelvanayakam Pact these four cardinal principles were the basis of the agreement with the Tamil national minority in the country, because this is the inalienable right of every citizen of this country.

Unfortunately the present unitary constitution the Westminster form of Party politics was the one and only obstacle to finding a solution and quite rightly the Tamil representatives at Thimpu have pointed this out.

ජ. පී. පෝල් පෙරේරා මහතා (කඩුවෙල)  
(திரு. எ. பி. போல் பெரேரா — கடுவலை)  
(Mr. E. P. Paul Perera-Kaduvela)

With respect, I rise to a point of Order. I thought the hon. Members of Parliament have undertaken an oath of office to uphold and defend the present Constitution. It baffles me, Sir, that the hon. Member for Gampaha should be violating that oath of office by saying that the unitary Constitution is standing in the way of some proposals made elsewhere. I think the hon. Member is violating the oath he has taken. At this moment, I am bringing this to your notice, Sir.

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

I hope the hon. Member for Gampaha will not violate his oath.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා  
(திரு. எஸ். டி. பண்டாரநாயக்க)  
(Mr. S. D. Bandaranayake)

That is the reason for me to call upon all political parties who are equally responsible for the present debacle since independence to unite to destroy the Constitution ; otherwise the Constitution is going to destroy the whole Nation.

The Sinhala 74.6% the Tamil 18%, the Muslim 7% and the Burghers and Malays that make up the population of Sri Lanka must unite in Sri Lanka and

evolve a Constitution based on these four cardinal principles which will satisfy the aims, aspirations and cultures of all these communities, a Constitution that will unite all these communities into one Nation in the future, a Constitution that will bring about economic independence within one or two years to the poverty-stricken Sinhala, Tamil and Muslim masses after four hundred and fifty years of foreign domination. These are the aspirations of our people.

All political parties have to unitedly assist Shri Rajiv Gandhi, Prime Minister of India, in solving this problem without laying down conditions. All that the people expect from them is to unitedly agree or unitedly disagree. The people are not concerned about the positions they take up because that will further divide the Sinhala Buddhists in the country.

Mr. Speaker, let us make use of this emergency to bring up two other major problems that are very seriously aggravated after four hundred and fifty years of foreign rule.

One is the major disaster that took place in the Southern coastal belt in June this year. The plunder of coral from the reef of Lanka's beaches have weakened their resistance to the unusual high-tide that hit the South West coast causing severe destruction and suffering and leaving thousands homeless.

A survey conducted by the Coast Conservation Department has disclosed that annually 2,074,000 square meters of land are washed away into the sea due to the exploitation of these resources from areas between Kelaniya and Kalpitiya, Kelaniya and Galle, and Galle and Yala. The survey stated that in the Ambalangoda area nearly 8,265 metric tons of coral had been taken from the reef as well as the edges close to the shore line, 1,434 families are engaged in this game and nearly 208 kilns still operate despite stringent regulations.

I would advise the Government to give heed to the warning of Dr. Arthur C. Clarke that a separation of the country at Hikkaduwa is imminent if strong measures are not taken immediately, to allow nature to rebuild the coral reef which has been destroyed.

The other matter, Sir, is regarding the unusually large number of earthslips that occurred during the recent monsoon rains in July in the hill country, especially round about the catchment areas of the Mahaweli reservoirs. This is a warning to us all. Professor P. W. Vithanage, who heads the Peradeniya University's Geology Department, has told us that major rock fissures which could cause dangerous earthslips are visible in the hills of the Adam's Peak range above Maoussakelle Reservoir. It appears that

[එස්. ඩී. බණ්ඩාරනායක මහතා]

the rocks in the upper reaches of the hills have split into huge blocks, and the estates below Dalhousie, Morrow and Forres are threatened with earthslips. The reason for this state of affairs is the total clearance of forest cover.

In fact, almost all the work done today on irrigation projects are by foreign consultants, who have apparently not looked into this aspect where we are operating contrary to nature.

I have continuously brought to the notice of our people through this House that the tea plantations put up during the British period after cutting down the forest cover on the hill-tops is a grave danger and can upset the entire ecology of the country. On one side, the underground springs and springlets are almost dry, or those still left are in the process of drying up completely. On the other hand, soil erosion is taking place in a very big way from the hill-tops together with the silting of river-beds and exposing huge boulders on hill-tops to the vicissitudes of nature.

I have suggested time and again that all tea plantations, when the necessity arises for replanting, should be replanted with traditional forest cover in the hill country, and whatever cultivation is done, even vegetable plots on hill slopes, should be done after contour terracing, which is the traditional system adopted by our peasants during the last two thousand five hundred years before foreign domination. In point of fact, the time has come where in place of the tea plantation economy a new agro-based economy has got to be built up in the Mahaweli.

Sir, in conclusion, may I seek your indulgence in this respect and propose to the Government that two authorities be established under the existing Emergency for the rehabilitation of the coast, including the mangroves, and for the rehabilitation of our hill country, as both these problems have reached crisis proportions. Both these proposals must come under the Minister in charge of environment, who I think is the Hon. Prime Minister.

I suggest that a high-powered committee consisting of eminent people such as Dr. Cyril Ponnampereuma, Dr. Arthur C. Clarke, Dr. A. N. S. Kulasinghe, Professor P. W. Vithanage, Mr. Rodney Jonklass, Dr. Ranil Senanayake, Mr. A. D. A. H. Nanayakkara, Deputy Director of Irrigation and Mr. Mudiyanse Tennekoon (the peasant from Nikaweratiya not the politician, Sir) be appointed for this purpose.

ප්‍ර. හ. 11.35

ආර්යරත්න ජයතිලක මහතා (ගම්පහ දිසා ඇමතිතුමා)  
(திரு. அரியரத்ன ஜயதிலக்க - கம்பஹ மாவட்ட அமைச்சர்)  
(Mr. Ariyaratne Jayatillake - District Minister, Gampaha)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අත්මමග ගරු මන්ත්‍රීතුමාගේ (ඊටඩී පතිරණ මහතා) වෙච්ච කථාවට අපි සවිත් දිගෙන හිටියා. මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබෙන අඩුපාඩුකම් ගැන කියන්නට යෙදුණා.

පළමුවෙන්ම එතුමා කියන්නට යෙදුණා, රජය මේ ප්‍රශ්නය විසඳීම සඳහා කෙරෙන නිම්පු සාකච්ඡාවලදී ගන්නා තීරණ සම්බන්ධයෙන් කිසිම ජනමත විචාරණයක් කරන්නේ නැත, කිසි කෙනෙකුගෙන් අහන්නේ නැත කියා. මය විධියේ වටන මාලාවක් පුවත්පත්වලින් උපුටාගෙන කියන්නට යෙදුණා. මම හිතන විධියට සමහරවිට එතුමාට අහු කොටන්නට ඇති, එතුමා දක්වූ ප්‍රධානීන්හි පත්‍ර වාර්තාවේ ඒ ජේදයේම මෙන්ම මෙහෙම කොටසකුත් තිබෙන බව :

"We want to find out a solution to this. We want to find out a way to the solution of this problem."

එතුමාට මම මතක් කරන්නට කැමතියි. මේ රටේ අනාගතය විසඳීමේ භාර දුර ප්‍රශ්නයකදී මුළු රටේම ජනතාව නිම්පු තරගයට ගොස් නැත්නම් ලංකාවේ එක තැනකට එක් රැස්වෙලා සාකච්ඡා කිරීම ඉතාම අමාරු කාරණයක් බව. නිම්පු සාකච්ඡාවලින් කෙරෙන්නේ, මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට මාර්ගයක් සොයා බලන එක පමණයි. ගරු ජනාධිපතිතුමාගේ අවසරය ඇතිව, එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන පෙළේ ඇමතිතුමෙකු ක්.යා. නියෝගවා, ජනතාවගෙන් විමසලා මිසක් අවසාන වශයෙන් විසඳුමකට කොඵන බව. මෙවැනි බරපතල කාරණාවක් ගැන සාකච්ඡා කරගෙන යාමේදී අවිධිමත් අධික, පියවරෙන් පියවර කෙරෙන සාකච්ඡා ගැන හැම අවස්ථාවකම මේ රටේ ඉන්න හැම කෙනෙකුගෙන්ම කරුණු අසා විසඳීම ගන්න අමාරු බව තමුත්තාත්සේලා පිළිගන්නට ඕනෑ.

ඊටඩී පතිරණ මහතා  
(திரு. ரிச்சர்ட் பதிரான)  
(Mr. Richard Pathirana)

මගේ කථාවෙන් ඇහුවේ ගන්න විසඳුම ජනමතයකට ඉදිරිපත් කරනවාද නැත්ද කියන එක පමණයි. අපට තිබෙන ප්‍රශ්නය එයයි. අපි කියන්නේ ඒ විසඳුම ජනමතයකට ඉදිරිපත් කරන්න ඕනෑය කියලයි.

ආර්යරත්න ජයතිලක මහතා  
(திரு. அரியரத்ன ஜயதிலக்க)  
(Mr. Ariyaratne Jayatillake)

ජනමතයකට ඉදිරිපත් කරන්නට ඉස්සරවෙලා කළයුතු දේ තියෙනවා. තමුත්තාත්සේ හොඳටම දන්නවා මේ ප්‍රශ්නයට දෙපැත්තක් තිබෙන බව. එය පියවරෙන් පියවර හෙමින් ඉදිරියට ගමන් කර විසඳා ගතයුතු ප්‍රශ්නයක්. අපට එක වටකයක් වැරදිලා කියවුණොත් ඒකම බලපාන්න පුළුවන් සාකච්ඡා සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ආපහු හිටපු තැනටම පත් වෙන්න. එම නිසා පුරවැසියන් හැටියට අපේ යුතුකමක් තියෙනවා, මේ ගැන විකක් ඉවිසිලීමටම කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා නම්, එතුමාට තේරෙන හැටියට, එතුමාගේ කල්පනාවේ හැටියට එතුමාගේ ප්‍රතිපත්තිවල හැටියට කථා බහ කරලා ඉවර වුණොට පස්සේ තමුත්තාත්සේලාට පුළුවන් වෙයි 'මේ විසඳුමට අපි විරුද්ධයි' කියන්න.

මගේ සැකයක් තියෙනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවංකවම දේශපාලන විසඳුමක් බලාපොරොත්තු වෙනවාද කියන එක ගැන. මම අහිතව කියන්නම්, ත්‍රස්තවාදීන්ට වුවමනාවක් නැහැ, මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න. නිම්පු සාකච්ඡාවලට යන්නේ රජවී ගත්තී අගමැතිතුමා ගේ වුවමනාවට මිසක් ඔවුන්ගේ වුවමනාවට කොටෙයි කියා ත්‍රස්තවාදීන් කියා තියෙනවා. ඒවාගේම නිම්පු කථා බිඳ දමන්නට අවශ්‍ය සෑම පියවරක්ම ඔවුන් අරගෙන තියෙනවා. එතුමා දීර්ඝ විස්තරයක් කලා, අපි බිම තැබීමේ සම්මුතියෙන් පස්සේ ත්‍රස්තවාදීන් කරන වැඩ ගැන. ඒ ගැන මම පසුව සඳහන් කරන්නම්. අපිට සැකයක් තියෙනවා, ත්‍රස්තවාදීන්ට වුවමනාවක් නැතිවා වාගේම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ලබා ගන්නට අපේ විරුද්ධ පක්ෂයේ උදව්වටත් වුවමනාවක් නැතැයි කියා. එයට හේතුව මම කියන්නම්. එතුමාගේ පක්ෂයේ තායක ගරු අතුරු බණ්ඩාරනායක මැතිතුමා ලඟදී කර තිබෙන යම් යම් ප්‍රකාශ ගැන සඳහන් කරන්න පුළුවන්. එතුමා කර තිබෙන ප්‍රකාශයක් මේ අවුරුද්දේ ගයවෙහි මාසයේ විසි හත්වෙනිදි 'දිනරැය' පත්‍රයේ 4 වන පිටුවේ පළවී තිබෙනවා. මට එය පෙන්වා දෙන්න පුළුවන්. ඒ ප්‍රකාශයෙන් එතුමා කියා තියෙන්නේ මේ රජය සිංහලයා දණ ගස්වා අත්ත අසරණයක් බවට පත් කරලාය කියන එකයි. එතුමාට අයිතියක් තියෙනවා එවැනි ප්‍රකාශයක් කරන්න. තමුත් එතුමා අවංකව මේ ප්‍රශ්නයේදී මේ රජය ගන්නා පිළිවෙත ගැන කල්පනා කරනවා නම් එතුමා එහෙම කියන එක වැරදියි කියන එකයි, මගේ කල්පනාව.



රිචඩ් පතිරණ මහතා  
(ඡි. ශ්‍රී. ආචාර්ය ජාතිකයා)  
(Mr. Richard Pathirana)

මහජනතාවට දැනුම් දෙනවාය කියා නොවෙයි, මහජන අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවාය කියලා කියා තිබුණේ.

චන්ද්‍ර රණතුංග මහතා  
(ඡි. ශ්‍රී. ආචාර්ය ජාතිකයා)  
(Mr. Chandra Ranatunga)

මහජනතාවට දැනුම්දීමක් කලායින් පස්සේ ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමට මහජනතාවට පුළුවන්කම තිබෙනවා. ඒ කාරණයම තමයි, ශ්‍රීමත් ජනාධිපතිතුමාත් ප්‍රකාශ කර තිබෙන්නේ. ගන්නා වූ තීරණයක් මහජනතාවට හොරෙන් ගන්නවාය කියා ශ්‍රීමත් ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කියා නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජනතාව මුදා කර මහජනතාවට කියන්නට උත්සාහ කරන්නේ මේ රජය මහජනතාවට හොරෙන් තීරණය ගන්නවාය කියන එකයි. මේ රජය ගත් සෑම තීරණයක්ම මහජනතාවට ඉදිරිපත් කර මහජනතාවගේ අනුමැතිය ඇතිවයි අරගෙන තිබෙන්නේ කියන එක අපට මේ අවස්ථාවේදී ආධිමධරයෙන් කියන්නට පුළුවනි. එමනිසා මේ අවස්ථාවේදී මේ රට මුදා කිරීමට මෙවැනි ප්‍රකාශයක් නොකරන ලෙස මම විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒවාගේම අක්මමක ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) පත්කර ගොඩක් මෙතැනට ගෙනත් තුස්තවැදිත් ගැන ඒ පත්කරවල පල වූණු දෙවල් දිගින් දිගටම කියාගෙන ගියා. මේ කරුණු අද රටේ ගැම දෙනෙක්ම දන්නා ඒවායි. මේ රටේ ඇති වන සිද්ධීන් ජනතාවට දැනගන්න අවස්ථාවක් දෙන්නේ නැහැයි කියන මැදවට්ටියේ ගරු මන්ත්‍රීතුමා (මෙමන්ත්‍රීතුමා කියනවා) කියනවා. ඒවා මහජනතාවට දැනගන්න අවස්ථාවක් නොදෙනවා නම් මේ රටේ වන සෑම සිද්ධියක්ම පත්කර මාර්ගයෙන් කියවන්න අක්මමක ගරු මන්ත්‍රීතුමාට පුළුවන්කම ඇති වන්නේ කොහොමද යන ප්‍රශ්නය මම අගන්න සතුටුයි. [බාධා කිරීමක්] කොයි ගොල්ලක්ම පත්කරවල හරි, මේ රටේ පල වන "දිවයින" වැනි ප්‍රසිද්ධ පත්කරවල මේ ගැම දෙයක්ම තිබෙනවා. අද අක්මමක මන්ත්‍රීතුමා කියෙව්වේ මේ රටේ පත්කර. එතුමා කියෙව්වේ පිටරටවල පත්කර නොවෙයි. එහෙම නම් 1977 ට ඉස්සෙල්ලා මැදවට්ටියේ මන්ත්‍රීතුමා ප්‍රධාන ඇමති වූයේ දරමින් සිටි ඒ රජය 1971 දී ඇති වූණු තුස්තවැදිත් පිළිබඳ කරුණු මහජනතාවට දැනුම් දුන්නේ කොයි ආකාරයටද කියා අපි අගන්න සතුටුයි. එතුමන්ලා අද මේ ගැම දෙයක්ම අමතක කර මේ රටේ මහජනතාවට මේ පාර්ලිමේන්තුව තුළින් කියන්නට උත්සාහ කරන්නේ මේ රජය මහජනතාවට කරුණු වසාගා තීරණ ගෙන මහජනතාවගේ අයිතිවාසිකම් වලලා දමන්න උත්සාහ කරන බවයි.

මේ රටේ ඉතාම ගයානක තත්ත්වයක් ඇති වී තිබෙන මෙවැනි අවස්ථාවක වගකිව යුතු මන්ත්‍රීවරුන් වශයෙන් මෙවැනි ප්‍රකාශ කරන්න ඕනෑ මේ රටේ තිබෙන තත්ත්වය මහජනතාවට හරියාකාර අවබෝධ කරගන්න පුළුවන් වන විධියටයි.

1985.07.16 වැනි ද "දිවයින" පත්කරයෙන් මට එක්කරා ප්‍රවෘත්තියක් කියවන්නට ලැබුණේ. "ජන මතයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදුසුම වෙයි" යනුවෙන් ඒ ප්‍රවෘත්තියෙන් කියැවෙනවා. මේ රටේ ජන මතයක් ගොඩ නංවන්න තිබෙන්නේ මේ රටේ තිබෙන හරි තත්ත්වය සත්‍ය තත්ත්වය මහජනතාවට ප්‍රකාශ කිරීමෙනුයි. ඒ ප්‍රවෘත්තියේ මෙසේ කියා තිබෙනවා.

"ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳව ජනමතයක් ගොඩනැගීමට සඳහා ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ සඳහා ලංකාව පුරා ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක සම්මන්ත්‍රණ පැවැත්වීමටද ශ්‍රී. ල. කි. ප. ස. තීරණය කර ඇතැයි ප්‍රකාශයක් පැවැසිණි.

ආසන මට්ටමක් පැවැත්වෙන රැස්වීම් මාලාව ශ්‍රී. ල. කි. ප. නායකා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. 1983 වසරේ යාපනයේ සොල්දාදුවන් හා හමුදා නිලධාරීන්ගේ ඇතුළු දහතුන් දෙනෙකු මියගිය ජූලි 23 සිහිකිරීම වස් මෙම රැස්වීම් මාලාවේ පළමු රැස්වීම මේ මස 23 වැනිදා කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇත."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රටේ මහජන මතයක් ගොඩනංවන්න උත්සාහ කරන්නේ මෙවැනි කරුණු ඉදිරිපත් කරලාදයි මම අගන්න කැමතියි. මෙවැනි අවස්ථාවක් මේ රටේ ඇති වී තිබෙන විට 1983 ජූලි සිද්ධීන් නැවත ඇති කරන්නද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ ?

එවැනි සිද්ධීන් ඇති කර ඒ විධියේ මහජන මතයක් ගොඩනංවා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්දයි මම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගන්න සතුටුයි. නමුත්තාත්සේලා මේ රටට ආදරයක් තිබෙන සිංහල ජාතියට ආදරයක් තිබෙන අපේ ආගමට ආදරයක් තිබෙන පිරිසක් නම් මහජනතාව තියෝජනය කරන පිරිසක් වශයෙන් මෙවැනි දෙවල් මේ රටේ මහජනතාවට ඉදිරිපත් කරලා ඒවා විකෘති කරමින් ඉදිරිපත් කරලා නමුත්තාත්සේලා උත්සාහ කරන්නේ අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපේ කැබිනට් මණ්ඩලය මේ ප්‍රශ්න විසඳීමට ගන්නා උත්සාහය කඩාකපල කරන්නද යන වග අපි දැනගන්න සතුටුයි.

ඒවාගේම විපක්ෂ නායකතුමා කල ප්‍රකාශයකුත් ඒ පත්කරයේම පල වී තිබුණේ. එය එතුමා මාතලේදී කල කතාවක්. එහිදී විපක්ෂ නායකතුමා මෙහෙම කියා තිබෙනවා. "සමහර පුද්ගලයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් බවට හඳුන්වන අතර වර්තමාන අර්බුදය තුළින් බලය ලබා ගැනීමේ උත්සාහයක එය යෙදෙනවායයි ඔවුන් කියනවා." ඇත්ත වශයෙන්ම ඒක තමයි ඒ පක්ෂයේ උත්සාහය. මොකක් කරන්නද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ ? අදාගේ වාතාවරණයක් තිබිණි. 1983 ජූලි 23 වැනි ද ඇති වූණු සිද්ධීන් ආයෙන් මිනිසුන්ට කියා මහජනතාව කුපිත කර අහියස මිනිසුන් සිය දහස් ගණනින් මරවලා මේ ලංකාව ලේ විලක් කරන්නට උත්සාහ කරනොත් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහස් කරන්නේ මොකක්දයි අපි අගන්න සතුටුයි.

ඇත්තවශයෙන්ම අද විපක්ෂය දැනගෙන තිබෙනවා, ඒ අය මේ ගෙන යන ක්‍රියා මාර්ගය සම්පූර්ණයෙන්ම වැරදි බව. ඒ මාර්ගය වැරදි වූණත් ඒ අයගේ උත්සාහය වී තිබෙන්නේ මොකක්ද ? "මේ රටට මොනවා වූණත් කමක් නැහැ. අද රට පාලනය කරන රජය තුරන් කර අපි කොයි ආකාරයෙන් හරි බලයට පත් වූණෙත්" කියන අදහස තමයි ඒ අය තුළ තිබෙන්නේ. නමුත් යම්කිසි විධියකින් මේ ප්‍රශ්නය අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් මේ රජයට විසඳන්නට බැරි වූණෙත් නමුත්තාත්සේලාට කිසියෙක්ම විසඳන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැති බව මම මේ අවස්ථාවේදී අවධාරණයෙන්ම කියන්න සතුටුයි. අද අක්මමක ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) කියන්න යෙදුණා, සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳනවා නම් ඒ අය එයට එකඟයි කියා. නමුත්තාත්සේලා මය කාරණය කීප වතාවක්ම කියා තිබෙන බව මම මතක් කර දෙන්න කැමතියි. අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා විසින් වටමෙස සාකච්ඡාවක් පවත්වන්නට කලින් තුන්තාත්සේලා මොකක්ද කීවේ ? සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳන්න යන කියා කීව්වා. ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන වටමෙස සාකච්ඡාවට සහභාගි වෙන්න යන කියා සෑම පක්ෂයකටම ආරාධනා කලා. නමුත් නමුත්තාත්සේලා මොකක්ද කළේ ? නමුත්තාත්සේලා ඒ වටමෙස සාකච්ඡාවට සහභාගි වූණද ? එහෙම නම් නමුත්තාත්සේලා මය විධියේ දෙබිඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි ? නමුත්තාත්සේලා කියන්න යෙදුණා, අපේ රජය දෙබිඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාය කියා. නමුත් ටිකක් කල්පතා කර බලන්න. නමුත්තාත්සේලා ඒ අවස්ථාවේදී කීව්වා, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ඇති කර ගන්නට නමුත්තාත්සේලා එකඟය කියා. නමුත් සාකච්ඡාවකට කැඳවූ විට නමුත්තාත්සේලා එන්නේ කුත්තම් නමුත්තාත්සේලාද දෙබිඳි ප්‍රතිපත්තියකක් අනුගමනය කරන්නේ. අපිද දෙබිඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කියා කල්පතා කර බලන්න. මෙන්න මේ විධියේ තත්ත්වයකුයි අද තිබෙන්නේ. ඒ කියා අපි නමුත්තාත්සේලාට ඉතාම කරුණාවෙන් කියන්න සතුටුයි. මෙවැනි අවස්ථාවකදී මහජනතාව කුපිත කරවන්නට උත්සාහ කරන්න එපාය කියා. ආණ්ඩුව විසින් අපේ පක්ෂය විසින් රටේ තිබෙන සත්‍ය තත්ත්වය මහජනතාවට ඉදිරිපත් කරන්නා වාගේ නමුත්තාත්සේලාත් සත්‍ය තත්ත්වයම මහජනතාවට ඉදිරිපත් කරන්න.

ගරු තියෝජ්‍ය කථානායකතුමා, 1971 දී ඇතිවූණු තුස්තවැදි ප්‍රශ්නය වගේ නොවෙයි අද ඇතිවී තිබෙන තුස්තවැදි ප්‍රශ්නය. එද ඇති වූණු ප්‍රශ්නයට වඩා අද ඇතිවී තිබෙන ප්‍රශ්නය ඉතාම ගයානක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බව නමුත්තාත්සේලා පිලිගන්න ඕනෑ. එවැනි ජාත්‍යන්තර ප්‍රශ්නයක් විසඳීම, 1971 දී නමුත්තාත්සේලා ගන්නා ලද පියවර අරගෙන කරන්න පුළුවන් වෙන්නේ නැහැ. 1971 දී ඇති වූණේ ඉතාම සුළු අර්බුදයක්. ඒ අවස්ථාවේදී නමුත්තාත්සේලා කළේ මොකක්ද ? ඇත්තවශයෙන්ම තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටි මේ රටේ තරුණ තරුණියන් 25,000 ක් පමණ සාහනය කිරීමයි. නමුත්තාත්සේලා අදත් ඉල්ලා සිටින්නේ මේ රටේ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සාහනය කරන්න කියාද ? මේ රටේ මේ ප්‍රශ්නය





[செனக் பிலிபி. டெர்மரன் மதன]

Mr. Deputy Chairman, this problem is not a recent problem. We find very often the hon. Members of the Opposition trying to show in this House that this ethnic problem is a creation of the UNP. They say: All those problems arose during your time; you are the main cause of this problem. This has been the frequent accusation of the Opposition, but you will see that this is not a creation of the UNP. These problems had existed for a long number of years. They had existed for over sixty to seventy years but the only difference that has taken place in the last decade is in regard to the method of demanding, of putting forward their rights. That has got altered during the last ten years.

When you look at the history of this country you would find that the first demand for a federal state in this country was made as far back as 1926. The first agitation demanding a federal state in this country was made as far back as 1926. You would wonder who really made that demand, or who really suggested a federal state as a solution to the ethnic problem in this country, as an answer to the ethnic problem of this country. It was not pronounced by the late Mr. S. J. V. Chelvanayakam; it was not pronounced by Mr. G. G. Ponnambalam; it was not pronounced by Mr. Ponnambalam Arunachalam. It was promulgated by no less a person than the late Mr. S. W. R. D. Bandaranaike himself.

Now, Sir, I do not know whether that would be a solution to the problem in this country.—(Interruption). It was in 1926 that you accepted federalism. I hear your Leader is saying that they do not want a federal state. Do you believe in a federal state?

சுனந்த டசனாயக்க மதன (கொந்தலெ) (திரு. ஆனந்த தஸநாயக்க — கொந்தலெ)  
(Mr. Ananda Dassanayake—Kotmale)

Who went against that?

செனக் பிலிபி. டெர்மரன் மதன (திரு. அசோக டபிள்யூ. சோமரத்ன)  
(Mr. Asoka W. Somaratne)

Do you want a federal state? Is that your position? May I know that?—(Interruption). The hon. Member is asking me why we went against that. We never went against that concept.

சுனந்த டசனாயக்க மதன (திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)

You were not even born then.

செனக் பிலிபி. டெர்மரன் மதன (திரு. அசோக டபிள்யூ. சோமரத்ன)  
(Mr. Asoka W. Somaratne)

I may not have been born and you would have been crawling. That will not make much of a difference.

மாதிரி டீமனாயக்க மதன (ஓபிமீ தா ஓபிமீ டுபெர்மன் சூமர்தினும) மதன  
(திரு. காமினி திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)

(Mr. Gamini Dissanayake Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

The position of the United National Party at that time in relation to the Bandaranaike-Chelvanayakam Pact was that they were against one province merging with another province. It was the cardinal principle of the Bandaranaike-Chelvanayakam Pact that the North and the East could merge and that two other provinces wherever they were could also merge. That was the basis on which the opposition of the United National Party was expressed at that time. That is the position of the Government and the United National Party today.

சுனந்த டசனாயக்க மதன (திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)

I do not agree with the Hon. Minister. I have read the Bandaranaike-Chelvanayakam Pact fully. The Pact is available with me even now. I can say that there was no such proposal to merge the North and the East.

மாதிரி டீமனாயக்க மதன (திரு. காமினி திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

Can you give me the benefit of that Pact which you have? I will show that to you.

சுனந்த டசனாயக்க மதன (திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)

I have read it. I will bring it. In the Bandaranaike-Chelvanayakam Pact it is said that the Jaffna peninsula is a separate one and that the Eastern Province should be divided into four sections.

மாதிரி டீமனாயக்க மதன (திரு. காமினி திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

That is right. It may be that in the version you were reading a page or two were missing. So I would like to check that.

சுனந்த டசனாயக்க மதன (திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)

I will give it to you.

செனக் பிலிபி. டெர்மரன் மதன (திரு. அசோக டபிள்யூ. சோமரத்ன)  
(Mr. Asoka W. Somaratne)

The point I was trying to drive at was that even before the Federal Party wanted a federal state, even before any Tamil person of this country wanted a federal state, it was no less a person than the late Mr. S. W. R. D. Bandaranaike who stated that as a solution to

the ethnic problem there must be a federal state. I shall read a report that was there in the "Ceylon Morning Leader" dated 17th July 1926. This is what is reported in that paper :

"Mr. S. W. R. D. Bandaranaike formed a political organisation to spread the federalist doctrine in 1926 when he returned from Oxford, and he spoke in Jaffna to the Jaffna Youth Congress on the federal idea as a solution to Ceylon's communal problems."

I am not saying that it would have solved the problem or not. All that I am saying is that it was great of late Mr. S. W. R. D. Bandaranaike to have pronounced some kind of a policy which he thought would solve the problem. Now look at his speech. I would read to you exactly what he said at that time. I am reading from page 191 of the book entitled "Communal Politics under the Donoughmore Constitution" by Dr. J. N. Russel, where he has said :

"If one considers past history, one would see that the three communities, the Tamils, the low-cuntry Sinhalese and the Kandyan Sinhalese, had lived for over a thousand years in Ceylon, and had not shown any tendency to merge. They preserved their customs, language and religion. He would be a very rash man who would pin his faith on the gradual disappearance of the differences. The moment they began to speak of taking the government into thier own hands then the differences that were lying dormant, smouldered forth. A centralised form of government assumed a homogenous whole. I know no part of the world where a government was carried on under such conflicting circumstances as would be experienced in Ceylon."

I read this particular passage because of the reason that you often find in the SLFP that they are in doubt as to the kind of solution that could be pronounced on the lines of the Bandaranaike policy.

Now, in today's "Dawasa" newspaper I see that the hon. Leader of the Opposition, the son of late Mr. Bandaranaike, saying that a federal form of government is not suitable for this country, but on the other hand you find that nearly 60 years ago Mr. Bandaranaike had said that a federal form of government is a government that is more suitable to solve the ethnic problem. I know one might come back and say : May be in 1926 Mr. Bandaranaike said that but that did not mean that he stuck to that, he changed his view". I say "no" to that, Sir, for the simple reason that in later years he formed the Sinhala Maha Sabha. He went about canvassing on a different footing as a political strategy, as he subsequently said before Independence, that the vital thing necessary for the country is to fight for the freedom of the country. In the fight for the freedom of the country, he has said, he knew no country which tries to muscle the resources of all communities. He said it is enough if you summon and gather only the support of the Sinhalese people to gain freedom at that time. Therefore the point that I am driving at is, that the Sri Lanka Freedom Party leading a life of ambiguity, not pronouncing to the country, to their followers, to the people of the Sri Lanka Freedom

Party, what they believe as a political solution. I say is contrary to the philosophy of Mr. Bandaranaike. I say it is a great injustice on behalf of the people of the Sri Lanka Freedom Party. It is not enough that they have chosen to wear the clothes of Mr. Bandaranaike, it is not enough that they decided to use his walking stick ; it is equally significant that they should dress themselves up even with the convictions of Mr. Bandaranaike !

In conclusion, all I wish to appeal to the Opposition is not to choose this moment as a moment for political strategy. This is a vital question. If on this question, you think that when the communal explosion takes place in this country it would only destroy the United National Party, then I must say you are labouring under a false myth.

අ.ක. 2.16

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)  
(ති.ල. ත්‍රිශේෂ ඉසායාස්වරයා - මහාරාජයා)  
(Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, හදිසි නීතිය තැවත වරක් දීර්ඝ කීරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන මේ අවස්ථාවේදී මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්නට මා බලාපොරොත්තු වෙමිනි.

මට පෙර කථා කළ රත්ගම ගරු මන්ත්‍රීතුමා (අදායක ඩබ්ලිව්. සෝමරත්න මහතා) විසින් 1956 ඛණ්ඩාරතායක මැතිතුමාගේ තායකත්වයෙන් පැවති රජය විසින් ඉදිරිපත් කරන ලද යම් යම් යෝජනා සහ ගිවිසුමක් සම්බන්ධයෙන් විශාල වශයෙන් කියාත්තට යෙදුණ නමුත් එහි වැදගත් කරණයක් තිබෙන බව කියාත්තට මතු, එනම්, ඛණ්ඩාරතායක අගමැතිතුමා මහජන මතයට හිස නමා ඒ ගිවිසුම ඉල්ලා අස් කර ගන්නා ඒ වාගේම එක්සත් ජාතික පක්ෂයේ තායක ඩබ්ලිව් සේනානායක මැතිතුමා 1966 දී වෙල්වකායකම් මහතා සමග ඇති කර ගත් යම් යම් සාකච්ඡාවල ප්‍රතිඵල වලට පත්‍රිකාවක් හැටියට මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව මහජන මතයට හිස නමා එය ඉල්ලා අස් කර ගන්නා ඒ කුමන ගිවිසුමක් හෝ මහජන මතය තැවැති උත්තරීතර හීන්ද්‍රවට වඩා ඉහළින් ක්‍රියාත්මක කරන්නට සූදනම් තැනි බව මේ තායකයින් දෙදෙනා ඒවා තුළින් මේ රටේ ඉතිහාසයේ මුල්පු කර තිබෙන බව සභායක් . ඒ සභායට වඩා ඒ කරුණු ගැන යමක් කියාත්තට මා අදහස් කරන්නේ නැත.

අද අපි කියන්නේ ඉදිරි කාලයේදී ඇතිවෙන කුමන හෝ හීන්ද්‍රවක් පිළිබඳ අවසන් තීරණය ගැනීමේ අයිතිය මහජන අයිතිය අනුව මහජනයා හමුවේ නියත්න මනුෂ්‍ය කියායි එයට කරුණු ගණනාවක් කියාත්තට පුළුවන්. නමුත් මා විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි, පසුගිය අවස්ථාවේදී මා කථා කරමින් නැගෙනහිර පළාතේ යම් යම් විහාරස්ථාන පිළිබඳ අදහස් පල කළ අවස්ථාවේදී ඒවා අසභා බවට මේ සභාවේ රජයේ පැත්තෙන් සෝභාව නැඟුණ. නමුත් දැන් මට නැපැලෙන් ලිපියක් ලැබී තිබෙනවා ; ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙල්ගම් රජමහා විහාරස්ථානයේ තායක ස්ථාමින් වහන්සේගෙන්. ඒ ලිපියෙහි මේ විධියට කියා තිබෙනවා :

" මම විසින් වෙල්ගම් රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව නොමැති බවත්, දැනට අතෘප්ව ඇති පිරිස ගැනත් පාප්ලිමේන්තුවේදී කථා කළ බැව් 1985.6.24 දින " දිවයින " පුවත්පතක් දක ගන්නට ලැබුණි. වෙල්ගම් රජමහා විහාරස්ථානයට කිසිම රැකවරණයක් නැත."

මේ ලිපිය මට වඩා දීර්ඝයි. නමුත් මට වඩා කියාත්තට අදහස් කරන්නේ නැත. මහජනයාගේ ආරක්ෂාව සැපයීමට, මේ වාගේ රජමහා විහාරස්ථානවල ආරක්ෂාව සැපයීමට, නැගෙනහිර පළාතේ ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව සැපයීමට අපි මේ සභාවේදී යමක් කියන විට, ඒවා කියාත්තේ වගකීමකින් පුතුව බවත්, සභා සිද්ධිත් නිසා බවත් එද රජයේ පැත්තෙන් ඒවා නැතැයි කියාත්තට තැහිටට උදවියට ගොරවයෙන් මතක් කරන්නට කැමතියි.

[දිනේෂ ගුණවර්ධන මහතා]

ඒ වාගේම, සේරුවිල අනාඨ එක්සත් ක්‍රියාකාරී කමිටුව, අනාඨ කඳවුර, අග්‍රබෝධි මහා විද්‍යාලය, කන්තලේ යන ස්ථානයන් 1985.07.01 දිනැති ලිපියක්ද මට එවා තිබෙනවා. එම ලිපියේ දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා. ඒ අනාඨ උදව්‍යට තමන්ගේ ගම් - නියමගම්වලට යන්නට පුදුසු වානාවරණයක් නැති බව. එම ලිපිය අත්සන් කර තිබෙන්නේ එහි ප්‍රධාන ලේකම්, එස්. ජී. සුභිලාවතී, සෝමපුර යන අය විසින්. සැබවින්ම අද තිබෙන තත්ත්වය තම මෙම අනාඨ කඳවුරුවල ජීවත්වන කිසිවකුට තමන්ගේ වාසගුම් කරා යන්නට පුළුවන් ආරක්ෂක තත්ත්වයක් නැතිවීමයි. ඒ ප්‍රදේශවල නිවැසියන්ට ආරක්ෂාව සැලසීමට පුළුවන් තත්ත්වයකට රජයේ හමුදාවල පවා තවමත් පැමිණ නැහැ. රටේ තත්ත්වය සාමකාමී වෙලාය කියා රජය කියන අවස්ථාවේදී මේ අනාඨ කඳවුරුවල දහස් ගණන් අනාඨ පිරිසක් ජීවත් වී සිටීම ඉතාමත් කනගාටුදායකයි. මේ අයට තමන්ගේ ගෙවල් දොරවල් කරා ගිහිත් තමන්ගේ ගොවිතැන් කටයුතු නැවත කරගෙන යාමට අවස්ථාව සපයන්නට රජය තවම අපොහොසත් වී සිටිනවා. ඒ අපොහොසත් තත්ත්වය ගැන අපි කනගාටු වෙන්න ඕනෑ. හදිසි නීතියත් රාජ්‍ය ආරක්ෂා බලයකුත් නිබ්ඛිය මේ තත්ත්වයන් නැති කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා නොකිරීම ගැන සැබවින්ම අපි ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ ක්‍රියා මාර්ග නොගන්නේ රජය ඒ ප්‍රදේශවල අනාගතය පිළිබඳ වෙනත් ආකාරයක නිර්ණයකට එළඹෙන්නට බලාපොරොත්තු වන නිසාද කියා අපි ප්‍රශ්න කරන්න ඕනෑ.

එපමණක් නොවෙයි. දුර්විධ තොවන ජන කොටස් අතිමහත් බහුතරයක් ජීවත් වන - සිංහල ජන කොටස් ජීවත් වන - වවුනියාවේ පාවිච්චිලම ප්‍රදේශයෙන් මාස කීපයකට මත්තෙන් විශාල සංඛ්‍යාවක් වූ ඒ සිංහල ජනතාව සන්තද්ධ ඊලාම්වාදී සංවිධානවල අය විසින් පලවා හැරියා. ඒ වාගේම සති දෙකකට මත්තෙන් වාරිකොටෝරුව ප්‍රදේශයේ මේ විධියේ ප්‍රචණ්ඩ ක්‍රියාවලීන් ඒ ප්‍රදේශවල පුරාණ ගම්වල පදිංචි අය එළවන්න පටන්ගෙන තිබෙනවා. ඒ අය ඒ ප්‍රදේශයට කිට්ටු බොද්ධ සිද්ධස්ථාන අනාඨ කඳවුරු බවට පරිවර්තනය කරගෙන අදත් ජීවත් වෙනවා. අපි අහන්නේ ආරක්ෂාව සැපයීමේ කටයුතු අත් හරින්නට රජයට සිද්ධ වී තිබෙනවාද කියන ප්‍රශ්නයයි. තමන්ගේ ජීවිත වෘත්තිය කරගනිමින් කලක් තිස්සේ ගම් නියමගම්වල ජීවත් වූ සිංහල වෙඩා, දුර්විධ වෙඩා, මුස්ලිම් වෙඩා ජනතාවට ආරක්ෂාව සැපයීමට රජය අපොහොසත් වී තිබීමයි. මේ හදිසි නීතිය කොතරම් දීර්ඝ කලක් අපට දකින්න තිබෙන එකම දේ සමහර විට කියන්න පුළුවනි ඒ නියයි අපි මේ දත් වෙනත් ආකාරයකින් මේ ප්‍රශ්නය විසදීම සඳහා උත්සාහයක යෙදෙන්නේ කියා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම ජූලි 24 වෙනිදා “දේලි නිවුස්” පත්‍රයේ සිරස්තල පුවතක් වශයෙන් යාල ගැන ප්‍රධාන පුවතක් පල වුණි. මෙන්න ඒ ප්‍රධාන පුවත්තිය :

**“WITH WILPATTU REELING . . . . RAIDERS FOCUS ON SOUTH-EAST**

**YALA RAPED . . . . BUT DEPT HELPLESS**

By William de Alwis

Two of Sri Lanka's oldest and best known nature reserves, Yala East and Wilpattu, are experiencing the fullest effects of the prevalent unrest in the country.

“Yala East is being raped . . . and unless there are guns to help, there is little we can do about it,” the Director of Wild Life Conservation, Dr. Shelton Atapattu, told the “Daily News” yesterday”

මේ කියන්නේ යාල අහස ගුම්සේ ස්වභාවික වස්තු විනාශ කිරීම ගැන පමණක් නොවෙයි.

“The Wilpattu National park, which went through the trauma of a terrorist attack which left 24 of its personnel dead just a few weeks ago, has only a handful of men to protect it, Dr. Atapattu said.

In the 77-odd square mile zone of the eastern sector of the Yala National Park poachers, illicit timber fellers and gem miners roam at will today, Dr. Atapattu said.”

මේ ආකාරයෙන් කියාගෙන ගිහිත් තවත් දුරට මෙසේ කියනවා :

“This section of Yala was subjected to two terrorist attacks in March and May, and efforts to get any personnel to man the area have proved fruitless.

“I can understand their point of view, especially, after what happened at Wilpattu, and I have stressed that a greater degree of protection is necessary,” the director said.

Yala East has two popular resorts for nature lovers - Okanda and Tunmulla, which were raided and all but demolished in March and May.”

මේ ආකාරයෙන් කියාගෙන යනවා. මොනරාගල ප්‍රධාන පාරට එතතුරු, කිසිම ආරක්ෂාවක් සැපයීමට අද පුළුවන්කමක් නැහැ. සාමාන්‍ය සිවිල් පුරවැසියකුට ඒ ප්‍රදේශයට යන්නට පුළුවන් තත්ත්වයක් නැහැ. මෙම ප්‍රදේශය, නැගෙනහිර පළාතේ දකුණු ප්‍රදේශයේ පළාතේ අගට එන ප්‍රදේශයක්. උතුරු තොවෙයි, නැගෙනහිර පළාතේ දකුණට ඇති ප්‍රදේශයක්. අද කිසිම කෙනෙකුට මේ ප්‍රදේශයට ඇතුළු වීම රජය විසින් තහනම් කර තිබෙනවා. ඇයි? “සවුන් - ජස්ට් මෑෆ් ශ්‍රී ලංකා” මෙම ප්‍රදේශවලට ආරක්ෂාවක් සපයන්නට රජයට බැරිය කියන එකයි. මේ නිසා එම ප්‍රදේශ අද කාගේ පාලනය යටතේ පත් වී තිබෙනවාද කියන භයානක තත්ත්වයක් තිබෙනවා. මහ මුහුදේ එක් පැත්තකින් නාවික මාර්ග පාවිච්චි කරන්නට මේ අයට හැකිව තිබෙනවා. මේ නිසා රජය අපොහොසත් වී තිබෙනවා, මේ රටේ ගොම්ක ආරක්ෂාව සපයන්නට. උතුරු ප්‍රදේශවල පමණක් නොවෙයි, රටේ අතිකුත් ප්‍රදේශවල ආරක්ෂාව සපයන්නත් රජය අපොහොසත් වී තිබෙනවා. මෙපමණක් නොවෙයි, පසුගිය ඉරිදා පල වූ “වික් එන්ඩ්” පුවත්පතේ මුල් පිටුවේ මෙන්න මේ විධියේ ප්‍රවෘත්තියක් පල කර තිබෙනවා :

**“PIRATE TV STATIONS IN THE NORTH”**

“ඊලාම් ගුවන් විදුලිය” කියන ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ගැන අපි කාලයකට පෙර සිට ඇහැව්වා. එම ප්‍රචාරයට බාධා පැමිණවීම සඳහා රජය තමන්ගේ ප්‍රචාරක මාධ්‍යයන් එම තරංග ඔස්සේ විපුරුවා හරින්නට පුළුවන් තත්ත්වයක් ගැන කල දෙවීම අසාර්ථක වුණි. දත් රූපවාහිනී මධ්‍යස්ථානයක් මගින් එම ප්‍රදේශයේ රූපවාහිනී ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.

“At least three clandestine television stations are operating in the northern peninsula.

Television viewers have found that these stations telecast varied programmes at irregular intervals. The three are styling themselves the ‘Eelavahini’ ‘Mangalavahini’ and ‘Anandavahini.’”

මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අද මේ රටේ පාලනයකින් තොරව රූපවාහිනී තරංග මාලාවල් ඔස්සේ තමන්ගේ ගේදෙරටම ඊලාම් සංවිධානවල අය විසින් තම ප්‍රචාරයන් ගෙන එන්නට පුළුවන් තත්ත්වයට කටයුතු ගෙනැවිත් තිබෙනවා. මේ රටේ රාජ්‍ය පාලනයේ කලින් තිබුණාටත් වඩා අවුල් සහගත තත්ත්වයකට අද උතුරු පළාත පරිවර්තනය වෙමින් තිබෙනවා. මෙතෙක් කලක් අප රූපවාහිනී ප්‍රචාරයක් ගැන ඇහැව්වේ නැහැ. තමුත් අද ඒ ප්‍රදේශවල රූපවාහිනී ප්‍රචාරක කටයුතු කර ගෙන යනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අවිආයුධ සපයන්නත් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් සිදු වන විශාල වැඩා හා එහි ඇති භයානක තත්ත්වය ගැන මේ ගරු සභාවේදී අපි කීපවරක්ම ප්‍රශ්න කැගුවා. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්, විශාල ව්‍යාපාරිකයන් කීප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව කියැවුණි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් කියැවුණි. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නට අපේ රහස් පොලීසිය විදේශ රටවලටත් ගිහිත් නැවත පැමිණියා. එනම තම ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර මොනවාද යි ගරු ජාතික ආරක්ෂක අමතිතුමාගෙන් අප දැනගන්නට කැමතියි. එනමෙන් නැතිනම් මේ තත්ත්වය වසා දැමීමට පියවරවල් ගැනීමටද උත්සාහ කරන්නේ කියන දේ අප නැවත වරක් ප්‍රශ්න කරන්න ඕනෑ.

මේ රටේ ඒකීයභාවය විනාශ කරන්නට කටයුතු කල අයට අවි ආයුධ සැපයීම කරගෙන ගියා, ඒ වාගේම රාජ්‍යයේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වකු ආකාරයෙන් ඉදිරිපත් වුණු එකම පුද්ගලයන් පිළිබඳව මේ රජය වග

කියනවාද නැද්ද කියන ප්‍රශ්නය අප නඟන්නට කැමතියි. ඒ පිළිබඳව ක්‍රියා මාර්ගයක් මේ ආණ්ඩුව ගත්තේ නැතිනම්, හදිසි නීතියේ මුටුවෙන්, ඕනෑකමින්ම රාජ්‍ය ආරක්ෂාව පැහැර හැරලා, තමන්ගේ වෙනත් දේශපාලන ඕනෑකමක් ඉෂ්ට කිරීම සඳහා මේ රටේ අවි ආයුධ සටන් ප්‍රධාන කොට ගත් ඊළාම් වාදයට මේ ප්‍රදේශ භාරදීමේ වැඩ පිළිවෙලක නිහඬතාවයක් හැටියටයි, මෙය අපට තේරෙන්නේ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, එපමණක් නොවෙයි, ඒ වාගේම වැදගත්වන තව එක් කාරණයක් මම මේ සභාවේදී අද ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ මොකක්ද? "ජෙමිනි ක්වින්" කියන නොකාවක් පිළිබඳ අහිරහස. ලංකාවට බොම්බායේ දුනු ගෙන ඒම සඳහා පමණක් මේ නොකාව තමන්ගේ තාවික බලපත්‍රවල සටහන් කරවාගෙන තිබෙනවාය කියා අපට තොරතුරු මාර්ගවලින් දැනගන්නට ලැබී තිබෙනවා. නමුත් ඒට වඩා වැඩිපුර යම් යම් දේවල් මේ නොකාව මගින් ගෙනැවිත් තිබෙන බවට සැක කළහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වාගේම මේ නොකාව සොලඹ වරායට සේන්ද්‍ර වීමට මුලින් කටයුතු යොදා නොතිබුණත්, පසුව අතරමග ගමන්වලදී - බොම්බාය සහ සිංගප්පූරුව අතර ගමන්වලදී - කිහිපවරක්ම හදිසියේ කොළඹ වරායට සේන්ද්‍ර වුණු බවටත් ඒ වරායෙන් බාහිරව එම නැව නැංගුරම් ලා තිබුණු බවටත් ඒ මගින් වෙනත් ආකාරයක උව්‍යයක් පිටිවී තිබෙන බවටත් සැක කළහැකි තත්ත්වයක් පසුගිය දවස්වල ඇතිව තිබෙනවා.

මේ නොකාවේ ප්‍රධානියා ඉන්දුනීසියන් ජාතිකයෙක්. මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරනවිටම ඔහු හදිසියේ ලංකාවෙන් පිටවෙලා ගියා. එපමණක් නොවෙයි, ඒ නොකාවට හිමිකම් කියන එක්තරා ඉන්දියානු උව්‍ය කාන්තාවක් කොළඹ පුළුරු හෝටල්වල තතරවෙලා ප්‍රකාශ කරමින් සිටිනවා, තමන්ට මේ රජයේ ඕනෑම කෙනෙක් මගින් ඕනෑම දෙයක් කරන්නට පුළුවන් කියාත්, තමන් කිසි දෙකට යටත් වන්නේ නැතැයි කියාත්, එනිසා මේ හදිසි නීති විවාදයේදී මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න යනවා. මම තම කියන්න අදහස් කරන්නේ නැහැ. මේවා පිළිබඳ තොරතුරු ආණ්ඩුවට ලැබෙන්නට ඕනෑ. එසේ ලැබී නැතිනම් ඒ තොරතුරු සපයන්නට අපි සුදුසුම, මේ නොකාව මගින් මේ රටට අවි ආයුධ සැපයුවාද? මේ නොකාව නීති විරෝධී අත්දැකීම් සොලඹ වරායට සේන්ද්‍ර වුණාද? එහෙමනම්, මේ නොකාවේ අයිතිකාරියක් ලෙස පෙනී සිටින නැතැත්තිය කුමන ආකාරයේ කටයුතුවල නිරතව තිබෙනවාද? එයාට තවමත් ලංකාවේ නැවතී සිටින්නට, නිදහසේ සැරිසරන්නට දී තිබෙන අවසරයේ තත්ත්වය මොකක්ද? අපි ආණ්ඩුවට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ඇයි මේවා ගැන සොයා නොබලන්නේ?

එපමණක් නොවෙයි, ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, නැව් සේවකයින් හැටියට පත් කරනවාය කියමින් ලාංකිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් මුදල් එකතු කරගෙන, අවසානයේදී ඒ අයට කිසිම නඩුක සේවාවක් ලබා දී නැති තත්ත්වයක් තිබෙනවා. මේ නොකාව ලියාපදිංචි කර තිබෙනවා. ඇයි, රජය මේවා ගැන ක්‍රියා නොකරන්නේ? ඇයි, වරාය අධිකාරිය මේවා ගැන ක්‍රියා නොකරන්නේ? ඇයි, ඒට සම්බන්ධ වෙනත් අය මේවා ගැන ක්‍රියා නොකරන්නේ? එපමණක් නොවෙයි, මේ නොකාව මගින් කොළඹ වරාය අධිකාරියට නැගී වශයෙන් දුරකථන ගණනාවක් - අරන් සංඥා දුරකථන ගණනාවක් - දී තිබෙනවා. ඒවා තිබෙන්නේ කා ලගාද? වරාය අධිකාරියට මේ වාගේ නැගී ලබා ගැනීමට අයිතියක් තිබෙනවාද? මෙසේ ලබාගත් නැගී දී තිබෙන්නේ කාටද? රජය මේවා ගැන සොයා බලනවා නම් නොදයි. මොකද, කොළඹ වරායෙන් තමයි, අද මේ රටේ ඊළාම් වාදයට අදාළව කන්වෙතර් මගින් බොහෝ කටයුතු කරගෙන යන්නේ. අද වුවත් නිදහස් වෙළඳ කලාපයට ගමන් කරන කිසිම කන්වෙතරයක් ගැන සොයා බැලීමක් නැහැ. මේ කන්වෙතරවල මොනවාද කියන එක ගැන සොයා බැලීමක් නැහැ.

අද කොළඹ වරායට සම්බන්ධ සමහර විශේෂ සමාගම් තිබෙනවා, තමන්ට ඕනෑ ලෙස තමන් විසින් කොළඹ වරායට ගෙවිය යුතු ගෙවීම්වලින් නිදහස් කරනු ලබන. එවැනි හිතුවක්කාර ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති යටතේ කොළඹ වරායට වත්දී වශයෙන් යම් යම් සමාගම් විසින් ගෙවිය යුතු රුපියල් ලක්ෂ ගණන් මුදල්වලින් ඒ සමාගම් නිදහස් කරනවා. කොළඹ වරාය මෙවැනි දුෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා. එපමණක් නොවෙයි, කොළඹ වරාය පරිපාලනය අද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බවටත් පරිවර්තනය වෙමින් පවතිනවා. මේ වෙලාවේ මේ ලියාකියවීලි සියල්ලම කියවන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සියලු ලියාකියවීලිවල පිටවත් තිබෙනවා.

ගරු ඇමතිතුමාට ඕනෑ නම් දෙන්නට පුළුවන්. ඒ වාගේම ඒවා පිළිබඳව තවත් තොරතුරු ලබා දෙන්නට සුදුසුම අය ඕනෑ නම් ඉන්නවා. ඒ නිසා මේ සියලුම කරුණු ගැනත් මේ 'ජෙමිනි ක්වින්' කියන නොකාව හා එහි කාටත් යටත් නැති පුළුරු කාන්තාව ගැනත් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේදී මම තවත් ප්‍රශ්නයක් මතු කරන්න අදහස් කරනවා. ඒ ස්වෙච්ඡා සේවාවේ යෙදී සිටින පිරිස් ගැනයි. ස්වෙච්ඡා සේවාවේ යෙදී සිටින පිරිස්වලට දැනට බොහෝ විට ලැබෙන්නේ, තමන් රජයේ ගෝ පොද්ගලික ආයතනයක ස්ථිර රැකියාවේ යෙදී සිටියදී ලැබුණු මූලික වැටුප පමණයි. ඒ මූලික වැටුපට අමතරව ස්ථිර රැකියාවේ යෙදී සිටියදී ලැබුණු අතිරේක දීමනා කිසිවක් ඒ අයට ලැබෙන්නේ නැහැ. හමුදාවේ ස්වෙච්ඡා සේවයට ගියාම, හමුදාවේ ස්වෙච්ඡා සේවාවේ යෙදී සිටින අය සඳහා අතිරේක දීමනා කිපයක් අනුමත කර තිබෙනවා. නමුත් ඒ අනුමත කළ දීමනාවන් පසුගිය මාස අට-නමය තිස්සේවත් ඔවුන්ට ලබා නොදීම නිසා ඒ උදවිය පත් වී සිටින්නේ බොහෝම කටුක තත්ත්වයකටයි. නම ආදියමෙන් හමුදාවේ සේවය කොට රට ආරක්ෂා කරන තත්වයකටයි ඒ අය පරිවර්තනය වී තිබෙන්නේ ; පත් වී තිබෙන්නේ.

ස්වෙච්ඡා බලකායේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් තේටනායගම් මේ පිළිබඳව හොඳකාර දන්නවා ඇති. ඔහු වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වී නැහැ. ඒ නිසා ඒ හටයන් තුළ අසහනයක් ඇති වී තිබෙනවා. තමන් ස්ථිර සේවයේ යෙදී සිටිදී ලැබුණු මුළු වැටුප්වත් ඒ ස්වෙච්ඡා සේවාවේ යෙදී සිටින උදවියට ලැබෙන්නේ නැහැ. රජයේ තැත්තම් රටේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටීම නිසා.

එපමණක් නොවෙයි, උප ලුතිනන්, කපිතාන් ආදී නිලවල පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. නමුත් උසස්වීම් ලබා ගත හැකි ඒ පුරප්පාඩු ගැසට් නොකර ඉන්නවා. ඇයි, එසේ කරන්නේ කියා මේ අවස්ථාවේදී ජාතික ආරක්ෂක ඇමතිතුමාගෙන් අහන්න කැමතියි. සාම්ප්‍රදායික වශයෙන් පිරවිය යුතු ඒ පුරප්පාඩු පුරවන්නේ තැන්නේ දේශපාලන හේතූන් නිසාද? ස්වෙච්ඡා බලකායවල සේවයට ගොස් සිටින අය කරන කැපවීම අගය කරමින් ඔවුන් ධෛර්යවත් කීරීම සඳහා වත් ඒ පුරප්පාඩු ගැසට් කර උසස්වීම දෙන්න ඕනෑ නේද? මේ වගේ දුෂ්කර අවස්ථාවක ස්වෙච්ඡා බලකායවල සේවය සඳහා ගොස් සිටින ඒ පුළු පිරිස හෝ ධෛර්යවත් කීරීම සඳහා විශේෂ ඕනෑකමක් කටයුතු කරන හැටියට මේ අවස්ථාවේදී මා ඉතා ඕනෑකමින් ඉල්ලීම් සිටිනවා.

එවැනි උසස්වීම් මගින් ධෛර්යවත් කරනවා තබා ඔවුන්ට හිමි විය යුතු දීමනා ගණනාවක් පවා මෙතෙක් ලබා දී නැහැ. ඒ දීමනා ලැබියත්තු අතරට නිල ඇඳුම් පිළිබඳ දීමනාවේ අඩුව, කැම පිළිබඳ ප්‍රශ්නය හා ප්‍රවාහන කටයුතු පිළිබඳ ප්‍රශ්නයන් ඇතුළත් වෙනවා. ඒ නිසා අඩු තරමක් තාවකාලික පියවරක් හැටියටවත්, ඔවුන් ස්ථිර සේවයේ යෙදී සිටියදී ලැබූ මූලික වැටුප තොව සියලුම දීමනා සහිත මුළු වැටුප ඔවුන්ට ලබා දීමට කටයුතු කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

එපමණක් නොවෙයි, මේ සේවිච්ඡා බලකායේ සේවාව සඳහා ගිය අයගෙන් පලි ගන්න පටන් ගෙන තිබෙනවා, සමහර ආයතන. තමන්ට හිමි යම් - යම් ශ්‍රේණි හෝ තනතුරු සඳහා උසස්වීම් සඳහා මේ සේවිච්ඡා හටයන් පෙනී සිටී අවස්ථාවලදී ඔවුන්ට ඒවා ලබා දී නැහැ. ඇයි? පසුගිය හය - හත් මාසය තුළ ඔවුන් ඒ ස්ථිර සේවයේ යෙදී නොසිටීම නිසා. ඒහෙම නම් ආරක්ෂක කටයුතු සඳහා, සේවිච්ඡා බලකායේ සේවාව සඳහා ගිය හේතුව මතයි, ඔවුන්ට ඒ උසස්වීම් නොලැබී ඇත්තේ. රාජ්‍ය ආරක්ෂාව, රටේ ආරක්ෂාව පිළිබඳ කටයුතුවල ඒ අය නිරත වී තිබෙන නිසාම, තමන්ට හිමි උසස්වීම් ඒ අයට නොලැබී යනවා නම් ඒ අය පත් වන මානසික තත්ත්වය කුමක්දයි නමුත්තාත්සේලාට තේරෙයි.

ඒ නිසා මම මේ අවස්ථාවේදී ජාතික ආරක්ෂක ඇමතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මෙයයි : මේ අකාරීකරණය සිදුවී වන්නේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තොවන්න පුළුවන්. නමුත් සමහර විට මේ විධියට නියමිත උසස්වීම් නොදී තිබෙනවා, බැංකුවල, මා දන්නා විධියට ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව පැමිණිලි කරමින් ලිපි යවා තිබෙනවා. බැංකුවල ස්ථිර සේවකයන් වූ මේ සමහර අයට නියමිත උසස්වීම් දීලා නැහැ, සේවිච්ඡා හටයන් වශයෙන් ආරක්ෂක කටයුතුවලට ගියාය කියා. මොකක්ද, මේකෙ තිබෙන

[දිනේෂ ගුණවර්ධන මහතා]

සාධාරණත්වය ? නමුත්තාත්සේලාම ජනතාවට කියනවා, රට ආරක්ෂා කර ගන්න ඉදිරිපත් වන්නය කියා. සේවිචා බලකායේ අයගනුත් ඒ ඉල්ලීම කර තිබෙනවා. නමුත් ඒ අය ඉදිරිපත් වුණොත්, තමන්ට හිමි උසස් ම තබා දීමනාවක් ඒ අයට ලබා දෙන්නේ නැහැ. රජයේ ක්‍රියාවලිය තුළින්ම උදාකරගෙන තිබෙන මේ වගේ තත්වයක් තිසා තමයි. සමහර විට ආරක්ෂක සේවාවෙන් ගත හැකි සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න බැරි තත්වයක් ඇති වි තිබෙන්නේ. මේවා නිවැරදි කරන්නය කියන විකසි, මේ අවස්ථාවේදී මම විශේෂයෙන් ඉල්ලා සිටින්නේ. එසේ නිවැරදි තොකරනවා නම් නමුත්තාත්සේලා පත්වන්නේ, හදිසි තිහිසේ මුඩාවෙන් ආරක්ෂක බලකායක් කැඳවා ඉතාමත් අසාධාරණ ක්‍රියාවලියක් කරනවාය කියන තත්වයටයි.

එපමණක් නොවෙයි, මැයි මාසයේ 23 වැනිදා පැවති විවාදයේදී මම ප්‍රශ්නයක් නැගුවා. එද හැන්සාඩ් වාර්තාවේ 486 වන පිටුවේ පළමුවන පේදයේ එය මේ විධියට තිබෙනවා :

"පොලීසියේ විනයක් තැබූ කියා කියනවා. පොලීසියේ විනයක් ඇති වෙයිද රටේ හිතියට වඩා ඉහළින් යන්න හඳුනවිට. හමුදාවට විනයක් ඇති වෙයිද හිතියට ඉහළින් යන්න හඳුන විට. ඒ තත්වය ඇති කළේ නමුත්තාත්සේලාමයි. උසාවියෙන් දඬුවම් වින්ද අයගේ යාපනයට මාරු කළ විට පොලීසියේ කටයුතු සඳහා, ඔහු කියනවා. 'මම යන්නේ නැහැ; මම රෝහලට ගිහින් වෛද්‍ය සහතිකයක් දෙනවා' කියලා යාපනයට යන්න තිබෙන අය නමුත්තාත්සේලා යටත්කේ කෝර කෝරයි. නමුත්තාත්සේ පොලීසියේ මාරු කරන අයගේ ලැයිස්තුව අරගෙන බලන්න. කිදෙකෙන් නමුත්තාත්සේලා මාරු කළාද ? කිදෙකෙන් ඒ මාරු කිරීම වෙනස් කරගෙන තැවැතිලා ඉන්නවාද කියා. මාරු කළ අය හා ගිය අය ගැන අපට ලේඛනයක් දෙන්න.

ලලිත් ඇතුලත් මුදලි මහතා  
(ශ්‍රී ලං. ඛණිත අත්පත්පත්පත්)  
(Mr. Lalith Athulath Mudali)  
නැහැ, නැහැ."

මෙහෙම දෙයක් වෙන්නේ නැහැයි කියන එක තමයි ගරු ඇමතිතුමා කියන්නේ. මම කියූ කාරණය 1985 ජූනි 28 වන ද "ඩේලි නිවුස්" පත්‍රයේ මුළු පිටුවේ මෙසේ සඳහන් වි තිබෙන බව විශේෂයෙන් නැවතත් මතක් කරන්නට කැමතියි :

"Transfers of Gazetted Police Officers - Superintendent of Police, Gampaha, P. Udugampola, to Jaffna. S. P. Chandra Fernando to Higher Training Institute, Police Headquarters."

අලුත් මාරුවීම් සම්බන්ධව මේවාගේ පූර්ණ ලේඛණයක් තිබෙනවා. මා දන්නා විධියට ජූලි මාසයේ 20 වැනිදා මේ සියලු දෙනාම අලුත් ස්ථානවල සේවා භාර ගැනීමටයි. තිබුණේ. එද ජාතික ආරක්ෂක ඇමතිතුමා මේ ගරු සභාවේදී "නැහැ ! නැහැ !" කීවා. ගම්පහ පොලීසි අධිකාරීවරයාගේ-උඩුගමපොල මහත්මයාගේ-මාරු කිරීම අවලංගු කර තිබෙන්නේ කවුද කියා අද මම මේ ආණ්ඩුවෙන් අහනවා. මම එයත් එකකිසිම තරගක් නැහැ. එයා නමුත්තාත්සේලාගේ ආණ්ඩුවේ ඉන්න ලොකුම ආරක්ෂකයා. ඔහු නමුත්තාත්සේලාගේ ආණ්ඩුවේ ඉන්න ආරක්ෂකයා තිසා තමයි. එද 'පැවිදි හඩ' සංවිධානයට පහර දීම තිසා සුප්‍රීම් උසාවිය විසින් ඔහු වරදකරුවෙක් කර ඔහුට දඩ තියම කලාම නමුත්තාත්සේලා මහා ගාණ්ඩාගාරයෙන් මහජන මුදලින් ඒ වන්දිය ගෙව්වේ. ඒ වන්දිය ගෙවා, උසස්වීමක් දුන්නට පස්සේ අද උඩුගමපොල නමුත්තාත්සේලාගේ ආණ්ඩුවට කියනවා, "මට ඕනෑ තැනටයි මම සේවය කරන්නේ. ආණ්ඩුවේ කවුරුත් මම කියන විධියටයි මට පත්වීම් දිය යුත්තේ" කියා. මම අද ආණ්ඩුවට ඒ ගැන වේදනා කරනවා. මේ මාරු කිරීම් ලේඛනයෙන් උඩුගමපොල මහත්මයා පමණක් යාපනයට නොයැව්වේ උඩුගමපොල මහත්මයා නමුත්තාත්සේලාට කරදුන් සේවය වෙනුවෙන් උඩුගමපොල මහත්මයාට වන්දි ගෙවන්නට සිදු වි තිබෙන තිසයි. මේ තත්වය යටතේ පොලීසි සේවයෙන් උතුරට යවන සමහර අයට විශේෂයක් දක්වන විට, නමුත්තාත්සේලාගේ නැදකම්, මිත්‍රකම්වලට නමුත්තාත්සේලාට කළ දේශපාලන උදව්වලට, නමුත්තාත්සේලාගේ හතුරන්ගේ අත පස කැඩූ තිසා නමුත්තාත්සේලා උදව් කරන්නට පටන් ගත් විට පොලීසි සේවයේ මාරු කිරීම්, උසස් කිරීම් අවුල් ජාලයක් බවට පරිවර්තනය වෙනවා. කිසි ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ. එම තිසා මම ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාගෙන් මේ කාරණය ගැන දැන ගන්නට කැමතියි. මැයි මාසයේ 23 වන ද මම මේ ප්‍රශ්නය අහන විට "නැහැ ! නැහැ ! එහෙම දෙයක් නැහැ !" කියා ගරු ඇමතිතුමා කීවා. අද උඩුගමපොල මහත්මයාගේ මාරු කිරීම-

නමුත්තාත්සේලා ගැසට් නිවේදනයක් මගින් පිට කළ මේ මාරු කිරීම-අවලංගු වි තිබෙන්නේ කොහොමද කියා මම දැන ගන්නට කැමතියි. මෙන්න මේවාගේ කිසිම ප්‍රතිපත්තියක්, සාධාරණයක් තැනිව නමුත්තාත්සේලා කරගෙන යන වැඩ කටයුතු තිසා තමයි. ආරක්ෂක සේවය අවුල් සහගත තත්වයකට පත් වි තිබෙන්නේ.

ගාමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා) සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)

(ශ්‍රී ලං. කාමිණී නිඝාන්‍යායක - කාණි, කාණි අධිකාරීන්හි අග්‍රාමාත්‍යයා) (Mr. Gamini Dissanayake - Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

ගරු මහරගම මන්ත්‍රීතුමනි, පොලීසියේ පමණක් නොවෙයි. හැම ක්ෂේත්‍රයේම ආණ්ඩුවේ සේවකයන්ගේ මාරුවීම් ඒ ඒ කාලයට සහ අවස්ථාවට අනුව වෙනස් වෙනවා. මේ එක පොලීසි සුපිරිත්වැන්නට මහත්මයාගේ ගැන විතරක් සඳහන් කර ඒ මාරු කිරීම අවලංගු කිරීම අසාධාරණයි කීම, කාගෙන්දෝ ලැබුණු ලැහුවක් අනුව කරන ප්‍රකාශයක් හැටියටයි මම හිතන්නේ. ඒ ලැහුව එන්නේ කොහොමද කියන එක මම දන්නවා.

දිනේෂ ගුණවර්ධන මහතා  
(ශ්‍රී ලං. නිදහස් ශ්‍රී ලාංකුණ) (Mr. Dinesh Gunawardene)

ලනුව එන්නේ කොහොමද කියලත් නමුත්තාත්සේ දන්නවා නම් මට තේරෙනවා නමුත්තාත්සේලා ඉන්නේ ගිහි ගොඩක් මැද බව. නමුත්තාත්සේලා දන්නවා නම් නමුත්තාත්සේලාට ගිහිදර පත්තු කරන්නේ කවුද කියලා, නමුත්තාත්සේලා සැබැවින්ම ඉන්නේ මහා ගිහි කන්දරුවක් මැද යි.

ගාමිණී දිසානායක මහතා  
(ශ්‍රී ලං. කාමිණී නිඝාන්‍යායක) (Mr. Gamini Dissanayake)

ගිහිදර පත්තු කරන්නේ ලනුව දෙන එක්කෙනාමයි.

දිනේෂ ගුණවර්ධන මහතා  
(ශ්‍රී ලං. නිදහස් ශ්‍රී ලාංකුණ) (Mr. Dinesh Gunawardene)

නමුත්තාත්සේ කියපු දේ ගැන මම මොනවා වත් කියන්න යන්නේ නැහැ. "පැවිදි හඩ" සංවිධානයට පහර දීලා සුප්‍රීම් උසාවියෙන් දඬුවම් ලබපු පුද්ගලයෙක් වෙනුවෙන් ගරු මහවැලි සංවර්ධන ඇමතිතුමා වැනි සාධාරණ ඇමතිවරයෙකු කැඟිලා මේ කථාව කීම ගැනයි මට කණගාටුව.

ගාමිණී දිසානායක මහතා  
(ශ්‍රී ලං. කාමිණී නිඝාන්‍යායක) (Mr. Gamini Dissanayake)

ගරු කථානායකතුමනි, මා කියන්නේ මෙයයි : ගරු මහරගම මන්ත්‍රීතුමා සුප්‍රීම් උසාවියේ ක්‍රියා කලාපය සහ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන කළ සඳහන පිළිබඳව මා කියන්නට උත්සාහ කළේ, ඒ තිළිඟිරිවරු පුද්ගලික කටයුත්තක් ක්‍රියාත්මක කලා නොව සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ තීරණයක් ක්‍රියාත්මක කළ බවයි. එම තිසා සුපිරිත්වැන්නටවරයා හෝ ආණ්ඩුවේ යම්කිසි සේවකයෙක් යම් ක්‍රියාදාමයක් කලාද ඒ අවස්ථාවේ ආණ්ඩුව ප්‍රකාශ කළේ ඒ වගකීම තමන් භාර ගන්නා වගයි.

සරත් මුත්තේටුවගම මහතා  
(ශ්‍රී ලං. ආත් (ආත්මෝදරවෙගාම) (Mr. Sarath Muttetuwegama)

ආණ්ඩුව අර ගන්නෙකාදත්තට කීවේ ඒකද ?

ගාමිණී දිසානායක මහතා  
(ශ්‍රී ලං. කාමිණී නිඝාන්‍යායක) (Mr. Gamini Dissanayake)

ඔව්, ඒකයි. ආණ්ඩුව සම්මත කරපු නීති ක්‍රියාත්මක කරන විට ඒ ගොල්ලන්ට දඬුවම් කරනවා නම් අපි භාර ගන්න ඕනෑ ඒ වගකීම.

දිනේෂ ගුණවර්ධන මහතා  
(ශ්‍රී ලං. නිදහස් ශ්‍රී ලාංකුණ) (Mr. Dinesh Gunawardene)

ගරු ඇමතිතුමා බොහෝම සාධාරණව රජය විසින් කරපු දෙයක් ගැන කීවා.

**සරත් මුත්තේට්ටුවෙගම මහතා**  
 (නි.ප්‍ර. ජාත් ප්‍රාදේශීය ලේකම්)  
 (Mr. Sarath Muttetuwegama)  
 In mitigation.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
 (නි.ප්‍ර. නිලධාරී උණාචාර්යයා)  
 (Mr. Dinesh Gunawardene)

එම නිසා, උසාවියේ නීතියේ බලය කොසිතරම්දුරට ක්‍රියාත්මක වෙතුවාද කියන එක හොඳම හෙළිදරව් වෙතවා. උසාවියෙන් දෙන තීන්දු ක්‍රියාත්මක කර ගන්නට මේ රටේ තිබෙන බාධාවන් ගැන හෙළිදරව් වෙතවා. විදේශයෙන් මම තමුත්තාන්දේලාට කියන්නට කැමතියි. පොලීසියේ මාරු කිරීම පිළිබඳව මෙතෙක් තමුත්තාන්දේලා අනුගමනය කළ පළිගැනීමේ පිළිවෙත දැන්වත් තවත්වන්න. කාටත් සාධාරණව මේ පිළිවෙත ක්‍රියාත්මක කරන්න. එසේ නොකළහොත් මේ රටේ එදිනෙදා ආරක්ෂක තත්ත්වය මීට වඩා අවුල් ජාලාවකට පරිවර්තනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. හදිසි නීතිය තව මාසයකට දික් කළාට එයින් කිසිම ප්‍රතිඵලයක් ඇති වන්නේ නැහැ. මේ විධියට වැඩ කරගෙන යාමෙන්.

ඒවගේම මෙන්න මේ කාරණය මම දනගන්නට කැමතියි. අනුරාධපුර හමුදා කඳවුරේ නිරායුධව සිටි සොල්දාදුවෙක් කෝපරල් ලෙවුලා පොල් ගහක් ලඟට ගෙනියලා අත උත්සන්නවයි කියලා මරා දැමීම ගැන පරීක්ෂණයක් කරන්නටයි කියලා මම 1985 මැයි මාසයේ 23 වනදා මෙම ගරු සභාවේදී ජාතික ආරක්ෂක ඇමතිතුමාට කියනු වෙලාවේ, ඒ පරීක්ෂණ කරගෙන යනවාය කියලා කීවි. හමුදා ආඥාපනතේ වූණත් තියෙන්නේ මේ වගේ නිරායුධව සිටින කෙනෙක් මරා දැමීම සාධාරණ නැහැ කියන එකයි. මොකක්ද මේ කාරණය සම්බන්ධයෙන් කර තිබෙන්නේ, කියන එක අපි දනගන්නට කැමතියි. මේවා ගැන සාධාරණව කටයුතු නොකරනවා නම් අපිට කල්පනා කරන්නට තිබෙන්නේ තමුත්තාන්දේලා ඕනෑකමක්ම හමුදාව ඇතුළේ වෙත වෙත තත්ත්වයක් ඇති කිරීමේ ක්‍රියාමාර්ගයක යෙදී සිටින බවයි. වරදක් කළ අයට දඬුවම් කරන්නට, ඇයි පරීක්ෂණයක් කළා නම් ඒ පරීක්ෂණයේ තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඒ විධියේ පරීක්ෂණයක් කළාද කියලාවත් අපි දනගන්නට කැමතියි.

ඒවගේම තවත් කාරණයක් මම අගන්නට කැමතියි. ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විදේවීරගේ කථාවක් ඇතුළත් කැසට් පටියකට සවන් දුන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොකක්ද මේ තමුත්තාන්දේලා කරගෙන යන දේ? තමුත්තාන්දේලා ආරක්ෂක තත්ත්වය විහිථවකට පරිවර්තනය කරනවා. රෝහණ විදේවීරගේ කථා අවිච්ඡිතව පොත් දහස් ගණනක් මේ රටේ තියෙනවා. රෝහණ විදේවීරගේ කැසට් පටියක් පස්සේ දුවන්නේ මොකටද? මේකද අද තමුත්තාන්දේලාගේ තිබෙන ප්‍රධාන ආරක්ෂක කටයුත්ත? ජනතා විමුක්ති පෙරමුණේ සංවර්ධන සභා මන්ත්‍රීවරු මවුන්තේ අම්මට ආත්තවත් බලන්නට බැරි විධියට වැලිකඩ හිර හෙදර කඵලට කාමරවල දමා තිබෙනවා. ඇයි? කොළඹ සංවර්ධන සභාවේ මන්ත්‍රීවරුන්ට තමුත්තාන්දේලා සලකන්නේ මෙහෙමද? මේ රටේ සාධාරණ නීතිය ඒ අයට නැද්ද? භූතාන්වලට ගිහිල්ලා, තිම්පුවලට යන්න තියෙන ඕනෑකමට උතුරේ මේ රට කඩන්නට ඉදිරිපත් වෙව්ව අය කියලා අත් අඩංගුවට ගත්ත අයට තමුත්තාන්දේලා නීතිඥයන් බලන්නට ඉඩ දෙනවා නම්, ඒ අය නිදහස් කරනවා නම්, මේ රට කඩන්නට ඉඩ නොදෙන බවට දිවුරා පොරොන්දු වෙලා ප්‍රකාශ තිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණේ අය මවුන්තේ දෙමව්පියන්ටවත් බලන්නට ඉඩ දෙන්නේ නැතිව වැලිකඩ හිරහෙදර කඵලට කාමරවල දලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයයි මම අගන්නේ?

මොනරාගල වෙල්ලස්සේ ගොවීන්ගේ ප්‍රශ්නය අද උග්‍ර වී තිබෙනවා. ඒ ගොවීන්ට සිදු කරගෙන යන අසාධාරණයට විරුද්ධව ඇති වන උද්ඝෝෂණ මැඩලීමට මේ හදිසි නීතිය ඉතාම කෲර අත්දේමත් පාවිච්චි කරනවා. වැඩ වර්ජනය කළ අය අතුරින් අවුරුදු පහක් තිස්සේ අද වනතුරුත් ආපසු වැඩට ගෙන නැති අයට නැවත රක්ෂාව දෙන්නය කියමින් කොළඹ සේවක පිරිස් පිකට් කරන විට පොලීසි බල ඇණි ඇවිත් ඒ පිකට් ව්‍යාපාරයට නර්ජනය කර මවුන්තේ පලවා හැරීමට කටයුතු කළා. මෙන්න තමුත්තාන්දේලාගේ හදිසි නීතියයි. තමුත්තාන්දේලාගේ රාජ්‍ය බලයයි දන නැත. මේ රටේ ආරක්ෂාව සඳහා තමුත්තාන්දේලා මහජන සහයෝගය ලබා ගන්න බලාපොරොත්තු වන්නේ මේ විධියටද?

උතුර සම්බන්ධයෙන් තමුත්තාන්දේලා ඇති කරගත් ගැටුම් නැවැත්වීමේ එකඟතාව අද වන විට කී සැරයක් කැඩී තිබෙනවාදයි අපි අගනවා. හටයක් කී දෙනෙක් මැරී තිබෙනවාද? හටයක් කී දෙනෙක් සාතනය වී තිබෙනවාද? ඒ වාගේම උතුරු භූගෝලගීර පලාත්වල, ත්‍රිකුණාමලය, වවුනියාව ආදී ප්‍රදේශවල - මම මීට ඉස්සරන් මේ කාරණය කියා තිබෙනවා - සාමාන්‍ය ගම්වැසියන් කී දෙනෙක් සාතනය වී තිබෙනවාද? කීදෙනෙකුට උත්තීවි තැන් නැති වී තිබෙනවාද? මොකක්ද මේ සාම ගිවිසුමේ තත්ත්වය?

අප සාම ගිවිසුමකට විරුද්ධයයි තමුත්තාන්දේලා අපට වෝදනා කරනවා. අපි තමුත්තාන්දේලාගෙන් අගන්නේ තමුත්තාන්දේලා එක් එක් අවස්ථාවලදී කියන දේවල අර්ථය මොකක්ද කියයි. භූතාන්දේ නිමිපු සාකච්ඡාවලට ගිය අයගේ ප්‍රකාශ දත් කියැවී තිබෙනවා. 1985 ජූලි 18 වැනි දා "ඩේලි නිව්ස්" පත්‍රයේ මෙසේ පල වී තිබෙනවා :

**"Autonomy to all alike : Govt. stand"**

මේ නියෝජිත පිරිසේ නායක එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා මෙසේ කියනවා :

"Mr. Jayewardene indicated that the Tamil groups were told that the Sri Lankan proposals had taken into account the need to grant autonomy to all citizens of the country alike."

ඒ මහතා මේ විධියට විස්තරයක් කරගෙන යනවා. "ප්‍රාන්ත ස්වාධීනත්වය", "රීජනල් මඩොනෝමි", ප්‍රාන්ත ස්වරාජ්‍යය. රජයේ විසඳුම මේකදයි අපි දන ගන්න කැමතියි. මොකක්ද තමුත්තාන්දේලා මේ කරන්නට යන දේ. මෙහි ගසානක ප්‍රතිඵල මොකක්ද කියා දනගෙන මේ පිළිබඳ අවසාන තීන්දුවක් ගැනීම මහජනයා හමුවට දමන්න කියා අපි ඉල්ලන්නේ ඒ නිසායි. එවිට තමුත්තාන්දේලා කරන දේ හරියයි මහජනයා තීරණය කරන්න ඕනෑ නම් එය හරිය කියා තීරණය කරන්න මවුන්තේ පුළුවන්. මවුන්තේ එය පිළිගන්න ලැස්සී නැත්නම් ප්‍රතික්ෂේප කරන්න ඕනෑ නම් ඒ සඳහා මවුන්තේ අවස්ථාව තියෙන්න ඕනෑ.

ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති අනුව මේ ආකාරයෙන් ක්‍රියා කරනවායයි අපට ප්‍රකාශ කර තිබෙනවා. ජාතික ආරක්ෂක ඇමතිතුමා මෙසේ කියනවා :

**"People's approval will be sought after talks - Lalith" - Sunday 7th July 1985.**

මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් පුවත්පත්වලට දීලා අනුමැතිය සඳහා ජනතාව ඉදිරියට යනවායයි එතුමා කියනවා. මහජන අනුමැතිය සඳහා පැමිණෙනවායයි ජාතික ආරක්ෂක ඇමතිතුමා රටට කියනවා. [බාධා කිරීමක්] ජනාධිපතිතුමා කියනවා එසේ නොවේය කියා. ජනාධිපතිතුමා මොනවාද කියන්නේ? 1985 ජූලි 21 වැනිදා "දී අයිලන්ඩ්" පත්තරයේ මුල් පිටුවේ මෙසේ පල වී තිබෙනවා.

**"No referendum on devolution proposals" (බාධා කිරීමක්)**

මන්ත්‍රීවරයෙක්  
 (அங்கத்தவர் ஒருவர்)  
 (A Member)  
 පත්තරයේද කියවන්නේ?

**දිනේෂ ගුණවර්ධන මහතා**  
 (නි.ප්‍ර. නිලධාරී උණාචාර්යයා)  
 (Mr. Dinesh Gunawardene)

අපි කියවන්නේ පත්තරයේත් තමයි. මොකද? තමුත්තාන්දේලා රහසේ කරන පාවාදීම් අපි දන්නේ නැති නිසා. ජනතාවට හොරෙන් ඕනෑම පාවා දීමක් කරලා බේරෙන්න පුළුවන්යයි තමුත්තාන්දේලා හිතා සිටිනවා නම් අපි එක කාරණයක් කියන්න ඕනෑ. එවැනි පාවා දීමකට අනුමැතිය මේ රටේ ජනතාව ලැස්සී නැති නිසා තමයි තමුත්තාන්දේලාගෙන් ඉල්ලා සිටින්නේ තමුත්තාන්දේලා කරන දේ විකක් හරි කියන්න කියා.

පසුගිය ප වහාවේදී ගිහින් පොරොන්දු වුණු දේවල් උඩ තමයි වටමේස සාකච්ඡාවේදී උත්සාහ දැරුවේ ඒ පොරොන්දු ඉෂ්ට කරගන්නට. අවසානයේදී වටමේස සාකච්ඡාවෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉවත් වුණා. මහා සංඝයා ඉවත් වුණා. වටමේස යෝජනා ප්‍රතික්ෂේප වුණා. වටමේස යෝජනාවලට වැඩිය එහාට යන්න අද උත්සාහ කරනවා.

[දිනේෂ ගුණවර්ධන මහතා]

"President J. R. Jayewardene has said in an interview to an Indian Magazine 'Gentleman' that the Government would not go to the country either at a General Election or a Referendum on the degree of autonomy to be granted to the Tamils. . . .

...We want to find out how far we can go towards granting autonomy without having a General Election or a Referendum. Our Constitution is a difficult one. India also realizes that there is no use pushing our proposals if the courts is going to insist on a referendum. A referendum will knock the proposals out."

ජනමත විචාරණයක් මේ යෝජනා ප්‍රතික්ෂේප කරනවා කියලා ජනාධිපතිතුමා කියනවා. මොකක්ද ඒ කියන්නේ? මහජනයා කැමති තැනි දෙයක් ප්‍රජාතන්ත්‍රවාදයේ කාමයෙන් බලහත්කාරයෙන් මහජනයාගේ කර පිටට දමන්නයි ලෑස්ති වෙන්නේ. මහජනයා අකමැති දේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් විසින් ඔවුන්ගේ කරපිටට බලයෙන් දමන්නට උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කොහොමද? අපි එය අහන්න කැමතියි. ජනාධිපතිතුමා කියනවා :

"and today nobody wants a referendum. The TULF does not want one, India does not want one"

වි.සු.ඵල්.ඵ.ඵ. එක කවදවත් ජනමත විචාරණයක් ඉල්ලුවේ නැහැ. ඔවුන්ගේ මූලික කොන්දේසියක්ව තිබුණේ කිසිම දෙයක් ජනමත විචාරණයකට දැමිය යුතු නැත යන්නයි.

"India does not want one".

ඉන්දියාව ඉල්ලන්නේ නැතිලා ලංකාවේ අභ්‍යන්තර නින්දාවක් පිළිබඳ අවසාන නිගමනය කරන්නේ ඉන්දියාවද? මේ කටයුත්ත නිරාකරණය කිරීමට ඉන්දියාවේ සහයෝගය පාවිච්චි කිරීම වෙනම දෙයක්. ලංකාවේ ජනමත විචාරණයක් තබන්න එපාය කියා ඉන්දියාව කියා තිබෙනවාද? අපි එය දැනගන්න කැමතියි. ජනමතයක් නියත්න එපාය කියා ඉන්දියාව කියලා තිබෙනවාද කියා අපි දැනගන්න කැමතියි. මහජන ඡන්දයක් නියත්න එපාය කියා ඉන්දියාව කියා තිබෙනවාද?

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ ප්‍රකාශය ඉතාමත් වැදගත් එකක් නිසා වෙනත් ඇති, උදේ වරුවෙන් මන්ත්‍රීවරුන් සීප දෙනෙක් මේ ගැන මතක් කලා. මමත් මෙහි තිබෙන කාරණාවක් දෙකක් පමණක් ඉදිරිපත් කරන්න කැමතියි. එහි දෙවැනි කොටස ජූලි මාසයේ 22 වෙනිදා " දී අයිලන්ඩ් " පත්‍රයේ තිබෙනවා. එහි දැක්වෙන එක කාරණයක් තමයි මෙය.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(ශ්‍රේෂ්ඨ பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)  
Order, please ! How long will you take ?

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(திரு. தினேஷ் குணவர்த்தன)  
(Mr. Dinesh Gunawardene)  
I have 45 minutes. I have used only 30 minutes.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(ශ්‍රේෂ්ඨ பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)  
You can have four more minutes.

**අනුර බණ්ඩාරනායක මහතා**  
(திரு. அனுர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)  
The hon. Member for Maharagama and the hon. Member for Kalawana were allocated 45 minutes.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(திரு. தினேஷ் குணவர்த்தன)  
(Mr. Dinesh Gunawardene)  
මම ඉක්මනින් අවසන් කරන්න උත්සාහ කරනවා.  
But I have 45 minutes.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(ශ්‍රේෂ්ඨ பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)

Yes, I think, you have. If I give you three more minutes it will be 45 minutes.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(திரு. தினேஷ் குணவர்த்தன)  
(Mr. Dinesh Gunawardene)

How can I finish within three minutes ?

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(ශ්‍රේෂ්ඨ பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)

Yes, the hon. Member can continue.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(திரு. தினேஷ் குணவர்த்தன)  
(Mr. Dinesh Gunawardene)

When did you first begin to realize that the Tamil separatists were serious ?

President Jayewardene : When terrorism began on a really big scale. I would say just before the July 1983 riots. Neither the TULF nor the terrorists were taken seriously before that. I campaigned all over the north for the Presidential election and the referendum towards the end of 1982. We had mass meetings in Jaffna. I had protection, of course, but there were no mines. The mines began appearing only in 1983. The first mine killed 14 soldiers in Jaffna just before the July riots."

මේ අනුව ජනාධිපතිතුමා කියන්නේ මෙහි භයානකත්වය ගැන රජය කල්පනා කරන්න පටන් ගත්තේ 1983 ජූලි කලබලවලින් පසුවයි. ඊට ඉපයර මේ ගැන එතරම් බියක් දැක්වූයේ නැහැ කියයි. එහෙම නම් රජයම පිළිගන්නවා, තමන්ගේ වැරදි පාලනය නිසා, ආරක්ෂාව පිළිබඳ තමන්ගේ වැරදි ප්‍රතිපත්තිය නිසා මේ තත්ත්වය මේ තරම් දුරට අවුල් ජාලීවත් බවට පරිවර්තනය වූණය කියා. එපමණක් නොවෙයි. ජනාධිපතිතුමා පැවිදි පක්ෂය ගැන මේ විධියට කියනවා :

"Do you think the clergy may stand in the way of a settlement ?

President Jayewardene : I don't see how the clergy can argue with the people that they want terrorism to continue. That they want Sinhala youth to die. If provincial councils and autonomy lead to the end of terrorism, then how can anybody argue with this ?"

මෙන්න මේක තමයි අද තමුත්තාන්දේලා පෙන්වන්න උත්සාහ දරන්නේ. මෙම විසඳුමට, ප්‍රාන්ත ස්වාධීනත්වයට, තැන්තම් ප්‍රාන්තවලට බලය පැවරීමට මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය කොටන බවයි පෙන්වන්න හදන්නේ.

මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මම ඒ කාරණය ගැන මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි. අපේ ව්‍යවස්ථාව අලුතින් නැවත සැකසීමකට තමුත්තාන්දේලා සුදුසුම වෙනවා නම්, විධායක බලතල තිබෙන ජනාධිපතිතුමාගේ විධායක බලතලවල, යම් යම් වෙනස්කම්, ඒවා පැවරීමක් ඉළුක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා නම්, අපේ රටේ පාර්ලිමේන්තුවට තිබෙන ව්‍යවස්ථාදායක බලය කොටස් වශයෙන් යම්කිසි පැවරීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා නම්, අධිකරණය පිළිබඳව මේ ව්‍යවස්ථාවේ තිබෙන බලතල මෙන්ම මේ මුළු ව්‍යවස්ථාවේම මූලික කටයුතු පිළිබඳව අලුතින් විවිධ හා වෙනස් ආකාරයකින් සැකසීමක් කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම්, උච්ච ප්‍රාන්ත ඇති කරන්නට, ඉන්දියානු උච්ච ප්‍රාන්ත ඇති කරන්නට, මුස්ලිම් ප්‍රාන්ත ඇති කරන්නට, එහෙමත් නැතිනම් වෙනත් ප්‍රාන්ත ඇති කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම්, එයින් සිදු වන්නේ මේ රටේ ජාතික සමූහය තවත් අවුල් ජාලාවකට පරිවර්තනයවී මේ රටේ ඒකීයභාවය කොටස් වශයෙන් කැලී කැලී යන තත්ත්වයක් උදවීමක් බව මම කියන්න කැමතියි. ඒ නිසා මෙවැනි භයානක ක්‍රියාවලියක නිරත වෙනවා නම් මහජන අනුමැතිය සඳහා ක්‍රියා මාර්ගයක් රජය විසින් ගත යුතුයයි කියන එක මම මතක් කරනවා.





සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(**திரு. சரத் முத்தேட்டுவெகம**)  
(Mr. Sarath Muttetuwegama)

ජී. ඩී. ඩී. ඉහත ගත්තොත් හොඳයි කේ. ජී. ඩී. එකට ඉස්සෙල්ලා.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(**திரு. என். டென்சில் பெர்னாண்டோ**)  
(Mr. N. Denzil Fernando)

කේ. ජී. ඩී. එක බොහොම දක්ෂයි.

ගාමිණී දිසානායක මහතා  
(**திரு. காமினி திஸாநாயக்க**)  
(Mr. Gamini Dissanayake)

ගරු කර්මාන්ත ඇමතිතුමා මෙයට සහභාගි වූණෙන් මේ ප්‍රශ්නය හඟක් උග්‍ර වෙතවා. එම නිසා අප දෙදෙනා — කලවාන ගරු මන්ත්‍රීතුමාත් මමත් — මේ ගැන සමථයක් ඇති කර ගනිමු. විවිධ කරුණු නිසා එවැනි තත්ත්වයක් සෝචයට දේශයේ තැබූ කියා. මා එය පිළිගත්තවා.

අපේ රටේ පවතින තත්ත්වය ගැන අපි පොඩ්ඩක් කල්පනා කර බලමු. මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා), ගරු ජනාධිපතිතුමා 'ජේන්ට්ල්මන්' කියන ඉන්දියානු සඟරාවකට ප්‍රකාශ කරන ලද අදහස් වගයක් 'අයිලන්ඩ්' පත්තරයෙන් කියවේවා. අද තත්ත්වයට අදාළ කාරණයක් සඟරාවකින් කියවන්න මමත් කැමතියි. මේ සඟරාව අපේ කලවාන ගරු මන්ත්‍රීතුමාට හොඳ තැනක් දී තිබෙන සඟරාවක්.

Did you read this ? - (*Interruption*). The lead article is about you.

සරත් මුත්තේට්ටුවෙගම මහතා  
(**திரு. சரத் முத்தேட்டுவெகம**)  
(Mr. Sarath Muttetuwegama)

What is the article ?

ගාමිණී දිසානායක මහතා  
(**திரு. காமினி திஸாநாயக்க**)  
(Mr. Gamini Dissanayake)

This is a reproduction of your excellent speech, cynical speech, brilliant speech made on the aftermath of the Anuradhapura incident.-(*Interruption*). I know the identity of the person who wrote the editorial, so brilliantly written. But anyway, as my good Friend the Leader of the Opposition said, it is a brilliant, superb article. It is called the "Tamil Information Journal" published on the 1st of July 1985.

Sir, I think in the aftermath of the Jaffna incidents and the general situation that prevails in the country in relation to the Thimpu discussions there has been no better summary of the despair, the pain, the agony, the ambitions and the hopes of those who are carrying on this struggle than the ideas which are expressed here. I am glad that my good Friend, who shares a very refined appreciation of the spoken and the written English language, expressed what he said. This is what it says at page 4 :

"No one who is prepared to view the Tamil liberation struggle with sympathy could fail to note that the ceasefire of June 18 came at the most inopportune time. President Jayewardene was let off the hook precisely at the point of time when he was ready to bite hard. The months of May and June brought government morale to its lowest ever. Colombo's persistent efforts towards a ceasefire took on a sense

of desperate urgency after the Anuradhapura episode of May 14. The President was coming under tremendous pressure from his own side of the fence. For the first time since the State-inspired mob terror of July '83, Sinhala mobs were trying to take the law into their own hands. Frightened and humiliated by the brazen effrontery of the Anuradhapura attack, the Sinhala people were beginning to pour scorn and ridicule at their own government, army and police. The Maha Sangha was getting restive. Nearly, 2,000 Buddhist monks staged a "Satyakriya" on Parliament Road in Sri Jayawardenepura."

Then it goes and makes a comment on two of my Colleagues.

"The anti-Tamil hate that the government had been carefully nurturing under the guise of fighting terrorism was turning into a anti-government feeling. Even the Sinhala perceptions about Tamil resistance were seemingly undergoing a change. Trincomalee district was in turmoil. Sinhala colonists, planted in Tamil soil over the years with state aid, were either fleeing or feeling insecure. Into this imbroglio, came the "imposed" ceasefire and with unexpected swiftness came the announcement about Thimphu talks-from Colombo. Everything thereafter seemed to be orchestrated from Colombo, and President J. was wielding the baton with his habitual dexterity."

The last paragraph I will read at the end of my discussions because it is relevant to my argument.

Now, Sir, we try in this House to apportion blame amongst ourselves. More often it is not an exercise in trying to apportion the blame, it is an exercise in trying to say that you are to blame. President Jayewardene in his interview with the Journal "Gentleman" had this to say on this aspect of the matter. I am quoting from the "Sun" newspaper of the 22nd of July 1985. It says :

"Mr. Jayewardene has also pointed out that those who called for a separate state were permitted to come into Parliament in 1976 and advocate secessionism thereafter.

He further stated : 'It should have been crushed then. The violence was gradually building up and yet no one took it seriously. All governments were responsible and that includes our government also'".

You had your Mr. Durayappah who was gunned down. I remember my Friend telephoning me in Nuwara Eliya at that time and expressing his very deep, hurt feelings. He also mentioned to me who were responsible for it according to him. But nothing was discovered, no one was charged, and years later our Vavuniya organiser Mr. Kulendran was gunned down, our DDC candidate Mr. Dharmalingam was gunned down, Mr. Bastiampillai was killed as a traitor and as an informant, and systematically all semblance of opposition was crushed. In other words, as the British Prime Minister when she was interviewed by a representative of the TULF, said, there is no democracy prevailing in the North today. She asked, "How do you expect democracy to prevail when all those who are opposed to the cause of separation are shot and gunned down ?" So that was the beginning.

I agree with His Excellency the President that all of us are responsible for this situation, not only in relation to the question of terrorism but also in relation to the

wider context, the larger question of the problem between the Sinhalese and the Tamils. The "Island" newspaper also refers to the same conversation but gives it a different headline - "No referendum on Devolution Proposals, JR says", and it refers to those matters which were referred to by the hon. Member for Maharagama.

Then, Sir, in relation to the apportionment of blame, I say all of us are responsible, and I am expressing a view which His Excellency the President has expressed in his interview which is referred to in the "Island" and the "Sun". I wish to say this, however, that even if His Excellency the President has not said so, I would have said so because I feel so. We are responsible for this, and there is no point in trying to point a finger at the other side and say "You did it, I am not to blame."

My good Friend the hon. Member for Kotmale said he read the Bandaranaike-Chelvanayakam Pact, and when the hon. Member for Ratgama referred to it he asked, "Who opposed it?" as if the Bandaranaike-Chelvanayakam Pact was like the *Tripitika* or some holy document. It is one of those documents which, as was mentioned by the hon. Member for Maharagama, has been torn into shreds and thrown into the waste paper basket. Unfortunately, he said it is giving in to public opinion. One can never find out what public opinion is. These are debatable issues. But I wish to say that the contention of the hon. Member is wrong. I have got the B-C Pact with me, and this is what it says in relation to regional councils :

"... that the Northern Province is to form one regional area while the Eastern Province is to be divided into two or more regional areas."

சுனந்த டசனாயக்க  
(திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)  
That is what I said.

மாமணி டிசனாயக்க  
(திரு. காமணி திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

Yes, but you did not say what I am going to say now. (*Interruption.*) That is not the only provision of the B-C Pact. It also says :

"... Provision is to be made in the Bill to enable two or more regions to amalgamate even beyond provisional limits and for one region to divide itself, subject to ratification by Parliament. Further provision is to be made in the bill for two or more regions to collaborate for specific purposes of common interest."

Rightly or wrongly, these were the provisions the UNP opposed at that time, and whatever the solution, I can tell you these provisions will not be part of a solution which this Government will advocate or accept.

அனூர் பண்டாரநாயக்க  
(திரு. அனூர் பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)

If I may be permitted to interrupt the Hon. Minister, I would like to say that at the time the Bandaranaike-Chelvanayakam Pact was agreed upon

there was no terrorism and no demand for a separate state. That is why the Pact envisaged the joining of the North and the East. The situation now is totally different.

மாமணி டிசனாயக்க  
(திரு. காமணி திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

Correct. In fact, when I look at this agreement in the context of what has happened subsequently, I even feel that it is innocuous. I fully appreciate the relevancy of the observation of my hon. Friend, but I am only trying to put the views of his spokesman on some of these fundamental and important matters into perspective, because he said that what the hon. Member for Ratgama said was wrong.

சரத் முத்தெட்டுவெகமா  
(திரு. சரத் முத்தெட்டுவெகமா)  
(Mr. Sarath Muttetuwegama)

Are you trying to send him into orbit ?

மாமணி டிசனாயக்க  
(திரு. காமணி திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

No, I am bringing him back to *terra firma*. Perhaps the hon. Member can have a look at the document I have and compare it with his document, and if his document is correct he can correct me, and if my document is correct I will correct him. I will stand corrected if I am wrong.

I wish to refer to some of the newspapers which I have just collected at random - I just got my Press Secretary to get them for me - as to what is happening after the Thimpu talks. Talks were started, and I think in the fullness of time, sooner than later, more facts will be revealed to this honourable House, other than those that were disclosed to the country. I think substantially everything has been disclosed to the country. We have not gone very far in the Thimpu talks but certainly we must go far. Now this is what is happening. I am now reading the "Divaina" of 22nd July 1985. It says :

"*குடிசைவாசிகள் சிவசக்தி கிழங்கு பழம் கொடுக்கிறார்கள்*"  
That is, there are some terrorist groups who, notwithstanding what is being discussed or the spirit of the discussions, are acting on their own, and they say, according to the newspapers - I am not at this moment trying to say anything more - they are acting on their own, not in the spirit of a "ceasefire" or in the spirit of stopping violence.

Then the "Dawasa" of 24th July 1985 says :  
"*கொழும்பு நகரில் கிழங்கு பழம் கொடுக்கிறார்கள்*"  
Then it gives the details.

Again on 24th July 1985 :  
"*குடிசைவாசிகள் சிவசக்தி கிழங்கு பழம் கொடுக்கிறார்கள்*"  
Then again on the 23rd July 1985 :  
"*புறநகர் பகுதியில் சிவசக்தி கிழங்கு பழம் கொடுக்கிறார்கள்*"  
various incidents about violence, terrorism, breaches of the law occurring in the North and the East.

[ගාමිණී දිසානායක මහතා]

Then the "Dinamina" of 23rd July 1985 says : "උතුරු නැගෙනහිර හමුදා යළි සිරුවෙත්. ප්‍රභා කල්ලිය සම්මුතිය බිඳිද ?

? There is a question mark and details are given based on information about a group of people who are acting in a way that is not consistent with trying to come to a negotiated settlement.

Then on the 22nd July in the "Dawasa" again there is a news item. It says : "උතුරේ පැය හයක මග සටනක් තුස්තයේ රැසක් මරුව"

Then another incident which figured very large in the media on the 13th July : "ජනාධිපති ඝාතන තැනට 10 ක් අත්අඩංගුවේ. හතර දෙනෙක් පැන ගිහිත්. ගෙයින් ගෙට යෝදිසි"

Hon. Members are aware of the large package of dynamite, gelignite and grenades that were discovered in the hands of individuals, who certainly were not keeping them for fun, and one of them had confessed that their idea was to blow up the former Parliament building, which is now the office of His Excellency the President.

Then on the 13th July in the "Dinamina" there is a news item to say ; "තිම්පු කනාබස් මැද කොළඹ වනසන්න කීවා. සැකකරුවෝ විස්තර ගෙළි කරති"

Then the "Silumina" of 12th July says ; "ජනාධිපති ඝාතන තැනක් රාත්තල් 224 ක කාල බෝම්බ දෙකක් අසුටවයි"

Now these are all subsequent to Thimpu and the ceasefire discussions.

Then, Sir, on the 9th July there is an article which says : "භූතාත් සාකච්ඡාවලට විරෝධය පාමින් යාපනයේ හර්තල්. සාම කථා එපා : ජලාම මිනූ අත්තවාදි පිරිස් පෙළපාලි යති"

This is in Jaffna itself. Again on 10th July : "යාපනේ බෝම්බ පුපුරයි. හර්තල් අවසන්. හිස් හැරුණු අත මිනිස්සු දුවති"

That means that people are trying to create trumoil and tension notwithstanding the discussions and the talks.

"භූතානයේ සාම කතා පැවැත්වෙද්දී තමිල්කාඩුබේ තුස්තයේ කල්ලි පිටින් ලංකාවට එති"

They are coming here (Interruption)—That is right. "දඩි රැකවරණ මැද්දේ සිංහලයෝ උතුරට යති" etc, etc.

Now, Sir, I will tell you that according to information available there are some groups who do not accept that they should solve this by discussion and they hold the view that things have gone too far to have such a discussion or arrive at a solution. Now, Sir, if logic were to prevail, as I would ask my hon. Friend, the hon. member for Kalawana, is it not a fact that the left

parties should have got together a long time ago ? If the Member for Maharagama was here I would have asked him, while the LSSP and the CP were having discussions with his father, the leader of the MEP, were they also not having secret discussions with my hon. Friend's mother before 1965 ?—(Interruption). That is right. We still have. You do not know that. In fact he has designated me to have discussions with you. Discussions are always useful, especially if they are out of Colombo. Colombo is a very dangerous place. Then, Sir, what happened ? They did not get together. Similarly in the terrorists' group, there are groups who say, "We do not accept this". Do not think that everybody thinks alike, and if "Tamil Opinion", a very well put together document, is to indicate the future of their course of conduct, this is the passage which I would like to read :

"Life has many distractions and so do liberation struggles. A trip to Thimphu can be very soothing, we are sure. But as an Indian journalist said (Sunday Observer, Bombay, June 23) quoting some radical sources in Madras : ' . . . . . It is time to return the struggle to the native soil where it belongs'. That probably is the only way to settle a problem and settle it right."

The article is headlined "Nothing is ever settled until it is settled right".

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(රුහුණ පිරිනිමිත් නිලධාරී අයුරු)  
(The Deputy Chairman of Committees)

It is now 3.30 p.m. Does the House agree to go on with this Debate ?

මන්ත්‍රීවරු  
(අර්ථකථනිකරු)  
(Members)

Ayes !

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(රුහුණ පිරිනිමිත් නිලධාරී අයුරු)  
(The Deputy Chairman of Committees)

Order, please ! The Hon. Deputy Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කාරක සභාපතිතුමා, මුලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වොද්‍යාරත්න මහතා] මුලාසනාරුවේ විය. අනන් පීඨය, රුහුණ පිරිනිමිත් නිලධාරී අයුරු අර්ථකථනකරු, පිරිනිමිත් ජනාධිපති අයුරු [නිල, ජනාධිපති භාණ්ඩාරත්න] නිලභාණ්ඩාරත්න.

Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair and MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNE] took the Chair.

ගාමිණී දිසානායක මහතා  
(නිල, කාමිණී නිලාභානායක)  
(Mr. Gamini Disanayake)

Sir, that last paragraph gives the truth, gives the rationale for this "Dawasa" headline. It says

"භූතානයේ සාම කතා පැවැත්වෙද්දී තමිල්කාඩුබේ තුස්තයේ කල්ලි පිටින් ලංකාවට එති"

They are not coming home for Christmas. They are coming for a purpose. That is why, Sir, I feel slightly different to the sentiments expressed by my young hon. Friend, the Member for Ratgama. He said, "What is needed now is a political solution." I say, Sir, what is needed now is not essentially a political solution, but a human solutions, a same solution and a dignified solution.

අනුර බණ්ඩාරනායක මහතා  
(ති. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

For all !

ගමිණී දිසානායක මහතා  
(ති. කාමිණී திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

For all, so that one will feel that he has lost.

Now, when we discuss the Bandaranaike - Chelvanayakam Pact and say historically that did not succeed, when we refer to the Dudley-Chelvanayakam Pact, where long before my good Friend took to active politics when he was in London -

අනුර බණ්ඩාරනායක මහතා  
(ති. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

No, I was here.

ගමිණී දිසානායක මහතා  
(ති. කාමිණී திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

Your party was parading "ඩිවිලිගේ බඩේ - මසල වඩේ"

Those were your politics then. Why? Because those are issues which you want to exploit. I have a brief here which shows, I believe, that most of these issues are worked out by middle-class intellectuals - the bourgeoisie - who do not have any relationship to the mass feelings in this country. The people who do this are a group of people planning their political strategies in cities, who look at the Westminster model, as my good Friend the Member for Gampaha often says, and who feel that any issue is good so long as you can exploit it. They are believers in the theory of Lord Salisbury, who said: "The duty of an Opposition is to oppose," and oppose and oppose and oppose!

There is a common sentiment in the attitude of the Bandaranaike-Chelvanayakam Pact and the Dudley-Chelvanayakam Pact. About these two gentlemen, Mr. S. W. R. D. Bandranaike and Mr. Dudley Senanayake, the hon. Member for Maharagama said today, "Great leaders to bow to public opinion." Yes, but do you say, because they approached this problem in this way, that they are

traitors to the Sinhalese people? Are you seriously saying that? Is anyone here saying of these two leaders, one of the Sri Lanka Freedom Party and the other of the United National Party, in fact representative of the type of family politics that emerged in this country - are you saying that they are traitors?

අනුර බණ්ඩාරනායක මහතා  
(ති. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

But they gave in to public opinion.

ගමිණී දිසානායක මහතා  
(ති. කාමිණී திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

That is one part of the issue - giving in to public opinion. The other side is that they approach this problem in a particular way, they discussed and they came to certain conditions of devolution. Are you calling them traitors? No, you cannot do that.

So, in that context, what I say is that the solution must not necessarily be political. I would go beyond that and I would say, as I said earlier, it should be human, it should be sane, and it should be dignified. Otherwise this is going to continue. And if that solution were forthcoming, then those who carry arms thereafter are not liberation fighters. They are terrorists simplisiter. I think the whole world will come to that conclusion. Somebody said - I think it was Ernest Hemingway - that very often those who are called terrorists or revolutionaries and poets and writers are of the same mental mould - may be having illusions, may be having too many ideals. But it is a fact. Let us not forget that these gentlemen whose cause the hon. Member for Maharagama pleaded - I do not know what discussions he has with the JVP - themselves resorted to arms in 1971, and many are the links between the JVP and the former established left parties, the LSSP, the CP and, I am sorry to say, latterly even the SLFP. Of course, you booted them out, but the links were there lock, stock and barrel.

අනුර බණ්ඩාරනායක මහතා  
(ති. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

Who released them?

ගමිණී දිසානායක මහතා  
(ති. කාමිණී திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

That is right, with the amnesty. Many people have been given amnesty. Every New Year get somebody being given an amnesty.

අනුර බණ්ඩාරනායක මහතා  
(ති. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)

It is not that. This is very serious.

ගාමිණී දිසානායක මහතා  
(**திரு. காமிணி திஸாநாயக்க**)  
(Mr. Gamini Dissanayake)

What I wish to say is, what is most relevant in this Emergency Debate is that, while discussions are going on there, as the newspapers have reported, terrorist activities and other acts of violence are taking place here. But no Government, and certainly no responsible Opposition, is going to act on the premise or the basis that merely because there are acts of violence you must give up any hope of settling this in a human way or in a democratic way. I think that cannot be the way we approach this, and we cannot approach this like that.

I referred to India. I think, as my hon. Friend has very often said, sometimes misunderstood, we cannot act without the support of India. That has been so then, and that is so now. I feel that geopolitical considerations should prompt us to consider our relations with India as the corner-stone of our foreign policy. There is no way that we can escape from that.

And in that context I am very happy to take note of, if I may say so, the sentiments expressed by the hon. Member for Kalawana – who has been very good coverage in this magazine – when he spoke in the House on the last occasion that we debated the Emergency. I think his ideas, that even if some of the proposals are not quite acceptable to the Communist Party they will support a solution based on discussion, based on humanitarian grounds, is something which we deeply appreciate. And I hope that the Communist Party and my hon. Friend will use their spheres of influence to see that we get over this problem.

Then, Sir, there are many matters which were referred to here. I do not wish to refer to all of them, but I wish to comment on a few remarks made by the hon. Member for Maharagama (Mr. Dinesh Gunawardene). He spoke about how we promoted people who had judgments given against them in the courts, etc. I explained the rationale of that and said that the Government wanted to take the responsibility for whatever it wanted done and not to foist that responsibility on some poor official. It is a very strange thing that whenever a party is in Opposition it considers the court procedures and the sanctity of law and order very sacrosanct. But this Government, I wish to say, has never given orders to judges on the telephone. It has not got down judges to President's House to give them orders. – [Interruption]. No messages were sent. Never! This Government has acted correctly, taking into consideration the juridical principle of the independence of the judiciary.

But let us not think all the courts do not err. I wish to remind the hon. Member for Maharagama of what happened in an Assize case in Kandy – simple case. A man was charged for murder – a capital charge – and

the judge who was presiding at the Assizes happened to be the Chief Justice of the country. Normally accused are asked in a capital charge, "Have you got anything to say before we start the case?" This man said, "Yes, I have". The judge asked, "what is it?" and the accused said, "I do not want you to hear the case". The judge asked why. The accused said, "Because you give wrong judgments". Then the judge said, "No, that is not a relevant objection. Have you got anything else to say?" Then the accused said, "I have nothing else to say. I have only to say that I do not want you to hear the case". Again the judge asked, "Why?" The accused said, "Look, I am a poor man. Last time you gave a wrong judgment". He mentioned the case and said, "That judgment had to be reversed by the Court of Appeal. If you give a judgment to hang me I have no money to appeal".

So, courts are not all that sacred. Courts give wrong decisions, and the legislature must correct those decisions according to policy, which we will always do. So, when courts misinterpret our intentions we will take the necessary action not because we disrespect the judges or the courts but because we want our political feelings, our political principles, our public policy to be the arbiter of human events.

Sir, I do not wish to speak any longer. I have tried to show that this Emergency is justified and warranted because though there are talks there are acts of violence going on in the country. It is our hope that the processes of negotiation which have been started in Thimpu and which are continuing now will be so embracing in the spirit that I mentioned, not necessarily political but human and dignified, recognizing that there is a problem, that every other force will be dissolved and we will all be able to face a future in which there is political sanity, dignity and respect for every person living and to be born in this country.

අ. න. 3.41

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)  
(**திரு. சரத் முத்தேட்டுவெகம — கலவான**)  
(Mr. Sarath Muttetuwegama - Kalawana)

ගරු තියෝජ්‍ය කථානායකතුමනි, හදිසි තීරියට බලපාන කාරණා කීපයක් ගැන, ගරු මහවැලි සංවර්ධන ඇමතිතුමා කී කාරණා කීපයක් ගැන, මගේ අදහස් ප්‍රකාශ කරන්න කලින් කීව යුතු දෙයක් තිබෙනවා. මීට පෙර දිනෙක සභාව කල් නබන යෝජනාව යටතේ, මගේ ආයතනයට බලපාන ප්‍රශ්නයක් පිළිබඳව මම මතක් කලා. ඒ, කලවාන විවිධ සේවා සමුපකාර සමිතිය අද පත් වී තිබෙන ඉතාමත් ගෞරවන තත්ත්වය පිළිබඳවයි. මේ ආණ්ඩුව සමුපකාරය ගැන ඒ තරම් උනන්දුවක් දක්වනවාය කියා මට නම් පෙනෙන්නේ නැහැ. පොද්ගලික අංශයට ලාභ ලබා ගන්නට පුළුවන් විධියට වැඩ කටයුතු කරනවා හැරෙන්න සමුපකාර අංශය – පොදුවේ රාජ්‍ය අංශය – පිළිබඳව උනන්දුවක් දක්වන ආණ්ඩුවක් ගැටියට නොවෙයි, මේ ආණ්ඩුව ඉතිහාසගත වන්නේ, ඒ කොහොම වුණත් අද කලවාන විවිධ සේවා සමුපකාර සමිතිය මුහුණ පා තිබෙන බරපතල තත්ත්වය පිළිබඳව ගරු ඇමතිතුමාගේත්, දිසා ඇමතිතුමාගේත් අවධානය යොමු කරවා තිබෙනවා. ඇත්තවශයෙන් ඒ දෙදෙනාගෙන්ම සාක්‍ෂිකම්පිත ඇහුම්කන් දීමක් කෙරී තිබෙනවා. නමුත් මම කතාටුවෙත් කියන්න ඕනෑ, මහජනයා විසින් පාලනය

කෙරුණු ඒ සමුපකාර සමිතිය පසුගිය අවුරුදු තුන ඇතුළතදී දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මයාණනිය යටතේ පාලනය වී දැන් ඉතාම තරක තත්වයට පත් වී තිබෙන බව. මේ තත්වය වහාම හරිගස්සන්න ඕනෑ. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ගරු ඇමතිතුමාගෙන්, පොදුවේ රජයෙන් මම ඉල්ලා සිටිනවා, ඒ සමුපකාර සමිතිය ඒ ප්‍රදේශයේ දුප්පත් උදව්ට සහනයක් ලබා දෙන තත්වයට පත් කරන්න ය. කියා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ හදිසි තත්වය දී කළ යුතුද - නැද්ද කියන ප්‍රශ්න මේ විවාදයෙන් විසඳෙන ප්‍රශ්නයක් නොවෙයි. හදිසි තත්වය දී කරන්න අවශ්‍ය සංඛ්‍යාත්මක බලය තමුන්තාත්සේලාගේ ආණ්ඩුවට තිබෙන බව අපි කවුරුත් දන්නවා. තමුන් මේ ආණ්ඩුවත්, ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලාත් අද මොන තත්වයේත් සැලකෙනවාද කියන එක තවුනත් මතක් කරන්න, මේක හොඳ අවස්ථාවක්. ජනාධිපතිතුමාගේ සාක්ෂිවේ, තමුන්තාත්සේලාගේ ඉල්ලා අස්වීමේ ලියුම් වික නිබන්ධන පමණක් නොවෙයි, පසුගිය සුමානසේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් විශාල සිරස්තල යටතේ ප්‍රවෘත්ති පත්‍රවල පළ වුණා. එතුමා මන්ත්‍රීවරුන් ගැන සඳහන් කර තිබුණා. මම හිතන විටයට, යු.එන්.පී. මන්ත්‍රීවරුන් ගැන වෙනත් ඕනෑ, එතුමා සඳහන් කර තිබුණේ, සමහර මන්ත්‍රීවරු බලයෙන් මත් වෙලාය, ඒ විටයට බලයෙන් මත් වී කටයුතු කරන උදව් ගැන නමා කියා කරන්න යනවාය කියා එතුමා සඳහන් කර තිබුණා. ආණ්ඩු පක්ෂයේ ඉස්සරහ පෙළේ ඉන්න සමහර උදව්ට මොකක් වෙනත් යනවාද කියා මම දන්නේ නැහැ. පිටිපස්සේ ඉන්න උදව්ටත් මොනවා වෙයිද දන්නේ නැහැ. බලයෙන් මත් වෙව්ව මන්ත්‍රීවරු ඉන්නවා. [බාධා කීරීම] නැහැ, නැහැ. කාටත් වන දෙයක් කියන්නේ. මේක කියන්නේ එසේ-මෙසේ කෙනෙක් නොවෙයි. විධායක බලතල තිබෙන, තව පොඩ්ඩෙන් තමුන්තාත්සේලාටත් ඒ විධායක බලතල දෙන්න ගිය තමුන්තාත්සේලාගේ ජනාධිපතිතුමාට හදිසියේම මතක් වෙලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු බලයෙන් මත් වෙලා ඉන්නවාය කියා. බොහෝම බරපතල වෝදනාවක් !

**වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා (හම්බන්තොට දිසා ඇමතිතුමා)**  
 (භවත්තිය කොත්ති පී. ආම්. පී. ජිත්ති - හුරුපාත්තොට ආරාමය ආරාමය)  
 (Dr. P. M. B. Cyril - District Minister, Hambantota)  
 නැහැ, ඒ විටයට කිව්වේ නැහැ, ඒක අවවාදයක් වශයෙන් මන්ත්‍රීවරුන්ට සී දෙයක්.

**සරත් මුත්තේට්ටුවෙගම මහතා**  
 (ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය)  
 (Mr. Sarath Muttetuwegama)  
 එහෙම නම් කියන්න බලන්න, කොහොමද කිව්වේ කියලා.

**වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා**  
 (භවත්තිය කොත්ති පී. ආම්. පී. ජිත්ති)  
 (Dr. P. M. B. Cyril)  
 හොඳට වැඩ කරන්න ය කිව්වා, ඒවගේ රැස්වීමට පැමිණෙන්න යයි කී එක පත්තරකාරයෝ හදලා දුම්මා, වෙනත් විධියකට.

**සරත් මුත්තේට්ටුවෙගම මහතා**  
 (ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය)  
 (Mr. Sarath Muttetuwegama)  
 එහෙම නම්, බලයෙන් මත් වෙලා නැහැ ?

**වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා**  
 (භවත්තිය කොත්ති පී. ආම්. පී. ජිත්ති)  
 (Dr. P. M. B. Cyril)  
 ඒ විටයටම කිව්වේ නැහැ.

**අනුර බණ්ඩාරනායක මහතා**  
 (ශ්‍රී. අනුර පණ්ඩාරනායක)  
 (Mr. Anura Bandaranaike)  
 ඒක වැරදි නම් ජනාධිපතිතුමා ඒ වාර්තාව හරිගැස්සුවේ තැන්නේ ඇයි ?

**වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා**  
 (භවත්තිය කොත්ති පී. ආම්. පී. ජිත්ති)  
 (Dr. P. M. B. Cyril)  
 ඔවා හද-හද ඉන්න-[බාධා කීරීම]

**සරත් මුත්තේට්ටුවෙගම මහතා**  
 (ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය)  
 (Mr. Sarath Muttetuwegama)  
 අඩු තරමින් 'ලංකා පුවත්' මගින් එක හරිගස්සන්න එපාද ?

**වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා**  
 (භවත්තිය කොත්ති පී. ආම්. පී. ජිත්ති)  
 (Dr. P. M. B. Cyril)  
 තමුන්තාත්සේලාට මය වගේ එකක් අහු වුණාම ඇති ඉතින් යුද්දෙකට !

**සරත් මුත්තේට්ටුවෙගම මහතා**  
 (ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය)  
 (Mr. Sarath Muttetuwegama)  
 තැන්නම් ? ඒක පොඩි, එසේ-මෙසේ දෙයක්ද ? මේක නිකම් පාරේ යන මිනිගෙක් කියපු දෙයක් නොවෙයි. විරුද්ධ පාර්ශ්වයේ උදව් කියපු දෙයක් නොවෙයි. තමුන්තාත්සේලා ජනද බලයෙන් පත් කරපු ජනාධිපතිතුමාම කිව්වාම, 'මගේ පක්ෂයේ සමහර මන්ත්‍රීවරු බලයෙන් මත් වෙව්ව පිරිසක්' කියා, ඒක පොඩි දෙයක්ද ? ඒක බරපතල වෝදනාවක්.

තමුන්තාත්සේලා මෙතැන ඉන්නවාද-නැද්ද කියා තවුන කල්පනා කළ යුතුයි. තමුන්තාත්සේලාට ආත්ම ගෞරවය තිබෙනවා නම් කල්පනා කළ යුතුයි. 'අපි මේකෙ ඉන්න එක වටිනාව' කියා. අඩු තරමින් අර ලියුම් එන්න ඉස්සරහේලා තමුන්තාත්සේලාම ලියුමක් ලියලා ඉල්ලා අස් වුණොත්, තමුන්තාත්සේලා ආත්ම ගෞරවය ඇතිව කටයුතු කලාය කියා අපට හිතන්න පුරුවක්ම තිබෙනවා.

**ජී. වී. එස්. ද සිල්වා මහතා (හබරාදුව)**  
 (ශ්‍රී. ජී. වී. එස්. ද සිල්වා - හබරාදුව)  
 (Mr. G. V. S. de Silva - Habaraduwa)  
 තමුන්තාත්සේලාට මොකක්ද, වෙන්තේ ?

**සරත් මුත්තේට්ටුවෙගම මහතා**  
 (ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය)  
 (Mr. Sarath Muttetuwegama)  
 මට කිසිදෙයක් වෙන්තේ නැහැ. මම බලයෙන් මත්වෙලත් නැහැ. මා ගැන එතුමා කියලත් නැහැ. තමුන්තාත්සේලාට තමයි කියල තිබෙන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එය එක කාරණයක් පමණයි. තමුන් මොකක්ද අද මේ රටේ සිදුවෙගෙන යන්නේ ? තමුන්තාත්සේලා දන්නවා, ඒසේ-පෙරේද ප්‍රවෘත්ති පත්‍රවලත් සඳහන් වී තිබුණා, කෝටි ගණනක සල්ලි ලංකාවෙන් පිටරට ගෙන යන්න ලැස්සි වූ මා හිතන හැටියට විදේශිකයන් හතර දෙනෙක් රේගුවේදී අහුවුණු බව. ලංකාවේ මිනිගෙක් මය වාගේ දෙයකට අහු වුණා නම් හතරවැනි තට්ටුවට ගෙහිඳිල්ලා මෙලනකට හද්ටත් යවලා ඉවරයි. එහෙම තැන්නම් දොඩම්පෙ මුදලාලි වාගේ පල්ලෙහාට යවලා. මට ලැබී තිබෙන ආරංචි අනුව මේ හතර දෙනා පිළිබඳ විගාගය ඉංග්‍රීසියෙන් කියන විටයට "කිසි ගල්විස්" දමාගෙනයි පොලීසියෙන් කරන්නේ. මොකද, අල්ලන්න බයයි. මේ "කනෙක්ෂන්" එක කොගෙන් යනවාද කියල දන්නේ නැති නිසා එහෙම කරනවා. මෙය බරපතල වැඩක්. මෙය හැමදම සිදුවන සිද්ධියක් නොවෙයි.

ලංකාවෙන් මුදල් කෝටි ගණනක් ගෙන යන්න විදේශීය කුමන්ත්‍රණයක් තිබුණා නම්, එහි සුලු මුල මෙන් කේකසී ; මෙයට සම්බන්ධ මිනිසුන් මේ, අයයි කියා අඩු වශයෙන් අපට දන ගැනීමට අවස්ථාවක් ඇති කළ යුතුව තිබුණා. එහෙම තැන්නම් එය මේ පාර්ලිමේන්තුවට කියන්න යුතුකමක් තිබුණා.

අද නොයෙක් කට කථා ඇති වී තිබෙන කාලයක්. මගේ මිත්‍රයා අදත් මේ ගැන කීවා. මීට පෙරත් අපි කිහිප දවසක් කියා තිබෙනවා. අපි ආයුධ ලංකාවට ගෙන්වීම පිළිබඳව නොයෙක් වෝදනා තිබෙනවා. ලොකු ලොකු පවුල්වල අය මෙයට සම්බන්ධයි. තමුන්තාත්සේලාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් පුනෙක් තමයි අපි ආයුධ ගෙන්වුවාය කියා අද අත්අඩංගුවේ ඉන්නේ. විරුද්ධ පක්ෂවල අය නොවෙයි. සම්ප්‍රදායානුකූලව එක්සත් ජාතික පක්ෂයෙන් සමග ඉන්න අයයි මේවා කරන්නේ. ඒ වාගේ වකවානුවක මේ තරම් කෝටි ගණනක් ලංකාවෙන් ගෙන







මන්ත්‍රීවරයෙක්  
(අභ්‍යන්තරයේ) (ඉරුමා)  
(A Member)

පොලීසියේ එක්කෙනෙක් මැරලා තියෙන්නේ, පුහුණු වෙන්න ගිහිත් !

සරත් මුත්තේටුවෙගම මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Sarath Muttetuwegama)

ඒ ඉතින් පුහුණු වෙන්න ගිහිත්, වැරදීමකින්, මේ ග්‍රාමාරක්ෂකයන් මෙපමණ කල් වෙත මිනිසුන් වෙඩි තබා මැරුවා. මේ සැරේ උගැන්වීම තුළින් තුළින් ගහන්න ගිහිත් ග්‍රාමාරක්ෂකයන් වෙඩි වැදලා මැරුණා. මම කියන්නේ මේ විවිධ නවත්වන්න ඕනෑ බවයි. ග්‍රාමාරක්ෂක කණ්ඩායම්වලින් පස් දෙනෙක්ද හයදෙනෙක්ද පකිස්තානයේ පුහුණුව සඳහා යැවීමට තෝරාගෙන තිබෙන බවට මගේ ජනද කොට්ඨාශයෙන් මට ආරංචියක් ලැබුණා. ඒ හය තෝරා තෝරා ගත්තේ කොහොමද කියා මම ඒ ග්‍රාමාරක්ෂකයන් හැමදෙනාගෙන්ම නොයා බැලුවා. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒකක් යන්නේ යු.එන්.පී. ලැයිස්තුවට, පුහුණුවට යවන්නේ යු.එන්.පී. ලැයිස්තුවෙන්. [බාධා කිරීම]

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. A. M. R. B. Attanayake)

තැන්පා ! අපි යවා තිබෙනවා ජාතියට හිත ඇති, රටට හිත ඇති. . .

සරත් මුත්තේටුවෙගම මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Sarath Muttetuwegama)

එක්සත් ජාතික පක්ෂයට හිත ඇති.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. A. M. R. B. Attanayake)

තැ. රටට හිත ඇති ලංකාවට හිත ඇති මිනිස්සු තමුත්තාන්සේ වගෙ රුසියාවේ කකුලක් තියාගෙන මෙහේ බලය ඉල්ලන මිනිසුන් අපි යවන්නේ නැහැ. [බාධා කිරීමක්] ඒක හිතේ තියාගන්න කරුණාකරලා. ග්‍රාමාරක්ෂක කියන පුද්ගලයා ජාතිය විනාශ වන වේලාවේදී ජාතිය වෙනුවෙන් තමන්ගේ පණ දෙන්න ඉදිරිපත් වෙත මිනිසෙක්. [බාධා කිරීමක්] ග්‍රාමාරක්ෂකයන්ට කරන මේ තීන්දුව වැරදියි. [බාධා කිරීමක්]

නියෝජ්‍ය කථානායකතුමා  
(වි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Deputy Speaker)

You allowed it.  
  
සරත් මුත්තේටුවෙගම මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Sarath Muttetuwegama)  
ඒක තමයි.

I allowed it in fairness, but when he went on to Vietnam there was no point.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. A. M. R. B. Attanayake)

ග්‍රාමාරක්ෂකයන්ට කරන මේ තීන්දුව කලවානේ මන්ත්‍රීවරයා එයාටම කෙලගො ගැනීමක්. [බාධා කිරීමක්]

සරත් මුත්තේටුවෙගම මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Sarath Muttetuwegama)

මය, මය, මොකක්ද මය හානට ?

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. A. M. R. B. Attanayake)

තමුත්තාන්සේ තමුත්තාන්සේටම කෙලගො ගන්නවා. අපේ ආසනවල ග්‍රාමාරක්ෂක නිලධාරීන් ඉන්නවා. කිසිම වරදක් නැහැ. අභියෝග ජනනාවට හිතා වෙන්න එපා. [බාධා කිරීමක්]

සරත් මුත්තේටුවෙගම මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Sarath Muttetuwegama)

මය හානටවත් කතා කරන එක ස්ථාවර තියෙන්නවලට විරුද්ධයි. [බාධා කිරීම] මොනවා කියනවාද දන්නේ නැහැ. [බාධා කිරීමක්]

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. A. M. R. B. Attanayake)

තමුත්තාන්සේලාගේ කැන විප්ලව කරන්නේ නැහැ ග්‍රාමාරක්ෂකයෝ.

හිතා වෙනවා ග්‍රාමාරක්ෂකයන්ට. ලංකාවේ හිඟන්නෝ පහල කරපු මිනිස්සු තමුත්තාන්සේලා.

සරත් මුත්තේටුවෙගම මහතා  
(නි.ප. ජාතික ප්‍රතිරෝධකයා)  
(Mr. Sarath Muttetuwegama)

දැන් ඇති. මම ඒ කරුණු කීපය මතු කරන අතරම තීම්පු සාකච්චා පිළිබඳව වචන කීපයක් කියන්න ඕනෑ. සාකච්චා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපේ පක්ෂය පුරුණ සහයෝගය දී තිබෙන බව තමුත්තාන්සේලා දන්නවා. එක් වතාවක නොව කීප වතාවකදීම මේ සභාවේදී මේ සභාවෙන් පිටතදීත් සර්ව පාක්ෂික සම්මේලනයේදීත් අපි ඒ ස්ථාවරයෙහි ඉඳලා තිබෙනවා. තමුත් මේ සාකච්චා ගැන කරුණු දෙකක් කියන්න ඕනෑ.

ඉන් එකක් මෙයයි. මේ සාකච්චාව මෙහෙය වන්නට ගිය දැන පිරිස පිළිබඳ අපේ කිසිම එකක විමක් නැහැ. මෙය තීරණයන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. තීම්පු නගරයේදී සාකච්චා කරන්නට ගියේ අතීතයෙන්ම දේශපාලන ප්‍රශ්නයක්. එය දේශපාලන සාකච්චාවක්. ඒකෙන් ලබන්න පුළුවන් වන්නේ දේශපාලන ප්‍රතිඵල. ඒ සාකච්චාව තීරණ මතවැරදීමට හැර දීලා බැහැ. මම මේ තීරණ මතවැරදීම ගැන කිසිදේත් අගෞරවයක් දක්වන්නවා නොවෙයි. ඒ අය බොහෝම දක්ෂ උදව්. තීරණයන් ගැටියට, ව්‍යවස්ථා විශේෂයන් ගැටියට මවුත් බොහෝම දක්ෂ අය වෙන්න පුළුවනි. තමුත් ඒ අයට මේ සාකච්චා මෙහෙයවන්න බැහැ. සාකච්චා කරන උදව් කිසිම විශ්වාසයක් උපදවන්නේ නැහැ. සාකච්චාවට දෙපක්ෂයක් සිටින්නවා. මේ සාකච්චාවේ රජයට අමතරව සිටින අනිකුත් පක්ෂ. ද්‍රවිඩ කණ්ඩායම, ද්‍රවිඩ දේශපාලන පක්ෂ තුළ මේ සාකච්චාවෙන් කිසිම විශ්වාසයක් උපදවනවාද ? අඩු වශයෙන් රජයේ තීරණයෙන්ම මේ සාකච්චාවට නැහැ. රජයේ තීරණයක් ගැටියට ඉන්නේ නීති කෙටුම්පත් නිලධාරියා පමණයි. ජනාධිපතිතුමාගේ සහෝදරයා ගිය පලියට මේ සාකච්චාව දේශපාලන ස්වභාවයක් ගත්තේ නැහැ. මේ සාකච්චාව හරියාකාර කෙරෙන්නට නම් සාකච්චා කරන අනිකුත් පක්ෂ මේ පිළිබඳව විශ්වාසයක් ඇති කරන්නට නම් මේ රටේ සහ ලෝකයේ ගරුත්වය මේ සාකච්චාවට ලැබෙන්න නම් එය මේ ආණ්ඩුවේ වගකීම යුතු ඇමතිවරුන්ගේ නායකත්වයෙන් කෙරෙන්නට ඕනෑ. එහෙම නැතිව මෙය ආවාට ගියාට කරන්න බැහැ. දැන් නොයෙකුත් කතා තිබෙනවා. සටන් නැවැත්වුවා නම් අපි බිම තැබුවා නම් කොහොමද මේවා කෙරෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. අද නොයෙකුත් විධියේ ප්‍රවෘත්ති පැතිරෙන්නවා. මොනවාද මේ ප්‍රවෘත්ති ? දැන් ප්‍රවෘත්තියක් තිබෙනවා නාවික ගමුදුව විසින් ' බස් සටුන්ති ' එකක සිටි මිනිසුන් වගයක් වෙඩි තබා මරා දමීමාය කියා. නිකම හිටිය අභියෝග මිනිසුන්ට වෙඩි තබා මැරුවාලා. ඒ වගේම අතින් පැත්තෙන් - රජයෙන් - කියනවා උතුරේ අගවල් අගවල් තැන්වල ද්‍රවිඩ පිරිස් විසින් මෙන්න මේ විධියේ දේවල් කරනවාය කියා. වටිනියාවට කිට්ටු ගම්වල සිටින සිංහල මිනිසුන් පන්නා දමීමාය කියලා කියනවා. ඒ එකක්වත් විශ්වාසය වැඩි කරන ආර්ථි නොවෙයි. ඒ නිසා අපි තැවත වරක් මේ සභාව මාර්ගයෙන් හරි රජයේ නොයෙකුත් අංශවලින් ද්‍රවිඩ කොටස්වලින් ආයාචනයක් කරන්න ඕනෑ. වගකීම යුතු අන්දමට සටන් නවත්වා ප්‍රතිඵල ගෙන දෙන ආකාරයට සාකච්චා පවත්වාගෙන යන්න කියා. පලමුවෙන්ම රජය විසින් ඒ වගකීම භාරගන්න ඕනෑ. වගකීමක් යුතු තීරණ ගන්න පුළුවන් උදව් ඒ සාකච්චාවලට යවන්න ඕනෑ. ගැම කියසේම කොළඹට වෙලියෙන් කර කර අහන්නේ නැතිව තීරණයක් ගන්න පුළුවන් උදව් ඒ සාකච්චාවේ නායකත්වය මෙහෙයවන්න ඕනෑ. එහෙම නැත්නම් මෙය විනිසුම් වෙනවා. අපි මෙය කරන්නේ කාට රටටත්ද ? ඉන්දියාව රටටත්ද ? එහෙම නැත්නම් උතුරේ දේමල උදව් රටටත්ද ? මේ සාකච්චාවල මේ විධියට කරන්නේ දකුණේ සිංහල උදව් රටටත්ද ? කරනවා නම් ප්‍රතිඵල ගන්න

පුළුවන් වන විධියට කරන්න ඕනෑ. ගය තැනිට කරන්න ඕනෑ. එහි ප්‍රතිඵල දැනගෙන, මෙන්න මේ නිසා මේ තීරණ අපි ගන්නවාය කියා රටේ සුගතිදායක සඳහා ඒ සාකච්චාවල හරියට කෙරෙන්න ඕනෑ. එහෙම තැන්නම් අපි පටන් ගන්න තැනටත් පිටපස්සෙන් තමයි අවසාන වෙතකොට අපට ඉන්න වෙන්නෙ. පටන් ගන්න තැනම ඉන්න ලැබුණොත් ඒත් කමත් නැහැ. තමුත් පටන් ගන්න තැනටත් පිටපස්සෙන් තමයි ඉන්න වෙන්නෙ. අන්න ඒ නිසා මේ කටයුතු මේ විධියට කෙරෙන්න ඕනෑ කියලා මේ සභාව මගින් හරි කියන්න ඕනෑ.

අතින් කාරණය මම පසුගිය හදිසි නීති විවාදයේදීත් කීවා. අපට අත්දැකීම් තිබෙනවා. වැඩිපුර අත්දැකීම් තැනත් සර්ව පාක්ෂික සමුළුවේ අත්දැකීම් තිබෙනවා. ඇත්තවශයෙන්ම ඒ සර්ව පාක්ෂික සමුළුවට මොකක්ද වුණේ? තමුත්තාත්සේලා මොනවා කීවත් මෙය රහසක් නොවෙයි. දේශපාලන නීත්තේරණයත් වුණත් කවුරු වුණත් මෙය පිළිගන්නවා. අර 'ඇතෙක්සට සි' කියන එක 'සි' ගිවිසුම තැන්නම් ඒ ඇමුණුම ජනාධිපතිතුමා එකඟ වුණ ඇමුණුමක්. ඉන්දියානු ආණ්ඩුවේ පාර්ලිමේන්තු මහත්මයාගේත් සහභාගිත්වයෙන් ගන්න එකඟතාවයක්. උවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිළිගන්න කොන්දේසි ඒ ඇමුණුමට ඇතුළත්. තමුත් මොකක්ද වුණේ? පටන් ගන්නා විටම එය අකුලා දමල තමයි පටන් ගන්නට සිදු වුණේ. ඇයි එහෙම වුණේ? සමහර විට තමුත්තාත්සේලාගේ උපාය වැරදුණා. මම කියන්නෙ නැහැ සමහරවිට ඒ වෙනතාව වංකයි කියල. තමුත් උපාය වුණේ මෙය හෙමින් දැරේ ගෙනැත් දමල ඉවර කරන්නයි. එහෙම කරන්න බැහැ. මේවා මිනිසුන්ගේ හදවත්වලට වදින ප්‍රශ්න. මේවා හැංගි හොරා කරන්න බැහැ. මිනිසුන්ට විශ්වාසයට ගන්න ඕනෑ. මිනිසුන්ට විශ්වාසයට අරගෙන මිනිසුන්ට කියන්න ඕනෑ. මෙන්න මේ නිසයි අපි මෙය කරන්නෙ කියල. එහෙම කියල මිනිසුන්ගේ එකඟතාවය ලබා ගන්න ඕනෑ. හංගල කරන්න බැහැ.

මේ අවස්ථාවේදීත් මම කියන්න කැමතියි. මේ ආණ්ඩුව බොහොම වැරදි මාවතක ගමන් කරන්න හදන බව. නිමිපු ගිවිසුම් හංග හංගා අත්තිම මොහොතෙ හෙළිදරව් කරන්න හදනවා නම් මොකක්ද වෙන්නෙ? ඒකෙන් තමයි සැක උපද්දවන්නෙ. ඒකෙන් තමයි විරෝධය ඇති වෙන්නෙ. එකෙන් තමයි ආණ්ඩුව කෙරෙහි, ආණ්ඩුවේ වැඩපිළිවෙළ කෙරෙහි මිනිසුන් තුළ කිසිසේත්ම විශ්වාසයක් තැනිවෙන්නෙ. අපි කියන්නෙ නැහැ හැම තැනම හැම දේම කිය කියා ඇවිදින්න ඕනෑ කියල. තමුත් මූලික ප්‍රතිපත්ති ප්‍රසිද්ධ කරන්න ඕනෑ. 'මෙන්න මේකයි අපේ සේපතාව, මෙන්න මේකයි ඒ අපගේ සේපතාව, මේ තරම් දුරට අපට එකඟ වෙන්න පුළුවන් වුණා', කියල ඒ විධියට විවෘතව කටයුතු කළොත් තමයි. මහජනතාව විශ්වාසයට ගන්නොත් තමයි තමුත්තාත්සේලාට විකක් දුරට හරි මය මාවතේ ගමන් කරන්න පුළුවන් වෙන්නෙ. එහෙම තැන්නම් ලොකු අනතුරකට වැටෙන්න සිදුවෙනවා. තමුත්තාත්සේලා අඩු තරමින් මේ සභාවටත් විශ්වාසයට ගන්නෙ නැහැ. නිමිපු සාකච්චාව සම්පූර්ණයෙන්ම, මුළු ප්‍රමාණයම, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගෙන් සි දෙකෙක් දන්නවාද කියල මම දන්නෙ නැහැ. මම බොහොම හොඳට දන්න දෙයක් මට බොහොම විවෘතව පෙනුන දෙයක් මම කියන්නම්. සර්ව පාක්ෂික සාකච්චාවට ගිය වේලාවේදී මට පෙනුන දෙයක් තමයි, 'සි' ඇමුණුමේ තිබුණු කොන්දේසි මොනවාද කියා කැබිනට් ඇමතිවරුන් දැනගෙන නොසිටිය බව. අන්න ඒ විධියට කටයුතු කරන්න ගියොත් තමුත්තාත්සේලා බොහොම ලොකු අමාරුවක වැටෙනවා.

ගාමිණී දිසානායක මහතා  
(නි.ල. ගාමිණී திஸாநாயக்க)  
(Mr. Gamini Dissanayake)

නිමිපු සාකච්චා සම්බන්ධව ඒ සාකච්චා මොන අන්දමට ක්‍රියාත්මක වුණද කියා ඒ සාකච්චාවේ තායකයා හැටියට කටයුතු කල එච්. ඩබ්ලිව්. ජයවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලයට සම්පූර්ණ වශයෙන් විස්තර කල බව සඳහන් කරන්නට මට පුළුවන්. එපමණක් නොවෙයි. කැබිනට් ඇමතිවරුන්ට ඕනෑම ප්‍රශ්නයක් අහන්නටත් ඒ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරක් ලැබෙන තුරු තවත් ප්‍රශ්න අහන්නටත් ජනාධිපතිතුමා ඉඩදී තිබෙන බවත් මම දන්නවා.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා  
(නි.ල. சரத் முத்தேவகம)  
(Mr. Sarath Muttetuwegama)

ආයු දැනගන්නට බොහොම සන්තෝෂෙයි. එහෙම නම් මේ සභාවටත් කීවිවා නම් තරකද? රටටත් කීවිවා නම් තරකද? මෙහි දෙපැත්තක් තිබෙනවා. උපාය දෙකක් තිබෙනවා. මෙය දීර්ඝව සාකච්චා කර කරන්නට බැර යයි

සමහරු හිතන්නට පුළුවන්. මම කියන්නේ මගේ මතයයි. මේක ඉතාමත්ම අමාරු ප්‍රශ්නයක්. මෙහි මිනිසුන්ගේ එකඟත්වය ලබා ගැනීමට සමහරවිට අපහසු නැත් තිබෙන්නට පුළුවන්. තමුත් සාධාරණ විසඳුමක් සාධාරණයයි මිඳු කරන්නට පුළුවන් වන්නේ එය විවෘතව තරමටයි. හංගන්නට ගියොත් මිනිසුන් හිතන්නේ මෙය හංගන්නේ මවුන්ට විරුද්ධ දෙයක් තිසයි කියලයි. මේ සාකච්චාවල ප්‍රතිඵල විවෘතව පෙනෙන්න තිබෙන්නට ඕනෑ. එය දෙපැත්තටම අවශ්‍යයි. එහෙම තැන්නම් එය මිනිසුන් ලවා පිළිගන්නටත් බැර තත්ත්වයකට පත් වෙනවා. අන්න ඒ නිසයි. මම මේ ස්ථාවරය කියන්නේ. සාකච්චාවල විවෘතව තිබෙන්නට ඕනෑ. මම කලින් කීවා වගේ අපිමින විධියට විවෘතව තිබෙන්නට ඕනෑ යයි මම කියන්නේ නැහැ. සාකච්චාවේදී සිදුවන හැමදේම නොවෙයි. තමුත් එහි මූලික හරය මහජනතාවට දැනගන්නට ලැබෙන්න ඕනෑ. එහෙම තැන්නම් ඒ සාකච්චාවල මහජනතාවගේ පිළිගැනීම ලැබෙන ගිවිසුම් බවට පත් කිරීම අපහසු වෙනවා. අන්න ඒ කරුණ තමයි. නිමිපු සාකච්චා ගැන කියන්නට තිබෙන්නේ.

අගෝස්තු 12 වැනි ද නැවත රැස්වෙනවා යයි කියා තිබෙනවා. මම බොහොම ඕනෑකමින් කියන්නේ මෙයයි. එය සාර්ථක කරන බව පෙන්වුම් කරන්නට තම් එයට දේශපාලන තායකත්වයක් දෙන්නට ඕනෑ. නීතීඥ මණ්ඩලයක් ගෙන ගියාට කිසිම වරදක් නැහැ. තවත් නීතීඥයින් ගෙන ගියාට වරදක් නැහැ. එහෙත් දේශපාලන තායකත්වයක් තැනි විට කිසි කෙනෙක් - අඩු වශයෙන් තමුත්තාත්සේලාටත් - වගකීමක් ඇතිව ඒ සාකච්චා දෙය බලන්නවා යයි කවුරුත්ම විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ කරුණ තමයි නිමිපු සාකච්චා පිළිබඳව කියන්නට තිබෙන්නේ. මීට වඩා තමුත්තාත්සේගේ කාලය ගන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. තමුත්තාත්සේට සතුතිවන්න වෙමින් මම තවතිනවා.

අ. හ. 4.10

ආර්. එම්. කරුණාරත්න මහතා (උරු-පරණගම)  
(නි.ල. ஆர். எம். கருணாரத்ன — உரூபரணகம)  
(Mr. R. M. Karunaratne Uva-Paranagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ සේපතාව විවාද වන මේ අවස්ථාවේදී මමත් වචන සවිල්පයක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙමිනි.

අපේ කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) දැන් මොහොතකට පෙර නිමිපු සාකච්චා පිළිබඳව සඳහන් කලා. මේ නිමිපු සාකච්චා මෙහෙයවූ රාජනීතීඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතාගේ අදහස්වලින් රජයේ අදහස්වලින් අපට දැනගන්නට ලැබුණේ සංවර්ධන සභාවේ තිබෙන බලතල සහ දැනට පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බලතලවලට වඩා වෙනත් වැඩිපුර යමක් දීමට කිසිම සාකච්චාවක් නොවූ බවයි. 1984 දී කොළඹදීත් මේ පිළිබඳව සාකච්චාවක් ඇති වුණා. එතනදී ඇති වුණේත් සාර්වත්වන සභා බලතල සීමාව තුළ බලතල දීම පිළිබඳවයි. එමෙන්ම දැනට බලපවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල සීමාව ඇතුළත - ඒ අප්‍රේම් එක ඇතුළත - මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. විරුද්ධ පාර්ශ්වය මීට වඩා යමක් ගැන මොන මොන ප්‍රශ්න අහනවාදයි අපට තේරුම් ගන්නට අමාරුයි.

අපි 1989 ද ජනදයකට යන්නට ඕනෑ. සිංහල ප්‍රදේශවල ජනතාව සියයට 55 කට වඩා වැඩි ප්‍රමාණයක් අපට ජනදය දී තිබෙනවා. ඒ ජනතාවත් බලා සිටිනවා නිමිපු සාකච්චා මගින් සිංහල ජනතාවට යම්කිසි අසාධාරණයක් තමන් ජනදය දුන් ආණ්ඩුව විසින්ම කරනවාද කියා. ඒ නිසා මෙය රහස් ගිවිසුමක් ගහන්නට පුළුවන් වැඩක් නොවෙයි. අපි කරන ඕනෑම දෙයක් මහජනතාව ඉදිරියට ගෙන යන්නට පුළුවන් වන්නට ඕනෑ. ගරු අග්‍රාමාත්‍යතුමා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා, අපි මේවා මහජනතාව ඉදිරියේ තබනවාය කියා. ඒ නිසා අපේ රජය හෝ පසුපස සිටින අප මන්දා? හෝ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති සංවර්ධන සභා සීමාවලට වඩා එහාට කිසිම දෙයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ බව පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමාත් රජයත් මේ ප්‍රශ්නය විසඳීම සඳහා පුළුවන් මගන්සියෙන් ක්‍රියා කර තිබෙන බව අපි විරුද්ධ පාර්ශ්වයට දන්වන්න කැමතියි. තමුත් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කියන්නේ මොකක්ද? එතුමන්ලා රටට ගිහින් කියන්නේ මොකක්ද? දෙමළ ප්‍රශ්නය විසඳීමට මහා මැතිවරණයක් ඕනෑය කියලයි. අපට තම් තේරෙන්නෙ නැහැ මහ මැතිවරණයකින් මේ ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද කියලා.

[පාර්. ප්‍ර. කරුණාරත්න මහතා]

මා ලග තිබෙනවා ලංකාවේ සිටි දක්ෂ නීතිඥයෙකු වන විරමන්ත්‍රී මැතිතුමා විසින් ලියන ලදුව පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ කේ. එන්. ඩී. ධර්මදාස මැතිතුමා විසින් පරිවර්තනය කර " දිනමිණ " පත්‍රයේ පල කර තිබෙන ලිපි කීපයක්. මෙහි පැහැදිලිව ප්‍රශ්න කර තිබෙනවා දෙමළ රාජ්‍යයක් ඉල්ලීම යාධාරණද කියලා. ඇත්තවශයෙන්ම කියනවා නම් ලංකාවේ ජනගහණයෙන් සියයට 12 ක් පමණ වූ ජනතාවක් සියයට හැට හැත්තෑවක වරප්‍රසාද හුක්කි විද තිබෙන බව අපට ඉතාමත්ම පැහැදිලි කාරණයක්. එවැනි තත්ත්වයක් දැනටමත් තිබෙන අතරේදී අපි බලාපොරොත්තු වන්නේ සිංහල අයත් දෙමළ අයත් අතර ඇති යම්කිසි විෂමතාවක් නැති කිරීමයි.

නමුත් විරුද්ධ පාර්ශ්වය මහජනතා ඉදිරියට ගිහිත් කියන්නේ - සිරිමා බණ්ඩාරනායක මැතිණිය ප්‍රකාශ කරන්නේ - කොට්ඨාශ මට්ටමෙන් රැස්වීම තබමින් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මහජනයාට පෙන්වා දෙන බවයි. එහෙම මහ මැතිවරණයක් තිබෙන්නේ පමණයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වන්නේ කියා. ඒ අය කියනවා. මහ මැතිවරණයක් පැවැත්වුවොත් මොකද වෙන්නේ? සිංහල ජනතාව කියාපි කිසිම දෙයක් දෙන්න එපාය කියා. මුස්ලිම් ජනතාව තවත් අදහසක් දෙවි. දෙමළ ජනතාව තවත් අදහසක් කියාපි. එනකොට කටදවත් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

මම කල්පනාකාරීව හිතනවා දක්ෂ පාලක මණ්ඩලයක පාලනය යටතේ මහා මැතිවරණයක් තැබීම ඒ තරම් අවශ්‍ය කටයුත්තක් නොවෙයි කියා. මොකද, ජනාධිපතිතුමාටත් මේ රජයටත්, මේ ගරු සභාවටත් 1989 දක්වාම මේ රට පාලනය කරගෙන යාමට මහජන වරමක් ලැබී තිබෙනවා. ඒ අතර මේ ඇතුළත තිබෙන ප්‍රශ්නයක් විසඳාගන්නයි අපි මේ වෙරවිරිය දරන්නේ.

අපේ අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) පෙර ඉදලාම හදිසි නීතිය පිළිබඳ පැවැත්වෙන ගැම විවාදයකදීම කියන්නේ උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න ඉන්දියානු ආණ්ඩුව සහභාගී කරවාගන්නය කියලයි. දැන් අපි ඒ කපුකම ඉතාම හොඳට කර තිබෙනවා. දැන් මේ වෙලාවේ එතුමා සහා ගර්භයේ තැනූ මම දන්නේ තැනූ දැන් එතුමා ඒ ගැන මොනවා කියාපිද කියා. අපි ජනතාවක් වශයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාට සතුකිවන්න වෙන්න ඕනෑ මේ ප්‍රශ්නයේදී එතුමාගේ මැණියන්ටත් වඩා ඉදිරියට ඇවිත් - එතුමාගේ මැණියන්ගේ අභාවයෙන් පසු සුර කාලයක් ඇතුළත - පසුගිය පෙබරවාරි මාසයේ ඉදිරියට ඇවිත් - මේ ප්‍රශ්නය විසඳීමට දැඩි පියවරවල් කීපයක් ගැනීම ගැන. එතුමා ඒ උත්සාහය අරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඉන්දියානු ආණ්ඩුව සහභාගී කරගන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලයි. ඉතින් අපි දැන් ඉන්දියානු ආණ්ඩුව සහභාගී කරවාගෙන ඒ තැනට ඇවිත් තිබෙනවා. අපි නොවෙයි. ඒ සාකච්ඡා ලැගැස්සී කෙලේ. ඉන්දියානු ආණ්ඩුවයි. සම්පූර්ණ සහය දුන්නේ ඉන්දියානු ආණ්ඩුවයි. ඉන්දියානු ආණ්ඩුව තමයි ත්‍රස්තවාදී කණ්ඩායම් ඒ කාණ්ඩයට සම්බන්ධ කෙලේ. ඒ අනුව අපේ රට එයට සහභාගී වුණා. දැන් මොකක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ? මට තේරෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන විධියේ විසඳුමක් ගැනද දැන් කියන්නේ කියල. අපි මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් ගැම පියවරක්ම අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තුළ යම් කිසි ගැහිලක් තිබුණා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්න පියවරක් ගන්නේ නැහැ කියල. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම්කිසි හිතෙහි බවක් තිබෙන අය දහගන්න ඕනෑ, දහගනුයුතුයි. දහගන්නය කියලා අපි ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් කී ගැම දෙයක්ම අපි කර තිබෙනවාය. ඒ අනුව මේ ප්‍රශ්නය විසඳීම සඳහා නිමිප්‍ර සාකච්ඡා ආරම්භ කර තිබෙනවා කියා.

ඊළඟට මම තවත් කරුණු දෙක තුනක් සඳහන් කරමිනි. පසුගිය දවස්වල පත්‍රවලින් අපට දකින්න ලැබුණා, කන්නලේ ත්‍රිකුණාමිලේ වි ගබඩා කීපයක් කොල්ලකා තිබෙනවාය කියා. මේවා සම්බන්ධයෙන් යම් කිසි පියවරක් නොගන්නා කියා අපට පෙනී ගියා. අපි දන්නේ නැහැ. එය ඇත්තද නැත්තද කියා. රාජ්‍ය කටයුතු ඇමතිතුමා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ විධියට වි ගබඩා කොල්ලකෑම්වලට ඉඩ දුන්නොත් අපි බිම තැබීමේ යම් කිසි තීරණයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී අපි ආයුධ ගත් සුර කණ්ඩායමක් ඇවිත් මේ වි ගබඩා මෙසේ කොල්ලකෑමේ යෙදෙන්න පුළුවන්. අපට ආරුචි වි තිබෙන ගැටයට වි බුසල් ලක්ෂයක් පමණ කොල්ලකා තිබෙනවා. සුර සුර ත්‍රස්තවාදී කණ්ඩායම් මේ වි ගබඩාවල තිබෙන වි

අරගෙන ගොස් මිනිසුන් අතර බෙද දෙන්න පුළුවන්. ඒ මගින් ඒ අය උත්සාහ කරනවා ඒ අයගේ තත්ත්වයට මහජනතාව තම්මා ගත්තට. මෙය උපක්‍රමශීලී වැඩ පිළිවෙලක්. මා හිතනවා මේ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව මීට වඩා සැලකිලි පියවරක් ගත යුතුව තිබෙනවාය කියා.

දැන් මේ ත්‍රස්තවාදීන් හමුදාව සමග ගැටීම තවත්වා සාමාන්‍ය මහජනතාව සමග ගැටීම ඇති කරනවා. මගේ ජන්ද කොට්ඨාශයේ අයත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ, අම්පාර ප්‍රදේශයේ, කන්නලේ ප්‍රදේශයේ පදිංචි සිටිනවා. ඒ ප්‍රදේශවල සමහර ජන කොටස් අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ අය කණ්ඩායම් වශයෙන් වැඩවලට ගියාම, කණ්ඩායම් වශයෙන් හේන්වලට ගියාම නැවත ගමට එන්නේ නැහැ. නමුත් ඒ අයගේ ඇටකටු හමුවෙන අවස්ථාවල් තිබෙනවා. මේ අනුව අපට පෙනී යනවා. ත්‍රස්තවාදී ප්‍රධාන කණ්ඩායම් නිශ්ශබ්දව ඉන්න නමුත් ඒ අයට සහාය දෙන සුර සුර කොටස් මේ ත්‍රස්තවාදී වැඩ දිගින් දිගටම ගෙන යන බව.

අපට පසුගිය දින "දිනමිණ" පත්තරයෙන් දක ගැනීමට ලැබුණා, ප්‍රභාකරන්, උමා මනේෂ්වරම් යන මහත්වරු ලංකාවට නැවත සංක්‍රමණය වී සිටින බව. මා හිතනවා මේවා ගැන ආරක්ෂා හමුදාවල් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑය කියා. අපේ මහජනතාව මේවම පත්තරයෙන් දකිනවා. ඒ වාගේම ඉවත් විදුලියෙන් කියනවා, ප්‍රභාකරන් යාපන ප්‍රදේශයට ඇවිත් සංවිධානය වෙත බව. අපි ආයුධ නැති සාමාන්‍ය මහජනයාට මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න පුළුවන්? අපි හිතමු, ප්‍රභාකරන් යාපනයට ඇවිත් සාකච්ඡා පවත්වනවා නම් මේ ගරු සභාවේ සිටින මන්ත්‍රීවරුන් මොකක්ද කරන්නේ? එමනිසා මා හිතන්නේ මෙහි සම්පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ ආරක්ෂක හමුදාවලට.

ඉතාමත් ප්‍රබල අත්දැමින් නාවික වලල්ලක් යොදා තිබෙන බව ගරු ආරක්ෂක ඇමතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. මේ නාවික වලල්ල අභිබවා මේ අය එන්නේ කොහොමද? අපේ ඉඩම් ඇමතිතුමා ප්‍රකාශ කලා. අපි ආයුධ අරගෙන කණ්ඩායම් වශයෙන් ඒ අය මේ රටට සංක්‍රමණය වන බව. නාවික වලල්ලක් ඒ තරම් ප්‍රබලව තිබෙනවා නම් මේ පිරිස මේ රටට ඇතුළු වෙන්නේ කොහොමද කියා අපට ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ආරක්ෂක කටයුතු සඳහා කෝටි ගණනක් මුදල් මහජනයා පරිත්‍යාග කරනවා. ඒ වාගේම රජයේ මුදල් කෝටි ගණනක් දී තිබෙනවා. රජය කිසිම සීමාවක් නොමැතිව කටයුතු කරනවා මේ ආරක්ෂ වලල්ලේ සංවිධාන වැඩවලට. එහෙම නම් මේ ආරක්ෂක වලල්ල මීට වඩා දැඩි වෙන්න ඕනෑ. එසේ දැඩි තොකලොත් ඉන්දියාවේ කඳවුරු බැඳගෙන සිටින අය නැවත ඇවිත් ලංකාව ඇතුළේ කඳවුරු බැඳ ගන්නවාට කිසිම සැකයක් නැහැ. අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව, උාව ප්‍රදේශයේ ජනතාව, මොණරාගල ප්‍රදේශයේ ජනතාව, මහියංගන ප්‍රදේශයේ ජනතාව ජීවත් වන්නේ යම්කිසි සැකයකින්. මොකද, පැයකින්, පැය එකහමාරකින් ඒ ප්‍රදේශවලට ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඇතුළු වෙන්න පුළුවන්. මේ ත්‍රස්තවාදීන් රටේ නැති වුණත් මුහුදු යාත්‍රා මගින් ඇවිත් රට ඇතුළට ගොඩවෙන්නවා නම්, ඊළඟට තර්ජන ඇති වෙන්නේ සිංහල ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාවටයි. සිංහල ජනතාව අතර තමන්ගේ ප්‍රදේශයන් ගැන විශ්වාසයක් නැති තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ තත්ත්වය නැති කිරීම සඳහා යම්කිසි පියවරක් ගන්නය කියා විශේෂයෙන් මේ රජයේ ආරක්ෂක අංශවලින් අපි ඉල්ලීමක් කරනවා. එවිටයි, අපට ස්ථිර තත්ත්වයක් ඇති වෙන්නේ.

ශ්‍රී ලංකාවේ තිබෙන මුහුදු තීරයේ මීට වඩා දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනෑය කියා මා ආරක්ෂක ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැනට තිබෙන වැඩපිළිවෙල ප්‍රමාණවත් මදී. අපට දැන ගැනීමට ලැබී තිබෙන ආකාරයට යම් යම් කණ්ඩායම්වලට මේ රටට ඇතුළු වෙන්න පුළුවන් ස්ථාන පමණයි. මුර කරන්නේ. මේ මුර කිරීම ප්‍රමාණවත් මදී බවයි. මගේ ගැහිල. මේ තරම් විශාල මුදලක් වැය කරලත් ඒ කණ්ඩායම් මේ රට තුළට අපි ආයුධ අරගෙන ඇතුළු වීමෙන් ගැම වෙලාවේම අවිශ්වාසයෙන් ඉන්න වෙයි සිටින සාමාන්‍ය ජනතාවයි. ඒ තත්ත්වය අඩු කිරීම සඳහා මීට වඩා යම්කිසි ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ගන්නවා නම් එය ඉතාමත් වැදගත්ය කියා මා කල්පනා කරනවා.

මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) සඳහන් කලා, කන්වෙනර් මගින් අපි ආයුධ ලංකාවට එන බවට. මා හිතනවා, මීට සති දෙකකට පමණ පෙරදී රජයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් මා මේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කලා. ඉන්පසුව ගරු මුදල් ඇමතිතුමා පැහැදිලි ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කලා. එහිදී අපට

අතරතුර ලැබුණා, ශ්‍රී ලංකාවට ගොඩනැගිලි සියළුම කන්වෙතර් පරීක්ෂා කර බැලීම සම්බන්ධයෙන් ස්ථිර සාර වැඩපිළිවෙලක් ලබන අතරතුර මාසයේ මුල් සතියේ සිට අනුගමනය කරන බව. එම නිසා මෙතෙක් කල් මේ සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු ඇති වූණත් ලබන අතරතුර මාසයේ සිට මේවා පරීක්ෂණයට භාජන කරන නිසා ඒ සම්බන්ධයෙන් අප සැහීමට පත්වීම යුක්තියෙන් යම් මා කල්පනා කරන බව මතරගම ගැන මන්ත්‍රිතුමාට කියන්න කැමතියි.

තවත් ගැන මන්ත්‍රිවරුන් කථා කරන්නට සිටින නිසා මම මීට වඩා යමක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වන්නෙ නැහැ. ඉදිරි දින කිහිපය තුළදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ආරක්ෂක කටයුතු, නැත්නම්, මේ හදිසි නීතිය සම්බන්ධ කටයුතු, ක්‍රියාත්මක වීමේදී ලංකාව වටේම ආරක්ෂාව පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළයුතු අවස්ථාවකට අපි එළඹ සිටිනවා. මෙතෙක් කල් අප මොන විධියේ තීරණ ගන්නත්, මේ නීතිපු සාකච්ඡා සමගම අපට පෙනෙනවා දැන් ඉන්දියාවේ ඒ කඳවුරු තබාගන්නට බැරි තත්වයක් ඇති වී තිබෙන නිසා ඒ අය කොමොනර් ලංකාවේ තම කඳවුරු ඇතිකරගන්න උත්සාහ කරන්න පුළුවන්. ලංකාවේ අතිවිශාල ප්‍රදේශයක් තිබෙනවා කැලෑ හැටියට. ඒ සෑම කැලයක් ඇතුළේම තුස්තවාදී කඳවුරු ඇති වෙන්න පුළුවන්. ඒ වාගේම ඒවායේ තිබෙන ගල්ගොටලත් තුස්තවාදී කඳවුරු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව පොලීසියත්, යුද්ධ හමුදාවත්, නාවික හමුදාවත්, ඒ වාගේම ගුවන් හමුදාවත් මට වඩා ශක්තිමත් වියයුතු අවස්ථාවකට අද එළඹ තිබෙනවා. එනිසා මුළු රටටම ආරක්ෂාව සැලසීමේ කටයුත්ත සාර්ථකව කරන ලෙස ඉල්ලමින් මම කියයිබඳ වෙමින.

නියෝජ්‍ය සභානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order please !

එම්. එල්. එම්. අබුසාලි මහතා (නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා)  
(ஜனாப் எம். எல். எம். அபுசாலி — மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர்)  
(Mr. M. L. M. Aboosally—Deputy Minister of Mahaweli Development)

නැගී සිටියේය.  
எழுந்தார்.  
rose.

නියෝජ්‍ය සභානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

You have five minutes.

එම්. එල්. එම්. අබුසාලි මහතා  
(ஜனாப் எம். எல். எம். அபுசாலி)  
(Mr. M. L. M. Aboosally)

I will speak tomorrow, Sir.

නියෝජ්‍ය සභානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

You can start now and continue tomorrow.

එම්. එල්. එම්. අබුසාලි මහතා  
(ஜனாப் எம். எல். எம். அபுசாலி)  
(Mr. M. L. M. Aboosally)

Thank you very much, Sir, for giving me time to speak on the Emergency. The Emergency has been debated regularly month after month and I thought it is

nothing but right that I should place on record my views as a Member of a minority community elected from a predominantly Sinhalese electorate.

I remember the hon. Member of Kalawana speaking a little while ago about the tapping of telephones and the home guards. I do not want to touch on the telephone matter because I am sure, as I said earlier when he was speaking, many cross connections take place and these could be recorded.

But about the home guards I would like to tell him that they are performing a very good service voluntarily without any payment. They have come forward to help the Police in far off electorates where their services are necessary. The people should not be deprived of their services. Really they are rendering a useful service. I think we in the house should be grateful to these people that they have come forward voluntarily leaving their jobs and at great inconvenience to help the country at a time of need. We should be really grateful to them and I would like to record my appreciation of their work specially in electorates like Balangoda.

From 1958 when the first of these ethnic problems started I have been in some way connected with the efforts to keep law and order and in many cases I have, as in 1981, taken an active part in trying to save innocent people wherever or whenever it was possible.

එකල්හි වේලාව අ. ගා. 4.30 වූයෙන් කටයුතු අත්සිටුවා විවාදය කල් තබන ලදී.  
එතැන් සිට විවාදය 1985 ජූලි 26 වන සිකුරාදා පවත්වනු ලැබේ.

අද්වොකේට් පී.ඒ. 4.30 මණියාබිච්චි.වෙ අලුතැවුණු ඉතාලියානු නිලධාරීන් විසින් විවෘත කරනු ලැබූයේ.

விவாதம் 1985 ஜூலை 26 வெள்ளிக்கிழமை மீளத் தொடங்கும்.

It being 4.30 p.m., Business was interrupted, and the Debate stood adjourned.

Debate to be resumed on Friday, 26th July 1985.

කල්තැබීම  
ஒத்திவைப்பு  
ADJOURNMENT

එකල්හි වේලාව අ. ගා. 4.30 වූයෙන් නියෝජ්‍ය සභානායකතුමා විසින් ප්‍රශ්නය නොවීමෙන් පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ජට අනුකූලව, 1985 ජූලි 26 වන සිකුරාදා පු.ගා. 9.30 වන තෙක් කල් ගියේය.

අද්වොකේට් පී. ඒ. 4.30 මණියාබිච්චි.වෙ පී.ඒ. ජපා.නා.ය.ක. අ.ව.ක. විභාග විලාසයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව ඉක්බිතිව ඇත.

அதன்படி, பாராளுமன்றம், 1985 ஜூலை 26 வெள்ளிக்கிழமை மு. ப. 9.30 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

It being 4.30 p.m., Mr. Deputy Speaker adjourned Parliament without Question put.

Adjourned accordingly until 9.30 a.m. on Friday 26th July 1985.

**ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු**

**வினாக்களுக்கு எழுத்துமூல விடைகள்  
WRITTEN ANSWERS TO QUESTIONS**

**ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා : අර්ථසාධක මුදල්**  
**திரு. டபிள்யூ. பிரேமரத்ன : ஊ.சே.நி**  
**MR. W. PREMARATNE : E. P. F.**

319/85

**ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)**  
**(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)**  
**(Dr. W. Dahanayake-Galle)**

- කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති තුමාගෙන් ඇසූ ප්‍රශ්නය :
- (අ) අහංගම නැගෙනහිර පියදිගම අංක 25 හි ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා තුනී ලෑලි කර්මාන්ත ශාලාවේ කම්කරුවකු වශයෙන් අංක 1219 යටතේ 1965 සිට 1980 දක්වා ගෙවා ඇති අර්ථසාධක අරමුදල් තමාට ආපසු ගෙවන ලෙස ඉල්ලා ඇති බැව් එතුමා දන්නේද ?
  - (ආ) ඔහුට වහාම එම මුදල් ගෙවන්නේද ?
  - (ඇ) නොගෙවන්නේ නම්, ඒ මන්ද ?

கைத்தொழில் விஞ்ஞான அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) அகங்கம, பியதிம கிழக்கு 25 ஆம் இலக்கத்தில் வசிக்கும் திரு. டபிள்யூ. பிரேமரத்ன என்பவர் 1965 தொடக்கம் 1980 வரை ஒட்டுப்பலகைத் தொழிற்சாலையில் சிற்றூழியராகக் (இல. 1219) கடமையாற்றியதற்கான சேமலாப நிதிக் கொடுப்பனவு களை மீளளிக்கும்படி கோரியுள்ளார் என்பதை அவர் அறிவாரா ?
- (ஆ) இவருக்கு உடனடியாக அது வழங்கப்படுமா ?
- (இ) இல்லையெல், ஏன் ?

asked the Minister of Industries and Scientific Affairs :

- (a) Is he aware that Mr. W. Premaratne of 25, Piyadigama East-Ahangama, claims refund of

Provident Fund contribution, as labourer No. 1219 of the Plywood Factory from 1965 to 1980 ?

- (b) Will he be paid at once ?
- (c) If not, why ?

**එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා ( කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා)**

**(திரு. என். டென்சில் பொன்னாடோ — கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள் அமைச்சர்)**  
**(Mr. N. Denzil Fernando- Minister of Industries & Scientific Affairs)**

- (අ) තැන. අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට ඉල්ලුම් කළ යුත්තේ කම්කරු කොමසාරිස් ගෙනී. ගාල්ලේ කම්කරු කොමසාරිස් විසින් සේවා අංක 1219 හිමි ඩබ්ලිව්. ප්‍රේමරත්න කමැති අයගේ සේ. අ. අ. 'බී' සාමාජික පත්‍රය එවන ලෙස 1984.11.30 දිනැති ලිපියෙන් ඉල්ලන ලදුව 1984.12.10 වැනි දිනැති ලිපියෙන් එම සාමාජික පත්‍රය ඔහු වෙත යවා ඇති.
- (ආ) උන නොනගී.
- (ඇ) උන නොනගී.

- (a) No. To obtain contributions made to the E.P.F., the employee has to apply to the Commissioner of Labour. On the request made by Assistant Commissioner of Labour, Galle, by his letter of 30.11.84, the E.P.F. 'B' Card number 1219 belonging to Mr. Premaratne was sent to him on 10.12.84.

- (b) Does not arise.
- (c) Does not arise



**දයක මුදල් :** පාර්ලිමේන්තු විවාද වාර්තාවල වර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝධිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. කැපල් ගාස්තුව 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ன் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.